

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,864 — FRIDAY, JULY 18, 1902.

General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
 II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
 PART IV.—Marine and Mercantile.  
 PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Sales:—		Land Acquisition Notices	2175
Eastern Province	2115	Land Resumption Notices	—
Central Province	2124	Notices under Ordinance No. 1 of 1897	Suppl. & 2179
Northern Province	—	Abstracts of Season Reports	2199
Southern Province	2125	Notices under "The Forest Ordinance"	—
Western Province	2145	Sales of Arrack, Opium, and Toll Rents	2176
North-Western Province	2150	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	2155	Sales of Salt and Timber	—
Province of Uva	2168	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2071	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

1902, w. p.

Colonial Secretary's Office,  
 Colombo, July 10, 1902.

Monday, August 25, 1902, and following days, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at the Anguruwatota Resthouse, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Two hundred and fifty-one allotments of land situated in the Munwattabage pattu of the Rayigam korale of the Kalutara District.

Preliminary plan 4,617. Village—Anguruwatota.

Sl. No.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
M	Embillakattiyaowita <i>alias</i> Hamanawakaowita	Halnetti Dandris Perera and others	Owita and paddy field	17 3 23	70
R	Medagodaliadde	Crown	do.	0 1 33	20
1	Pelpitakurunduwatta	Mr. C. C. Mee and others	Planted land	51 0 18	150
3	Kandanayawalakumbura	Crown	Deniya	4 1 25	20
Village—Uduwera.					
8½	Narapanekande Bogahakanda	Mr. C. C. Mee	Tea estate	2 3 18	150
2	Ittewalakumbura	The heirs of Halnetti Dronis Perera and others	Paddy field	2 0 8	75
2	Ittewalaowita	do.	Owita	0 3 25	20
2	Ittewalakumbureihala or Godakattiya	Demuni Sirimanis Silva and others	Paddy field	0 2 8	50
3	Berawagodamahakumbura	Odris de Silva Gunatillaka and others	do.	4 1 17	150
3	Berawagodamahaowita	do.	Owita	0 2 23	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
C 3	Balapurwekumbura	Albert Koelman and another	Owita and paddy field	2	3 27	120
D 3	Ketalewagureowita <i>alias</i> Pelele-wagureowita	Rammuni Rapiel Appu and others	Owita	1	3 27	20
E 3	Egodahawatta	Arumakutti Nonnohamy	Garden	2	2 16	50
F 3	Koratuweihala-aswedduma	Karunamuniappu Silva and others	Paddy field	0	3 0	50
G 3	Koratuwekumbura	Heirs of Arumakutti Pedappu and others	do.	1	1 0	50
H 3	Donsiyagewatta (Dangahawatta)	Heirs of Halnetti Eradis and others	Garden	1	1 32	50
I 3	Dediminhagekumbura <i>alias</i> Dombagahakumbura	Heirs of Wirasinghe Gironis and others	Paddy field	2	0 22	100
J 3	Dediminhagekumbura	Heirs of Arumakutti Enerishami and others	do.	2	0 27	100
K 3	Dediminhageknmbureihalakattiya <i>alias</i> Vilakumbura.	Heirs of Demuni Kiriappu and others	do.	0	3 21	10
L 3	Mahawatta	Karunamuniappu Silva and others	Garden	1	3 10	10
M 3	Mahaowita	do.	Owita	0	0 39	20
N 3	Mahawatta	do.	Jungle	0	3 2	25
O 3	Talagahawatta	Heirs of Gunettihamiappu	Garden	1	3 30	25
P 3	Madangahawatta	Liyanamahadurage Mendrick and others	do.	0	1 30	50
Q 3	Kottalkumbura <i>alias</i> Ovilane	Rammuni Rapiel Silva	Paddy field	2	2 36	10
R 3	Kottalkelekumbura	Wirasingha Bastian Silva and others	do.	2	0 5	50
S 3	Kottalewatta	do.	Garden	1	1 15	10
T 3	Ketakelegahawatta	Heirs of Liyanamahadurage Tele-nis and others	do.	1	0 17	10
U 3	Muttettuawatta	Galagederage Don Giliyan and others	do.	1	0 18	10
V 3	Galtotawatta	Gunetti Avis Silva and others	do.	1	2 13	10
W 3	Ihalayattigodakumbura.	Gunetti Avis Silva and another	Paddy field	2	1 9	10
X 3	Niyandapurekumbura	Heirs of Arumakutti Pedrick Perera and another	do.	1	0 38	10
Y 3	Niyandapurekumbura <i>alias</i> Pinliadde	The pupils in succession of Punna-sara Unnanse	do.	0	3 8	10
Z 3	Do.	Odris de Silva Gunatillaka and others	do.	2	3 14	10
A 4	Migahawatta <i>alias</i> Warakagoda-watta	Wirasingha Bastian Silva	Garden	1	0 22	10
B 4	Mahawatta	Heirs of Gunetti Tedis Silva and others	do.	1	0 3	10
C 4	Bulatgamagewatta <i>alias</i> Ben-daragamayawatta	Weerasingha Sadris Silva and another	do.	1	1 0	10
D 4	Wedagewatta	Arumakutti Udenis Perera	do.	1	3 17	10
E 4	Migahawatta <i>alias</i> Ukkalewatta	Wirasingha Bastian Silva and another	do.	1	0 28	10
F 4	Bandarawatta	Heirs of Wirasingha Santiago Silva and others	do.	1	0 4	10
G 4	Mahawatta	Heirs of Gunetti Hamy Appu and of another	do.	1	2 18	10
H 4	Pelawatta	do.	do.	0	2 8	10
I 4	Ketakelegahawatta	Wirasingha Bastian Silva and another	do.	0	3 31	10
J 4	Ukkalewatta	Gunetti Hendrick Perera	do.	0	2 1	10
K 4	Rabammagewatta	Heirs of Karunamuni Kiriyes Silva and others	do.	1	2 12	10
L 4	Do. (lower part of)	Heirs of Karunamuni Kiriyes Silva	do.	0	2 0	10
M 4	Kanatiyewatta <i>alias</i> Kanman-diyegahawatta	Heirs of Wirasingha Gironis Silva and another	do.	0	3 9	10
N 4	Moragahawatta	Asuramuni Sedris Silva	do.	0	3 20	10
O 4	Kandewatta	Heirs of Karunamuni Kiriyes Silva and others	do.	0	2 39	10
P 4	Ukkalewatta	Rammuni Rapiel Silva and others	do.	0	3 0	10
Q 4	Erabadugahawatta	Heirs of Wirasingha Carolis Silva and others	do.	1	1 34	10
R 4	Ukkalemahawatta	Halnetti Heralis Medonsa and others	do.	2	2 13	10
S 4	Do.	Halnetti Heralis Medonsa and another	do.	1	1 9	10
T 4	Halgahaowita	Heirs of Halnetti Heralis Medonsa	Owita and jungle	0	2 3	10
U 4	Lingwalaowita	Conganige Carolis and others	Owita	0	1 6	10
V 4	Lingwakumbura	Conganige Dandris and others	Paddy field	0	3 27	10
W 4	Kanattewatta <i>alias</i> Pansalewatta	Heirs of Halnetti Heralis Medonsa	Garden	4	0 22	10
X 4	Danketiyekumbura	Rammuni Rapiel Silva and another	Paddy field	0	2 2	10
Y 4	Udapathalakumbura	Rammuni Rapiel Silva	do.	2	0 11	10
Z 4	Do.	Gunetti Odris Silva and others	do.	1	1 8	10
A 5	Wewakumbura	Rammuni Rapiel Silva and another	do.	1	3 39	10
B 5	Do.	Heirs of Karunamuni Pams Silva	do.	0	2 32	10

\* Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
C 5	Wewakumbura	Heirs of Karunamuni Pamis Silva	do.	0	0 37	— <sup>o</sup>
D 5	Do.	Rammuni Rapiel Silva	do.	0	1 21	— <sup>o</sup>
E 5	Do.	Karunamuni Kiriyes Silva and others	do.	0	1 35	— <sup>o</sup>
G 5	Wewawatta	Heirs of Karunamuni Pamis Silva and others	Garden	1	1 32	— <sup>o</sup>
H 5	Pattalakumbura	Asuramuni Sodris hami	Paddy field	0	1 15	— <sup>o</sup>
I 5	Pitapotteowatta	Dewapurahunuge Siman Fernando and others	Paddy field	2	2 4	— <sup>o</sup>
K 5	Nartupanewatta	Heirs of Demuni Dines	Garden	0	3 24	— <sup>o</sup>
L 5	Gangabodawatta	Heirs of Demuni Siman Silva	do.	0	1 20	— <sup>o</sup>
M 5	Elagodaittegalawatta	Heirs of Demuni Siman and others	do.	0	3 0	— <sup>o</sup>
N 5	Elagodademunigewatta	do.	do.	2	0 20	— <sup>o</sup>
O 5	Attikkaghawatta	Karunamuni Amaris Silva and another	do.	1	0 0	— <sup>o</sup>
P 5	Elagodagangabodayawatta	Gunetti Meyappu Silva and another	do.	0	2 21	— <sup>o</sup>
Q 5	Elagodahikgahawatta	Jasentumahadurage Iyeris Perera and others	do.	0	3 16	— <sup>o</sup>
R 5	Hikgahaowita	do.	Owita	0	1 25	20
S 5	Kinnaraimullewatta	Rammuni Rapiel Silva and another	Garden	0	2 6	— <sup>o</sup>
T 5	Do.	Wirasingha Eratis de Silva Gunatillaka and another	do.	0	3 21	— <sup>o</sup>
U 5	Elabodawatta	Sikknarachchige Pemis Silva and others	do.	0	1 24	— <sup>o</sup>
V 5	Elabodaowita	do.	Owita	0	1 5	30
W 5	Do.	do.	do.	0	1 37	40
X 5	Pattalakumbura	Heirs of Gunetti Siman Perera and others	Paddy field	2	0 14	— <sup>o</sup>
Y 5	Do.	Asuramuni Sodishami and another	do.	1	0 32	— <sup>o</sup>
Z 5	Weleliadda	Dewapurahunuge Siman Fernando and another	Garden	0	3 26	— <sup>o</sup>
A 6	Galpottawatta	Dewapurahunuge Lewis Fernando and another	do.	1	1 4	— <sup>o</sup>
B 6	Bulatgamagewatta	Heirs of Gunetti Meyappu Silva and others	do.	1	0 25	— <sup>o</sup>
C 6	Galpottewatta	The incumbent of Seylatalarama Vihare and another	do.	2	0 13	— <sup>o</sup>
D 6	Hambantotawatta	do.	do.	1	2 2	— <sup>o</sup>
F 6	Hewagewatta	Demuni Hendrick Silva and others	do.	0	1 25	— <sup>o</sup>
G 6	Umangewatta	Jamuni Doihani and another	do.	0	2 35	— <sup>o</sup>
H 6	Wadugewatta	Heirs of Arumakutti Pedrick Perera	do.	0	3 23	— <sup>o</sup>
I 6	Galagedarawatta	Rammuni Semaneri Silva and others	do.	0	1 15	— <sup>o</sup>
J 6	Do.	Gunetti Hendrick Perera and others	do.	0	2 27	— <sup>o</sup>
K 6	Nitulgahawatta	Heirs of Gunahinge Emanisa	do.	0	2 20	— <sup>o</sup>
L 6	Hikgahawatta	Asuramuni Sodishami and another	do.	0	1 6	— <sup>o</sup>
M 6	Do.	Gunetti Arnolis Silva	do.	0	1 22	— <sup>o</sup>
N 6	Do.	do.	do.	0	0 34	— <sup>o</sup>
O 6	Do.	Heirs of Asuramuni Tomis	do.	0	0 18	—
P 6	Gangabodahakurugewatta	Heirs of Asuramuni Tomis Silva and another	do.	0	2 30	— <sup>o</sup>
Q 6	Gamagewatta	Jamuni Ediris Silva and another	do.	0	2 24	— <sup>o</sup>
R 6	Damminneowita	Gunamuni Allis Silva and others	do.	0	2 18	20
S 6	Hikgahaowita	Heirs of Gunetti Siman Perera	do.	0	0 28	— <sup>o</sup>
T 6	Gamagewatta	do.	do.	0	1 12	— <sup>o</sup>
U 6	Damminnepelawatta	Gunetti Arnolis Silva	do.	0	3 6	80
V 6	Damminnewelekattiya	Heirs of Asuramuni Tomis Silva	do.	0	2 5	— <sup>o</sup>
W 6	Damminneowita	Heirs of Wirasinhe Odris and others	Owita	0	0 38	20
X 6	Damminneowitedemunigekattiya	Heirs of Demuni Sedoris Silva and others	do.	0	2 26	20
Y 6	Damminneowita	Heirs of Semaris Perera Gunawardana Arachchi and others	do.	0	1 22	20
Z 6	Damminneowita kattiya	Walimunige-Heirs of Walimuni Carolis Perera and others	do.	0	2 0	20
A 7	Damminneowita	Heirs of Gunetti Siman Perera and others	do.	0	3 4	20
B 7	Damminnewatta	do.	Garden	0	3 14	40
C 7	Do.	do.	do.	0	0 24	— <sup>o</sup>
D 7	Galagedarawatta	Karunamuni Nonis Silva and others	do.	0	0 32	— <sup>o</sup>
E 7	Galagedarawatta minnewatta	alms Dam-Heirs of Gunetti Siman Perera and others	Old garden	0	1 10	— <sup>o</sup>
F 7	Hikgahawatta	Demuni Hendrick Appu and another	do.	0	2 28	— <sup>o</sup>
G 7	Galagedarawatta	Gunetti Carolis Silva and others	do.	0	3 10	— <sup>o</sup>
H 7	Do.	Heirs of Gunetti Avis Silva and others	do.	0	2 27	— <sup>o</sup>
I 7	Do.	Heirs of Liyanamahadurage Piaras Silva	do.	0	2 35	— <sup>o</sup>

<sup>o</sup> Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price	
				A.	R.	P.	per Acre. Rs.	
J	7	Galagedarawatta	Asuramuni Sodishamy and another	1	0	31	— <sup>o</sup>	
K	7	Talagahawatta	Heirs of Gunetti Odris Silva	1	1	10	— <sup>o</sup>	
L	7	Muttettuwwewatta	Heirs of Walimuni Koroyappu	0	2	23	— <sup>*</sup>	
M	7	Delgahawatta	Liyanamahadurage Pines Silva and another	0	2	23	— <sup>o</sup>	
N	7	Radagodadelgahawatta	Heirs of Gunetti Meyappu Silva and others	1	1	11	— <sup>o</sup>	
O	7	Lingwalawatta	Heirs of Gunetti Meyappu Silva	1	1	14	— <sup>o</sup>	
P	7	Radagodawatta	Halnetti Elodris Medonsa and another	0	3	35	— <sup>o</sup>	
Q	7	Walimunikanattewatta	Heirs of Karunamuni Bastian Silva and others	0	2	24	— <sup>*</sup>	
R	7	Delgahawatta	Karunamuni Amaris and others	0	3	35	— <sup>o</sup>	
S	7	Walimunigewatta	Walimuni Eloris Perera and others	0	1	17	— <sup>o</sup>	
T	7	Rammunigewatta	Heirs of Gunetti Meyappu Silva and another	0	1	5	— <sup>o</sup>	
U	7	Delgahawatta	Karunamuni Saysohami and another	0	1	0	— <sup>o</sup>	
V	7	Raddegodage Delgahawatta	Demuni Kiriappu and another	1	0	0	— <sup>o</sup>	
W	7	Delgahawatta	The pupil priests in succession to Pohaddaramulle Punnasara Unnanse	0	2	32	— <sup>o</sup>	
X	7	Kurundupitiyewatta	Heirs of Olupotage Telenis Silva and others	0	2	20	— <sup>o</sup>	
Y	7	Pelawatta	Heirs of Demuni Sedoris Silva and another	0	2	3	— <sup>o</sup>	
Z	7	Raddegodadelgahawatta	Heirs of Konganige Siyadoris and others	1	2	21	— <sup>o</sup>	
	12	Kurunduwattahena	do.	9	3	30	20	
	13	Kaluwalalangamedagodahena	do.	35	0	0	20	
	14	Madawalahena	do.	35	2	35	20	
A	8	Udaowita	Crown and sons of Wirasingha Gironis	1	2	12	10	
B	8	Dankarayawalakumbura	Heirs of Udawattege Selenis Silva	0	3	2	— <sup>o</sup>	
C	8	Tembiriyagodella	Crown and sons of Udawattege Selenis Silva	Few jak trees over 40 years old	3	1	12	25
D	8	Mahatotuwekumbura	Heirs of Udawattege Selenis Silva	Paddy field	3	0	17	— <sup>o</sup>
E	8	Alubogahaowita	Henadirage Podiappu, Police Vidane of Madurawala	do.	1	1	21	10
F	8	Udaowita	Crown and heirs of Gunetti Meyappu and others	Owita	2	2	33	10
	15	Udavi lanekumbura	Heirs of Jamuni Bastian Silva	Paddy field	0	3	18	15
G	8	Udaowilaneowita	Heirs of Udawattege Telenis Silva	do.	0	2	6	— <sup>o</sup>
H	8	Do.	Heirs of Wirasingha Gironis Silva and others	do.	1	0	11	— <sup>o</sup>
I	8	Do.	Jamuni Arnolis Perera and another	do.	2	3	22	10
J	8	Udawilaneraundeyeowita	Diyoguarachchige Semaris Perera and others	do.	1	0	19	20
K	8	Udaowilaneowita	Udawattege Sadris Silva	do.	0	2	37	20
L	8	Do.	Heirs of Kandanege Dineris Silva and others	do.	1	2	8	20
M	8	Wahalugodawatta	Heirs of Udawattege Sadris and another	Garden	0	1	9	30
N	8	Do.	Odris de Silva Gunatillaka	do.	0	3	11	150
O	8	Do.	Heirs of Jamuni Carolis Perera and others	do.	1	1	9	15
P	8	Totawilanekumbura	Ambawalage Bandris and another	Paddy field	0	2	24	— <sup>o</sup>
Q	8	Do.	Wirasinghe Odris de Silva Gunatillaka	do.	1	3	3	— <sup>o</sup>
R	8	Totawilaliadda	Heirs of Wirasingha Odris and others	do.	0	1	11	15
S	8	Wahalugodawatta	Karunamuni Andris Silva and another	Garden	1	3	32	100
T	8	Wattabodaowita	Heirs of Jamuni Carolis Perera and others	Owita	1	3	35	20
U	8	Agalapitakanattewatta	Crown and heirs of Udawattege Sadris and another	Jungle	0	2	11	10
V	8	Amukanattewatta	Konganige Pinappu and others	Garden	1	1	12	100
W	8	Delwalapitiyeowita	Heirs of Gunetti Meyappu Silva and others	Owita	1	0	0	10
X	8	Wedagewatta	Wirasinghe Odris de Silva Gunatillaka and another	Garden	1	1	10	150
	16	Maguruwalagodella	Crown	Jungle for sale	10	0	33	20
	17	Do.	do.	do.	10	2	7	20
	18	Do.	do.	do.	1	0	38	20
	19	Udawilanekanatta	do.	do.	11	1	34	20
Y	8	Nedungahaowita	Heirs of Jamuni Bastian Silva	Paddy field	0	2	37	20

<sup>o</sup> Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Z 8	Diyabimmewatta <i>alias</i> Agalapitakanattewatta	Heirs of Udawattege Sadris and another	Garden	1 1 11	50
A 9	Ketapilissuwita	Crown	Owita	8 2 22	20
B 9	Do.	do.	do.	5 1 6	20
C 9	Pahalayattigodakumbura	Asnramuni Sedris Silva and others	Paddy field	2 1 7	100
D 9	Pitiyewatta	Heirs of Olupatage Selenis Silva and others	Garden	1 1 36	— <sup>o</sup>
E 9	Munamalghawatta	Heirs of Gunetti William Silva and others	do.	1 1 30	— <sup>o</sup>
F 9	Sinappagewatta	Wirasinghe Odris de Silva Gunatillaka and others	do.	1 1 22	— <sup>o</sup>
G 9	Hikgahawatta	W. Odris de Silva Gunatillaka	do.	0 2 13	— <sup>o</sup>
H 9	Liyangahawatta	W. Odris de Silva Gunatillaka and another	do.	1 1 26	— <sup>o</sup>
I 9	Hangaramekumbura	Heirs of Wirasinghe Sadris de Silva Gunatillaka and others	Paddy field	1 2 35	— <sup>o</sup>
J 9	Puwakahaellawatta	Halnetti Sadris Medonsa and others	Garden	0 2 12	— <sup>o</sup>
K 9	Weralugahawatta	Olupatage James and others	do.	0 1 8	— <sup>o</sup>
L 9	Mahammagewatta	Heirs of Jamuni Arnolis Perera	do.	0 0 18	— <sup>o</sup>
M 9	Galewatta	Heirs of Diyagarachchige Carolis Perera and others	do.	0 2 17	— <sup>o</sup>
N 9	Ellewatta <i>alias</i> Mahawatta	Heirs of Jamuni Hendrick Perera and others	do.	1 0 2	— <sup>o</sup>
O 9	Ellewattakattiya <i>alias</i> Ellemullewatta	Heirs of Jamuni Arnolis Perera	do.	0 3 29	— <sup>o</sup>
P 9	Angowita	Diyagarachchige Meyneris Perera and another	do.	0 1 31	200
P 9½	Do.	Heirs of Rammuni Rapiel Silva	Owita	0 0 6	15
Q 9	Halagodawatta	Gunetti Arnolis Silva	Garden	0 0 24	— <sup>o</sup>
R 9	Angowita	Heirs of Manikkukankanamalage Nayidappu and another	do.	0 0 20	25
S 9	Elleliyaddewatta	Heirs of Diyagarachchige Carolis Perera Ganawardena and another	do.	0 1 10	— <sup>o</sup>
T 9	Do.	Demuni Sinnappu and others	do.	0 0 33	— <sup>o</sup>
U 9	Do.	Heirs of Diyagarachchige Carolis Perera and others	do.	0 0 16	— <sup>o</sup>
V 9	Ellemunawatta	Heirs of Halnetti Elodris Medonsa and others	do.	0 2 1	— <sup>o</sup>
W 9	Do.	Wirasinghe Odris Silva Gunatillaka and another	do.	0 1 15	— <sup>o</sup>
X 9	Halagodawattepahalakattiya	Gunetti Arnolis Silva	do.	0 0 25	— <sup>o</sup>
Y 9	Nissangeliadda	Munasinge Kovis Silva	Paddy field	0 1 39	50
Z 9	Halagodawattakattiya	Olupatage Nonis Silva and another	Garden	0 2 30	— <sup>o</sup>
A 10	Eliessekumbura	Wirasingha Sodris Silva and others	Paddy field	1 0 26	100
B 10	Nissangewatta	Heirs of Wirasinghe Sadris Silva Gunatillaka and others	Garden	1 1 14	— <sup>o</sup>
C 10	Do.	Heirs of W. Sadris Silva Gunatillaka and another	do.	0 2 16	— <sup>o</sup>
D 10	Ellabodawatta	Heirs of Haturusinge Siman and others	do.	0 3 27	— <sup>o</sup>
E 10	Digarollewela	Wirasinghe Sodris Silva and others	Owita	0 1 14	30
F 10	Ambagahawatta	Halnetti Siyadoris Medonsa and others	Garden	0 3 5	— <sup>o</sup>
G 10	Halgahawatta	Demuni Sinnappu and others	do.	0 2 17	— <sup>o</sup>
H 10	Hikgahawatta	Wirasingha Odris Silva Gunatillaka	do.	0 2 0	— <sup>o</sup>
I 10	Godaudawatta	Asuramuni Tonis Silva and another	do.	0 2 36	— <sup>o</sup>
J 10	Moragahawatta	Heirs of Wirasingha Ondiris Silva and others	do.	0 3 11	— <sup>o</sup>
K 10	Radagodawatta	Wirasingha Odris de Silva Gunatillaka	do.	0 0 34	— <sup>o</sup>
L 10	Godellewatta	Olupotage Endoris Silva	do.	0 1 2	— <sup>o</sup>
M 10	Pahalawatta	Heirs of Wirasingha Pemanis and another	do.	0 3 27	— <sup>o</sup>
N 10	Kudaunnehewatta	Munasingha Singalappu	do.	0 2 1	— <sup>o</sup>
O 10	Mahawatta	Asuramuni Sedris Silva	do.	1 0 16	— <sup>o</sup>
P 10	Pallegewatte Ihalakattiya	Odris de Silva Gunatillaka and others	do.	0 2 24	— <sup>o</sup>
Q 10	Pallegewatte Pahalakattiya	do.	do.	1 0 0	— <sup>o</sup>
R 10	Wannigewatta	Heirs of Wirasingha Ondis and others	do.	1 0 34	— <sup>o</sup>
	Wannigewatta <i>alias</i> Radagodawatta	Asuramuni Ranappu Silva	do.	1 0 3	— <sup>o</sup>
T	Baluwalakumbura <i>alias</i> Gunetti-geirawalla	Heirs of Wirasingha Ondis and others	Paddy field	1 3 0	— <sup>o</sup>
U 10	Galabodairawalla	Heirs of Gunetti Meyappu Silva and others	do.	0 3 25	— <sup>o</sup>
V 10	Gorakagahaowita	Asuramuni Tonis Silva and others	Owita	0 0 29	10

<sup>o</sup> Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
W 10	Gorakagahaowita	Asuramuni Tonis Silva and others	Owita	0	1 3	10
Y 10	Halagodawatta	Gunetti Arnolis Silva	Old garden	0	3 31	—*
Z 10	Do.	Halnetti Elodris Medonsa and others	do.	0	1 22	—*
A 11	Do.	Wirasingha Sadris Silva and others	do.	0	2 12	—*
B 11	Dombagahaliyaddeowita (Pol-gahaowita)	Rammuni Rapiel Silva and others	Owita	0	1 20	—*
C 11	Dombagahaliyaddeowita	Asuramuni Sedris Silva and another	do.	0	1 5	10
D 11	Polgahaowatta	Wirasingha Sodris Silva and others	Garden	0	2 11	—*
E 11	Polgahaowita	Odris Silva Gunatillaka and others	do.	0	2 35	—*
F 11	Liyangahawattekkattiya	alias Wirasinghe Odris de Silva Gunatillaka	do.	0	3 4	—*
G 11	Liyangahawattekkattiya	Heirs of Wirasingha Sadris Silva Gunatil aka	do.	0	3 7	—*
H 11	Hettiyawatta	Asuramuni Sedris Silva	do.	1	0 25	—*
I 11	Manannagewatta	Asuramuni Sedris Silva and others	Garden	0	2 9	—*
J 11	Titteweliyaddewatta	do.	do.	0	1 9	—*
K 11	Polgahaowita	Heirs of Haturusingha Luwis Silva	do.	0	0 15	50
L 11	Titteweliyaddewatta	Heirs of Gunetti Meyappu Silva and others	do.	0	0 16	75
M 11	Polgahaowita	do.	Owita	0	1 8	20
N 11	Do.	Heirs of Haturusingha Luwis Silva and another	do.	0	2 4	20
O 11	Dumbaragenigewatta	Halnetti Elodris Medonsa	do.	0	0 28	30
P 11	Amukotuwegewatta	Asuramuni Sedris Silva	Garden	0	2 19	200
Q 11	Dumbaragenigewatta	Halnetti Elodris Medonsa	do.	0	1 32	—*
R 11	Baluwalakumbura alias Hun-nauneirawalla	Dewapurahunuge Lewis Fernando and others	Paddy field	2	0 15	100
S 11	Baluwalakumbura alias Rada-unneirawalla	Olupatage Amis and others	do.	0	3 29	100
T 11	Badalagekumburewatta	Gunetti Tedis Silva and others	do.	0	2 31	—*
U 11	Badalagekumburewattewalimunigekattiya	do.	do.	2	1 5	—*
V 11	Badalgekumbura Rammunigekattiya	do.	do.	1	0 0	100
W 11	Hataringeirawalla alias Wakkada-polakumbura	Diyagarachchige Semaris Perera and others	do.	0	2 25	100
X 11	Halgahaliyadda	Wirasingha Odris de Silva Gunatillaka and others	do.	0	3 6	—*
Y 11	Aluwakumbura	Asuramuni Sedris Silva and others	do.	1	2 30	100
Z 11	Ellewatta	Heirs of Sadris de Silva Gunatillaka and others	Garden	0	1 3	—*
21	Kaluwaladeniya	Crown	Owita	1	0 9	10
22	Kaluwalagodella	do.	Jungle	0	2 32	10
A 12	Pahalapitiyewatta	Heirs of Edirinuni Dedrick de Soysa Dissunaka and of another	Garden	0	1 31	50

\* Certificate of quiet possession.

N.B.—Certificate of quiet possession fees will be recovered for the lots noted with an asterisk.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,393, W. P.

විෂ් 1902 අවු ප්‍රථි 10 වෙනි දින කොළඹ  
සහසෙකුකර්ස්ලන්තාන්තේසේ කඩාකරුවලේදී.

කර්තෘ දේශීයතේ ආණ්ඩුවේ උපවර්තනලන්තාන්තේ විසින් වෙනි පනත සඳහන්වන ගණවු සහකස  
ඉඩම ආණ්ඩුවේ නිකුත්වූ ලිපි 1902 අංක 25 වන දිනට අදාළ සහලලෙ දවස්  
වල දවස් 120 අතුරු වූ කාලයේදී වෙනිදේසි පරිදි නව නො නිවැරදිව සෙයෙකවා ඇත.

කර්තෘ දේශීයතේ මුහුණත්වයෙන් පත්වූ රජයේ සේවයේ පිහිටා තිබෙන බිම්  
කැබලි 251.

සියලුම 4,617. ගිණුම්—අලුත්වනොව.

අක්කර  
වගක. සහ මිල.  
අ. රු. ප. රු.

කො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්න.	අත්දම.	අක්කර	වගක.	සහ මිල.
M	අඹිල්ලකම්පිට මිහිව නො කෙත් වෙහෙරකම්පිට	කල්ලේනිති දන්වුන්පුර සහකරවත්	බිම්ව සහ ඇඳි	17	3 23	70
R	මැදගෙ බලික. දි;	රජකරකක	එම	0	1 33	20
I 1	පැල්පිටි කුරුළුවත්ත	සී. සී. මී. වෙත්වතා සහ තවත්	වැවිලි ඉඩම	51	0 18	150
3	කන්දකොටු ඇඹුර	රජකරකක	දෙන්න	4	1 25	20
8½	කර්පේකන්ද, බෝගක කන්ද	සී. සී. මී. වෙත්වතා, කල්ලේනිති දෙත්වුන් පුරාණ රජයේ කාරයේ සහ තවත්	දෙවත්ත	2	3 18	150
X 2	ඉක්කැවලකුඹුර	එම	ඇඹුර	2	0 8	75

කො.	ඉඩමේ නම.	අයිතියකට කියවන්නා.	අන්දම.	මහ. අ. රු. ප.	අ. රු. ප.
Y 2	ඉන්තවල බිම්බ	සී. සී. මී. මහත්මයා, ගල්කෙන්නි දෙරෝගේ ප්‍රධාන උරුමකරු සහ තවත්	බිම්බ	0 3 25	20
Z 2	ඉන්තවලකුඹුර ඉහල කොටස	දෙමුනි සිරිමානිස් සිල්වා සහ තවත් කුඹුර		0 2 8	50
A 3	බෙරවතොගේ මහකුඹුර	බිදිස් ද සිල්වා ගුණතිලක සහ තවත්	එම	4 1 17	150
B 3	බෙරවතොගේ මහබිම්බ	එම	බිම්බ	0 2 23	20
C 3	බලාපුළුඹුර	ඇල්බර්ට් කැල්මන් සහ වෙනත්	බිම්බ සහ කුඹුර	2 3 27	120
D 3	කැනලිගුරු බිම්බ කොටස	රමමුනි රසිගල්පු සහ තවත්	බිම්බ	1 3 27	20
E 3	එතොටතවත්ත	අරුණකුඹුරි නොගනාගම්	වත්ත	2 2 16	50
F 3	කොරටු පවුල අස්වැද්දු	කරුණාමුනි අස්වැද්දු	කුඹුර	0 3 0	50
G 3	කොරටු පවුල	අරුණකුඹුරි අස්වැද්දුගේ උරුමකරු	එම	1 1 0	50
H 3	දෙවනියාගේ වත්ත කොටස	ගල්මෙන්නි එරදිස්ගේ උරුමකරු	වත්ත	1 1 32	50
I 3	දුද්ධිකාගේ කුඹුර	වීරසිංහ ගීර්තීසේන උරුමකරු	කුඹුර	2 0 22	100
J 3	දුද්ධිකාගේ කුඹුර	අරුණකුඹුරි එනේරිස්සාගේ උරුමකරුගේ සහ තවත්	කුඹුර	2 0 27	100
K 3	දුද්ධිකාගේ කුඹුර ඉහල කපිට කොටස	දෙමුනි කීර්තිසේන උරුමකරු	එම	0 3 21	100
L 3	ගෙවත්ත	කරුණාමුනි අස්වැද්දු සහ තවත්	වත්ත	1 3 10	180
M 3	මහබිම්බ	එම	බිම්බ	0 0 39	20
N 3	ගෙවත්ත	එම	කැලාව	0 3 2	25
O 3	තලගවත්ත	ගුණනාමිකීර්තිසේන උරුමකරු	වත්ත	1 3 30	25
P 3	මාදන්තවත්ත	ලියනමහදුරගේ මෙන්නි සහ තවත්	එම	0 1 30	50
Q 3	කොත්තාල්කුඹුර කොටස	රමමුනි රසිගල් සිල්වා	කුඹුර	2 2 36	100
R 3	කොත්තාල්කුඹුර	වීරසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	2 0 5	60
S 3	කොත්තාල්කුඹුර	එම	වත්ත	1 1 15	100
T 3	කෙටිකැල්ලකඩවත්ත	ලියනමහදුරගේ නෙල්කිස්ගේ උරුමකරුගේ සහ තවත්	එම	1 0 17	—*
U 3	මුත්තෙට්ටුවත්ත	ගලගෙදරගේ දෙවනි ජිලියන් සහ තවත්	එම	1 0 18	—*
V 3	ගල්කොටුවත්ත	ගුණනාමිකීර්තිසේන සිල්වා සහ තවත්	එම	1 2 13	—*
W 3	ඉහලකොත්තාල්කුඹුර	එම	කුඹුර	2 1 9	—*
X 3	නිගන්දපුරකුඹුර	අරුණකුඹුරි ජේදිස් ප්‍රධාන සහ තවත්	එම	1 0 38	—*
Y 3	නිගන්දපුරකුඹුර කොටස	පුස්සාකාර උත්තානසේනගේ	එම	0 3 8	—*
Z 3	එම	බිදිස් ද සිල්වා ගුණතිලක සහ තවත්	එම	2 3 14	—*
A 4	මහබවත්ත කොටස	වීරසිංහ බස්නිසන් සිල්වා	වත්ත	1 0 22	—*
B 4	මහබවත්ත	ගුණනාමිකීර්තිසේන සිල්වාගේ උරුමකරුගේ සහ තවත්	එම	1 0 3	—*
C 4	මුලගමගේවත්ත කොටස	වීරසිංහ ස ජිස් සිල්වා සහ තවත්	එම	1 1 0	—*
D 4	වෙදගේවත්ත	අරුණකුඹුරි ජේදිස් ප්‍රධාන	වත්ත	1 3 17	—*
E 4	මහබවත්ත කොටස	වීරසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	1 0 28	—*
F 4	බස්බවත්ත	වීරසිංහ සන්නිසන් සිල්වාගේ උරුමකරුගේ සහ තවත්	එම	1 0 4	—*
G 4	මහබවත්ත	ගුණනාමිකීර්තිසේන සහ තවත්	එම	1 2 18	—*
H 4	පැලවත්ත	එම	එම	0 2 8	—*
I 4	කැටිකැලවත්ත	වීරසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	0 3 31	—*
J 4	උක්කල්ලේවත්ත	ගුණනාමිකීර්තිසේන ප්‍රධාන	එම	0 2 1	—*
K 4	රබිමොගේවත්ත	කරුණාමුනි කීර්තිසේන සිල්වා සහ තවත්	එම	1 2 12	—*
L 4	එම පාසකපිටි	කරුණාමුනි කීර්තිසේන උරුමකරුගේ	එම	0 2 0	—*

\* මෙම ඉඩම්වලට බස්සු ගාස්තුව පැමිණි අතරතුර ඇත.

නො.	ඉඩමේ නම.	*අයිතියකම් කියවන්නා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර පහ මිල. රු.
M 4	කනාච්චාචන්දන නොගෙයේ කන්වන්ති දේශනවත්ත	විරසින්න ගිරෝතිස් සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත් කෙනෙක්	වත්ත	0 3 9	—*
N 4	මොරගහවත්ත	අසුරමුක් සේදිය සිල්වා	එම	0 3 20	—*
O 4	කන්දෙවත්ත	කරුනාමුනි කිරිසේ සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත්	එම	0 2 39	—*
P 4	උක්කාලේවත්ත	රම්මුනි රපියෙල් සිල්වා සහ තවත්	එම	0 3 0	—*
Q 4	එරබදුගහවත්ත	විරසින්න කිරෝතිස් සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත්	එම	1 1 34	—*
R 4	උක්කල්ලේමහවත්ත	ගල්මෙත්ති ගෙරුප් මැදෙන්නා සහ තවත්	එම	2 2 13	—*
S 4	උක්කල්ලේමහවත්ත	ගල්මෙත්ති ගෙරුප් මැදෙන්නා සහ තවත්	එම	1 1 9	—*
T 4	ගල්ගහබිව්ව	ගල්මෙත්ති ගෙරුප් මැදෙන්නාගේ උරුමක්කාරයෝ සහ තවත්	බිව්ව	0 2 3	20
Q 4	ලිංභාවලබිව්ව	කොත්තනියේ කිරෝප් සහ තවත්	එම	0 1 6	20
V 4	ලිංභාවකුමුර	කොත්තනියේ දැන්දිය සහ තවත්	කුමුර	0 3 27	50
W 4	කන්දේවත්ත නොගෙයේ පත්තල වත්ත	ගල්මෙත්ති ගෙරුප් මැදෙන්නාගේ උරුමක්කාරයෝ	වත්ත	4 0 22	—*
X 4	දක්කාපිච්චකුමුර	රම්මුනි රපියෙල් සිල්වා සහ තවත්	කුමුර	0 2 2	30
Y 4	බඩපතලකුමුර	රම්මුනි රපියෙල් සිල්වා	එම	2 0 11	—*
Z 4	එම	ගුණනන්ති මිදිය සිල්වා සහ තවත්	එම	1 1 8	—*
A 5	වැවකුමුර	රම්මුනි රපියෙල් සිල්වා සහ තවත්	එම	1 3 39	—*
B 5	එම	කරුනාමුනි පාමිස් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 2 32	—*
C 5	එම	එම	එම	0 0 37	—*
D 5	එම	රම්මුනි රපියෙල් සිල්වා	එම	0 1 21	—*
E 5	එම	කරුනාමුනි කිරිසේ සිල්වා සහ තවත්	එම	0 1 35	—*
G 5	වැවවත්ත	කරුනාමුනි පාමිස් සිල්වාගේ උරුමක්කාරයෝ	වත්ත	1 1 32	—*
H 5	පහලකුමුර	අසුරමුක් කෝප්පිස්සාමි	කුමුර	0 1 15	—*
I 5	පිටිපොත්තෙහිව්ව	දේවපුරුකුණගේ සිමන් ප්‍රනාන්දු සහ තවත්	එම	2 2 4	—*
K 5	නාතුපානෙවත්ත	දෙමුනි දිනෙස් සිල්වාගේ උරුමක්කාරයෝ	වත්ත	0 3 24	—*
L 5	ගහබොඩවත්ත	දෙමුනි සිමන් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 1 20	—*
M 5	ඇලකොඩ ඉන්දාගල වත්ත	දෙමුනි සුමන්ගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 3 0	—*
N 5	ඇලකොඩදෙමුනියේ වත්ත	එම	එම	2 0 20	—*
O 5	අත්තික්කාගහවත්ත	කරුනාමුනි අමාරිස් සිල්වා සහ තවත්	එම	1 0 0	—*
P 5	ඇලකොඩ ගහබොඩයා වත්ත	ගුණනන්ති මෙහිඅප්පු සිල්වා සහ තවත්	එම	0 2 21	—*
Q 5	ඇලකොඩකික්කහවත්ත	ජයන්තලකුණගේ ඉමේරිස් පුර සහ තවත්	එම	0 3 16	—*
R 5	කික්කහබිව්ව	එම	බිව්ව	0 1 25	20
S 5	කික්කාරිමුල්ලේවත්ත	රම්මුනි රපියෙල් සිල්වා සහ තවත්	වත්ත	0 2 6	—*
T 5	එම	විරසින්න එලරිස්ද සිල්වා සහ තවත්	එම	0 3 21	—*
U 5	ඇලකොඩවත්ත	සික්කුඅරම්බියේ ජේමිස් සිල්වා සහ තවත්	එම	0 1 24	—*
V 5	ඇලකොඩබිව්ව	එම	බිව්ව	0 1 5	30
W 5	එම	එම	එම	0 1 37	40

\* මෙම ඉඩම්වලට බද්දු ගාස්තුව පමණක් අගකරණවා ඇත.



අංකය	ඉඩමේ නම.	අයිතිකම් කීරුණා.	අන්දම.	අක්කර	
				මෙහෙය. රු. ප.	මෙහෙය. රු.
X 5	සත්තලකුඹුර	ඉංග්‍රීසියේ සිටින පුද්ගලයන් සහ තවත්	කුඹුර	2 0 14	—*
Y 5	එම	අසුරු මුත් සෝදිස්සාම් සහ තවත්	එම	1 0 32	—*
Z 5	වෙලුරියද	දේවපුරපුත්‍රයේ සිටින ප්‍රධාන පුද්ගලයන්	වත්ත	0 3 26	—*
A 6	ගල්පොත්තවත්ත	දේවපුරපුත්‍රයේ එවිස් ප්‍රධාන පුද්ගලයන්	එම	1 1 4	—*
B 6	මුල්ලකමණවත්ත	ඉංග්‍රීසියේ මෙහිදී සිටින පුද්ගලයන්	වත්ත	1 0 25	—*
C 6	ගල්පොත්තවත්ත	සිරිපායාලයේ මහාමාරයෝ වැඩසිටින	එම	2 0 13	—*
D 6	ගම්බන්තොටවත්ත	අග සහ තවත්	එම	1 2 2	—*
F 6	සේවාසේවත්ත	දෙමුත්තියාගේ සිටින සහ තවත්	එම	0 1 25	—*
G 6	උමන්සේවත්ත	තමුත්තියාගේ සහ තවත්	එම	0 2 35	—*
H 6	විචුච්චවත්ත	අරුමානුච්චි පේදිස් පුද්ගලයන්	එම	0 3 23	—*
I 6	ගලුගඳරවත්ත	රමුත්තියාගේ සහ තවත්	එම	0 1 15	—*
J 6	එම	ඉංග්‍රීසියේ මෙහිදී සිටින සහ තවත්	එම	0 2 27	—*
K 6	කිතුල්ලවත්ත	ඉතාහිත එමනියාගේ උරුමකරු	එම	0 2 20	—*
L 6	සික්කවත්ත	අසුරු මුත් සෝදිස්සාම් සහ තවත්	එම	0 1 6	—*
M 6	එම	ඉංග්‍රීසියේ අරුමානුච්චි සිටින	එම	0 1 22	—*
N 6	එම	එම	එම	0 0 34	—*
O 6	එම	අසුරු මුත් සෝදිස්සාම් සිටින පුද්ගලයන්	එම	0 0 18	—*
P 6	ගලුගඳරවත්ත	අසුරු මුත් සෝදිස්සාම් සිටින පුද්ගලයන්	එම	0 2 30	—*
Q 6	ගම්බන්තොටවත්ත	තමුත්තියාගේ සිටින සහ තවත්	එම	0 2 24	—*
R 6	දම්බන්තොටවත්ත	ඉතාහිත අල්ලිය සිටින සහ තවත්	එම	0 2 18	20
S 6	කික්කවත්ත	ඉංග්‍රීසියේ සිටින පුද්ගලයන්	එම	0 0 28	—*
T 6	ගම්බන්තොටවත්ත	එම	එම	0 1 12	—*
U 6	දම්බන්තොටවත්ත	ඉංග්‍රීසියේ අරුමානුච්චි සිටින	එම	0 3 6	80
V 6	දම්බන්තොටවත්ත	අසුරු මුත් සෝදිස්සාම් සිටින පුද්ගලයන්	එම	0 2 5	—*
W 6	දම්බන්තොටවත්ත	මහාමාරයෝ	එම	0 0 38	20
X 6	දම්බන්තොටවත්ත	දේවපුර පුද්ගලයන් සිටින පුද්ගලයන්	එම	0 2 26	20
Y 6	දම්බන්තොටවත්ත	සේවාසේව පුද්ගලයන් ඉතාහිත ආරම්භ	එම	0 1 22	20
Z 6	දම්බන්තොටවත්ත	වෙලුරියාගේ සහ තවත්	එම	0 2 0	20
A 7	දම්බන්තොටවත්ත	ඉංග්‍රීසියේ සිටින පුද්ගලයන්	එම	0 3 4	20
B 7	එම	එම	වත්ත	0 3 14	40
C 7	එම	එම	එම	0 0 24	—*
D 7	ගලුගඳරවත්ත	කරුණාමුත්තියාගේ සිටින සහ තවත්	එම	0 0 32	—*
E 7	ගලුගඳරවත්ත	ඉංග්‍රීසියේ සිටින පුද්ගලයන්	වත්ත	0 1 10	—*
F 7	සික්කවත්ත	දෙමුත්තියාගේ සහ තවත්	එම	0 2 28	—*
G 7	ගලුගඳරවත්ත	ඉංග්‍රීසියේ කපුරු සිටින සහ තවත්	වත්ත	0 3 10	—*
H 7	එම	ඉංග්‍රීසියේ ආම්ප සිටින පුද්ගලයන්	එම	0 2 27	—*
I 7	එම	උපකරණයෙන් පිනෙස් සිටින පුද්ගලයන්	එම	0 2 35	—*
J 7	එම	අසුරු මුත් සෝදිස්සාම් සහ තවත්	එම	1 0 31	—*
K 7	ගලුගඳරවත්ත	ඉංග්‍රීසියේ මෙහිදී සිටින පුද්ගලයන්	එම	1 1 10	—*
L 7	බුක්කවත්ත	වෙලුරියාගේ සිටින පුද්ගලයන්	එම	0 2 23	—*
M 7	දෙල්ලවත්ත	උපකරණයෙන් පිනෙස් සිටින සහ තවත්	එම	0 2 23	—*
N 7	රදාසොඩ දෙල්ලවත්ත	ඉංග්‍රීසියේ මෙහිදී සිටින පුද්ගලයන්	එම	1 1 11	—*

\* මෙහි ඉඩම්වලට බදු පාදක වශයෙන් අගකරණය ඇත.

අංක.	ඉඩමේ නම.	අයිතියට නියමය.	අත්දම.	මකක. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
O 7	ලියවලවත්ත	ඉංගනති මෙසිප්පු සිල්වාගේ උරුමක්කාරයෝ	පරණ වගාව	1 1 14	—*
P 7	රදාගොඩවත්ත	ගල්කෙත්ති එලෝදිරිස් මොදෙන්නා සහ තවත්	එම	0 3 35	—*
Q 7	වලිමුනිකකන්තෙ වත්ත	කරුනාමුනි බස්තිගන් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 2 24	—*
R 7	දෙල්ගහවත්ත	කරුනාමුනි අමාරිස් සහ තවත්	එම	0 3 35	—*
S 7	වලිමුනිගේවත්ත	වලිමුනි එලෝදිරිස් පුරු සහ තවත්	එම	0 1 17	—*
T 7	රම්මුනිගේවත්ත	ඉංගනති මෙසිප්පු සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවකෙනෙක්	එම	0 1 5	—*
U 7	දෙල්ගහවත්ත	කරුනාමුනි ගයිචෝභාමි සහ තවකෙනෙක්	එම	0 1 0	—*
V 7	රදාදෙගොඩදෙල්ගහ වත්ත	දෙමුනි කිරිඳිපු සහ තවත් කෙනෙක්	එම	1 0 0	—*
W 7	දෙල්ගහවත්ත	පොහද්දරමුල්ලේ පුස්සකාරයෝ තාන්සේගේ ගෝලාමරාව	එම	0 2 32	—*
X 7	කුරුදුපිරිසේවත්ත	මහාපානාගේ කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 2 20	—*
Y 7	පැලවත්ත	දෙමුනි කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවකෙනෙක්	එම	0 2 3	—*
Z 7	රදාදෙගොඩ දෙල්ගහ වත්ත	කොන්ගනිගේ සිතපුරිස්ගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 2 21	—*
12	කුරුදුවත්තේ ගේත	එම	විකුණව නොවේ	9 3 30	—*
13	කළුපලලක මෙගොඩගේත	එම	එම	35 0 0	—*
14	මඩවලගේත	එම	එම	35 2 35	—*
A 8	උඩමිව්ව	රාජසේන සහ විරසිංහ ගිරෝ නිස්සේ පුත්‍රයෝ	භිව්ව	1 2 12	10
B 8	දත්තාරාමවලකුමාර	උඩවත්තගේ කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ	කුමාර	0 3 2	—*
C 8	කුමාරිගොඩාඩැල්ල	රාජසේන සහ උඩවත්තගේ කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ	කැලේ	3 1 12	25
D 8	මහපොළුවකුමාර	උඩවත්තගේ කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ	කුමාර	3 0 17	—*
E 8	අළුබෝගහමිව්ව	ගේකදිගේ පොහිඳපු මාදුරාවල රාජසේන සහ ඉංගනති මෙසිප්පුගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 1 21	10
F 8	උඩමිව්ව	රාජසේන සහ ඉංගනති මෙසිප්පුගේ උරුමක්කාරයෝ සහ තවත්	භිව්ව	2 2 33	10
.15	උඩමිලාගේ කුමාර	ජමුනි බස්තිගන් සිල්වාගේ උරුමක්කාරයෝ	කුමාර	0 3 18	15
G 8	උඩමිලාගේ භිව්ව	උඩවත්තගේ කෙලේනිස් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 2 6	—*
H 8	එම	විරසිංහ ගිරෝනිස් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 0 11	—*
I 8	එම	ජමුනි අර්චෝලිස් සිල්වා සහ තවත්	එම	2 3 22	10
J 8	උඩමිලාගේ රුදුන්දේස භිව්ව	දිසංකරවිචිගේ සිමාරිස් පුරු සහ තවත්	එම	1 0 19	20
K 8	උඩමිලාගේ භිව්ව	උඩවත්තගේ කේදිරිස් සිල්වා	එම	0 2 37	20
L 8	උඩමිලාගේ භිව්ව	කඳුකගේ දිනේරිස් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	කුමාර	1 2 8	20
M 8	මහපොළුවත්ත	උඩමිලාගේ සාලිස්ගේ උරුමක්කාරයෝ සහ තවත්	වත්ත	0 1 9	30
N 8	එම	භිලිස්ස සිල්වා ගුනතිලා	එම	0 3 11	150
O 8	එම	ජමුනි කරෝලිස් පුරුගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 1 9	15
P 8	කොච්චලාගේ කුමාර	අම්ලගේ බන්දිරිස් සහ තවත්	කුමාර	0 2 24	—*
Q 8	එම	විරසිංහ භිලිස්ස සිල්වා ගුනතිලා	එම	1 3 3	—*
R 8	කොච්චල ලිකාද්ද	විරසිංහ භිලිස්සගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 1 11	15
S 8	මහපොළුවත්ත	කරුනාමුනි අනලිස් සිල්වා සහ තවත්	වත්ත	1 3 32	100
H 8	වත්තබොඩමිව්ව	ජමුනි කරෝලිස් පුරුගේ උරුමක්කාරයෝ සහ තවත්	භිව්ව	1 3 35	20
U 8	අහලපිටකකන්තේවත්ත	රාජසේන සහ උඩවත්තගේ සාලිස්ගේ උරුමක්කාරයෝ සහ තවත්	කැලාව	0 2 11	10
V 8	අමුකකන්තේවත්ත	කොන්ගනිගේ පිතපු සහ තවත්	වත්ත	1 1 12	100

\* මෙම ඉඩමිව්ව මිස පු කාස්තුව පමණක් අකකරණවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයේනා.	අයදුම.	මහත. ර. ර. ප.	අක්කර ගණ මිල. ර.
W 8	දෙල්වලපිටියෙ බිම්බ	ඉනගන්ති මෙහිදරපු සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	බිම්බ	1 0 0	10
X 8	වෙදගෙවත්ත	වීරසිංහ මිදුන්ද සිල්වා ඉනගන්ති සහ තවත්	වත්ත	1 1 10	150
16	මගුරුවල ගොඩැල්ල	රුජසන්තක (විකුණවි නොව)	එම	10 0 33	—
17	එම	එම	එම	10 2 7	—
18	එම	එම	එම	1 0 38	—
19	උඩවිලාගේ කනත්ත	එම	එම	11 1 34	—
Y 8	ගාදුත්තක බිම්බ	ජමුති බස්නිගන් සිල්වාගේ උරුමක්කාරයෝ	කුඹුර	0 2 37	20
Z 8	දිංඛිමිමේවත්ත නොනොත්ත ගලපිටි කනත්තේ වත්ත	උඩවත්තෙහි සාදුන්ගේ උරුමක්කාරයෝ සහ වත කෙ නෙක්	වත්ත	1 1 11	50
A 9	කැටපිලිපු බිම්බ	රුජසන්තක	බිම්බ	8 2 22	20
B 9	එම	එම	එම	5 1 6	20
C 9	පහලපවිගොඩ කුඹුර	අසු මුනි සෙදුන් සිල්වා සහ තවත්	කුඹුර	2 1 7	100
D 9	පිටියේවත්ත	මහජනගේ සොල්කිස් සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	වත්ත	1 1 36	—*
E 9	මුනමල්ගෙවත්ත	ඉනගන්ති වීරසිංහ සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 1 30	—*
F 9	සිතපොත්වත්ත	වීරසිංහ මිදුන්ද සිල්වා ඉනගන්ති සහ තවත්	එම	1 1 22	—*
G 9	සිත්තෙවත්ත	වීරසිංහ මිදුන්ද සිල්වා ඉනගන්ති	එම	0 2 13	—*
H 9	ලියගෙවත්ත	වීරසිංහ මිදුන්ද සිල්වා ඉනගන්ති සහ තව කොනක්	එම	1 1 26	—*
I 9	ගන්තරමේ කුඹුර	වීරසිංහ සාදුන්ද සිල්වා ඉනගන්ති සහ තවත්	කුඹුර	1 2 35	—*
J 9	පුවක්කොඳුල්ල වත්ත	කල්පනන්ති සාදුන් මැදෙත්තා සහ තවත්	වත්ත	0 2 12	—*
K 9	වෙරළගෙවත්ත	මහජනගේ ජේමිස් සහ තවත්	එම	0 1 8	—*
L 9	මහජනගේවත්ත	ජමුති අර්නෝලිස් ප්‍රෙරුගේ උරුමක්කාරයෝ	එම	0 0 18	—*
M 9	ගලවත්ත	දිංඛිමිමේ කෙරෙහිස් ප්‍රෙරුගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 2 17	—*
N 9	ඇල්ලවත්ත කොනොත් මහවත්ත	ජමුති කෙරෙහිස් ප්‍රෙරු සහ තවත්	එම	1 0 2	—*
O 9	ඇල්ලවත්තකවිටිය නොනොත් ඇල්ලමල්ල	ජමුති අර්නෝලිස් ප්‍රෙරුගේ උරුමක්කාරයෝ	එම	0 3 29	—*
P 9	අත්බිම්බ	දිංඛිමිමේ මෙහිසන්තිස් ප්‍රෙරු සහ තව කෙනෙක්	එම	0 1 31	200
P 9½	අත්බිම්බ	ජමුති රවිසල් සිල්වා	බිම්බ	0 0 6	15
Q 9	ගොනොවත්ත	ඉනගන්ති අර්නෝලිස් සිල්වා	වත්ත	0 0 24	—*
R 9	අත්බිම්බ	ම. නිත්තකන්තානලාගේ කෙරෙහිස් උරුමක්කාරයෝ සහ තව කෙනෙක්	එම	0 0 20	25
S 9	ඇල්ලමල්ලදිවත්ත	දිංඛිමිමේ කෙරෙහිස් ප්‍රෙරු ඉනගන්තිගේ උරුමක්කාරයෝ සහ තව කෙනෙක්	එම	0 1 10	—*
T 9	එම	දිංඛිමිමේ කෙරෙහිස් ප්‍රෙරු සහ තවත්	එම	0 0 33	—*
U 9	එම	දිංඛිමිමේ කෙරෙහිස් ප්‍රෙරුගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 0 16	—*
V 9	ඇල්ලමල්ලවත්ත	කල්පනන්ති මැදෙත්තාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 2 1	—*
W 9	එම	වීරසිංහ මිදුන්ද සිල්වා ඉනගන්ති සහ තව කෙනෙක්	එම	0 1 15	—*
X 9	ගොනොවත්තෙහි පහල කවිටිය	ඉනගන්ති අර්නෝලිස් සිල්වා	එම	0 0 25	—*
Y 9	නික්කොලියද්ද	මහජනගේ කෙරෙහිස් සිල්වා	කුඹුර	0 1 39	50
Z 9	ගොනොවත්තකවිටිය	මහජනගේ කෙරෙහිස් සිල්වා සහ තව කෙනෙක්	වත්ත	0 2 30	—*
A 10	ඇල්ලමල්ලකුඹුර	වීරසිංහ සාදුන් සිල්වා සහ තවත්	කුඹුර	1 0 26	100
B 10	නික්කොලියද්ද	වීරසිංහ සාදුන් සිල්වා ඉනගන්තිගේ උරුමක්කාරයෝ සහ තවත්	වත්ත	1 1 14	—*
C 10	එම	එම	එම	0 2 16	—*
D 10	ඇල්ලමල්ලවත්ත	කතුර සිංහ සිවන්ගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 3 27	—*
E 10	දිංඛිමිමේවත්ත	වීරසිංහ සාදුන් සිල්වා සහ තවත්	බිම්බ	0 1 14	30
F 10	අත්බිම්බ	කල්පනන්ති සාදුන් මැදෙත්තා සහ තවත්	වත්ත	0 3 5	—*

\* මෙම ඉඩම්වලට මජ්ඣ ගාස්තුව පමණක් අයකරණවා ඇත.

අංක.	ඉඩමේ නම.	අයිතියකට නියෝජනා.	අන්දම.	මහල.		අයදුරු.
				අ. රු. ප.	රු.	
G 10	හල්ගහවත්ත	දෙමුනි සිසිඤ්ඤපු සහ තවත්	වත්ත	0	2 17	—*
H 10	කික්කහවත්ත	විසිංහ මිදුස් සිල්වා ගුනතිලක	එම	0	2 0	—*
I 10	ගොඩලවත්ත	අසුරමුනි නොතිස් සිල්වා සහ තව කෙනෙක්	එම	0	2 36	—*
J 10	මොරගහවත්ත	විසිංහ මන්දිස් සිල්වාගේ උරුමක්කාරයන් සහ තවත්	එම	0	3 11	—*
K 10	රදගොඩවත්ත	විසිංහ මිදුස් සිල්වා ගුනතිලක	එම	0	0 34	—*
L 10	ගොඩැල්ලුවත්ත	මහපානගේ එන්ද්‍රප්ප සිල්වා	එම	0	1 2	—*
M 10	පහලවත්ත	විසිංහ පෙමානිස්ගේ උරුමක්කාරයන් සහ තවත්	එම	0	3 27	—*
N 10	කුඩාලක්කුගොඟවත්ත	මුහසිංහ සිහලප්ප	එම	0	2 1	—*
O 10	මහවත්ත	අසුරමුනි දෙමුස් සිල්වා	එම	1	0 16	—*
P 10	පල්ලාගේවත්තෙ ඉහල කවිච්ච	මිදුස් ද සිල්වා ගුනතිලක සහ තවත්	එම	0	2 24	—*
Q 10	පල්ලාගේවත්තෙ පහල කවිච්ච	එම	එම	1	0 6	—*
R 10	වත්තියේවත්ත	විසිංහ මන්දිස්ගේ උරුමක්කාරයන් සහ තවත්	එම	1	0 34	—*
S 10	වත්තියේවත්ත නොහොත් රදගොඩවත්ත	අසුරමුනි රනප්ප සිල්වා	එම	1	0 3	—*
T 10	මහවල්ලකුඹුර නොහොත් ගුණනානිගෙ ඉරවල්ල	විසිංහ මන්දිස්ගේ උරුමක්කාරයන් සහ තවත්	කුඹුර	1	3 0	—*
U 10	ගලබඩඉරවල්ල	ගුණනානි මෙයිඤ්ඤ සිල්වාගේ උරුමක්කාරයන් සහ තවත්	එම	0	3 25	—*
V 10	ගොරකහකම්ච්ච	අසුරමුනි නොතිස් සිල්වා සහ තවත්	කම්ච්ච	0	0 29	10
W 10	ගොරකහකම්ච්ච	අසුරමුනි නොතිස් සිල්වා සහ තවත්	එම	0	1 3	10
Y 10	හලාගොඩවත්ත	ගුණනානි ජ්‍යෙෂ්ඨ සිල්වා	පරන මහාම	0	3 31	—*
Z 10	එම	හල්කෙත්ති එලෙ දිස් මැදෙත්ත සහ තවත්	එම	0	1 22	—*
A 11	එම	විසිංහ සුදිස් සිල්වා සහ තවත්	එම	0	2 12	—*
B 11	දෙමුනිගලද්දෙමුච්ච (පොල්ගහකම්ච්ච)	රජමුනි රජිමෙල් සිල්වා සහ තවත්	කම්ච්ච	0	1 20	—*
C 11	දෙමුනිගලද්දෙමුච්ච	අසුරමුනි දෙමුස් සිල්වා සහ තව කෙනෙක්	එම	0	1 5	10
D 11	පොල්ගහවත්ත	විසිංහ දෙමුස් සිල්වා සහ තවත්	වත්ත	0	2 11	—*
E 11	පොල්ගහකම්ච්ච	මිදුස් සිල්වා ගුනතිලක සහ තවත්	එම	0	2 35	—*
F 11	ලියත්ගහවත්තේ කවිච්ච නොහොත් පෙයිගෙ වත්ත	විසිංහ මිදුස් ද සිල්වා ගුනතිලක	එම	0	3 4	—*
G 11	ලියත්ගහවත්තකවිච්ච	විසිංහ සුදිස් ද සිල්වා ගුනතිලකගේ උරුමක්කාරයන්	එම	0	3 7	—*
H 11	කෙවිච්චාවත්ත	අසුරමුනි දෙමුස් සිල්වා	එම	1	0 25	—*
I 11	මානන්තොඩවත්ත	අසුරමුනි දෙමුස් සිල්වා සහ තවත්	එම	0	2 9	—*
J 11	කිත්තවැල්ලද්දෙවත්ත	එම	එම	0	1 9	—*
K 11	පොල්ගහකම්ච්ච	ගතුරුසිංහමහේස් සිල්වාගේ උරුමක්කාරයන්	එම	0	0 15	50
L 11	කිත්තවැල්ලද්දෙවත්ත	ගුණනානි මෙයිඤ්ඤ සිල්වාගේ උරුමක්කාරයන් සහ තවත්	එම	0	0 16	75
M 11	පොල්ගහකම්ච්ච	එම	කම්ච්ච	0	1 8	20
N 11	එම	ගතුරුසිංහමහේස් සිල්වාගේ උරුමක්කාරයන් සහ තවත් කෙනෙක්	එම	0	2 4	20
O 11	දුම්බරගැනියේවත්ත	හල්කෙත්ති එලෙ දිස් මැදෙත්ත	එම	0	0 28	30
P 11	අමුණකුඹුරවත්ත	අසුරමුනි දෙමුස් සිල්වා	වහාම	0	2 19	200
Q 11	දුම්බරගැනියේවත්ත	හල්කෙත්ති එලෙ දිස් මැදෙත්ත සහ තවත්	එම	0	1 32	—*
R 11	බලුවලකුඹුර නොහොත් කුත්තන්තේ ඉරවල්ල	දේවපුරකුඹුරගේ එවිස් ප්‍රතාන්දු සහ තවත්	කුඹුර	2	0 15	100
S 11	බලුවලකුඹුර නොහොත් රදලක්කේ ඉරවල්ල	මහපානගේ අවිස් සහ තවත්	එම	0	3 29	100
T 11	බඩාලාගේකුඹුරවත්ත	ගුණනානි කෙදස් සිල්වා සහ තවත්	එම	0	2 31	—*
U 11	බඩාලාගේකුඹුරවත්තේ එවිච්චියේකවිච්ච	එම	එම	2	1 5	—*
V 11	බඩාලාගේකුඹුරවත්තේ කවිච්ච	එම	එම	1	0 0	100

\* මෙම ඉඩම්වලට මස්පුතාස්තුව පමණක් අයකරණවා ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
W 11	ගඟරිත්තේ ඉරවල්ල නොහොත් වක්කඩපොල කුඹුර	දිගඟුතරවිච්චේ සෙමාරිස් පුරා සහ නවත්	කුඹුර	0 2 25	100
X 11	ගල්ගහලියද්ද	විරසිංහ මිදිස්ද සිල්වා ගුහාසිලා සහ නවත්	එම	0 3 6	—*
Y 11	අඵවාකුඹුර	අසුරමුනි සෙදිස් සිල්වා සහ නවත්	එම	1 2 30	100
Z 11	ඇල්ලාන්ත	සෙදිස්ද සිල්වා ගුහාසිලාගේ උරුමක්කාරගේ සහ නවත්	වත්ත	0 1 3	—*
21	කඵවලදෙණි	රාජසත්තක	මිහිව	1 0 9	10
22	කඵවලදොඩාල්ල	එම	කැලේ	0 2 32	10
A 12	පහලපිටියෙවත්ත	ඉදිරිමුනි දෙදිස්ද සෝසා දිසා නායකගේ උරුමක්කාරගේ සහ නව කෙසෙක්කි	වත්ත	0 1 31	50

\* මෙම ඉඩමට මිළපුතාස්තුව පමනක් අසකරණවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලාභකාරීත්වයෙන්ද, විනිශ්චිත කොන්දේසි ගැණ කඵතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවර්තනලාභකාරීත්වයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර උතුමානවතයන්ගේ අයුචලය,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩිමලන මහසෙත්‍රකාරීස් මමික.

No. 1,394, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Friday, August 22, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 287. Situation—Adikari pattu of Siyane korale west.  
Village—Ahugammana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
1305	Medalanda	Crown	Jungle	32	3 22	50
G 61	Galabodalanda	Davith Appu	Cocoanut 1 to 50 years old	0	3 17	60
H 61	Medalanda	Baronchi Appu	Pillewa	2	2 30	50

Preliminary plan 11,263. Situation—Adikari pattu of Siyane korale west.  
Village—Ahugammana.

11443	Medalanda	G. Davith Perera	Cocoanut 3 years old	0	1 16	20
11444	Do.	G. Magilis Appu	Cocoanut 4 to 6 years old	0	1 14	20
11445	Do.	Wijelatge Anaris Appu	Deniya.	0	0 24	20
11446	Do.	Wijelatge Punchi Appu	Cocoanut 6 years old	0	0 18	20
11447	Do.	U. Udanis Appu	Cocoanut 4 to 6 years old and jak 8 years old	0	1 26	20

Preliminary plan 9,993. Situation—Meda pattu of Siyane korale west.  
Village—Imbulgoda.

P. 642	Millagahawatta	Helapitige Don Alisandra	Jak trees	0	2 39	10
--------	----------------	--------------------------	-----------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,394, W. P.

වසර 1902 ක්‍රිස්තු මස 10 වෙනි දින කොළඹ මහසෙත්‍රකාරීස්ලානායකගේ කන්තෝරුවේදී.

බ්‍රිතාන්‍ය රජයේ වංශාධිපති ආණ්ඩුවේ වර්තනලාභකාරීත්වයෙන් විවිධ මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසර 1902 ක්‍රිස්තු අගෝස්තු මස 22 වෙනි දිනට සිකුරාදා දවල් 12ට කොළඹ කඵවර්තනලාභකාරීත්වයෙන් වෙන්දේසිකර මිකුණුවට නොගොස් ඒකලාභකාරීත්වයෙන්ද දැනගත්වා ඇත.

පිහිටීම 287. පිහිටීම සිහනුකෝරලේ අදිකාරිපත්තුව. ගම—අහුගම්මන.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
1305	මැදලන්ද	ආණ්ඩුව	කැලේ	32 3 22	50
G 61	ගලබොඩලන්ද	දවිත්අප්පු	අවරුදු 1 හිට 50 දක්වා වයස් පොල්	0 3 17	60
H 61	මැදලන්ද	බාරොන්චිඅප්පු	පිල්ලාව	2 2 30	50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අක්දම්.	අක්කර මහත. සක මිල.		
				අ. රු. ප.	රු.	
සිතියම 11,263.						
11443	මැදලන්ද	ග. දුමින් පෙරුණ	3 අවරුදු වගස් පොල්	0	1 16	20
11444	එම	ග. මාහිලිස්අප්පු	අවරුදු 3 හිට 4 අක්වා වගස් පොල්	0	1 14	20
11445	එම	විජේලක්ෂ්මේ අනේරිස් අප්පු	දෙකිස	0	0 24	20
11446	එම	එම පුත්ච්ඡප්පු	6 අවරුදු වගස් පොල්	0	0 18	20
11447	එම	උ. උදයාසිංහ	අවරුදු 4 හිට 6 අක්වා වගස් පොල් සහ 8 අවරුදු වගස් කොස්	0	1 26	20

සිතියම 9,993. පිහිටීම සියනැංකෝරලේ මැදපත්තුව. ගම—ඉඹුල්කොඩි.

P 642	මිල්ලතොටත්ත	ගෙලපිටියේ දෙව් අලියන් දි කොස්තස්	0	2 39	10
-------	-------------	----------------------------------	---	------	----

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ඡකරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්සේගේ ආණ්ඩුලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කුතාරීස් මහත.

No. 1,395, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Tuesday, August 19, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,205. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
7463	Godellepitakele	Crown	Jungle and forest	16	0 15	35
7464	Paranahalpekanda	do	Jungle (to be reserved)	50	0 0	—
Village—Ha kurukumbure and Mugurugampola.						
7465	Tiriwanegodella	Crown	Jungle (to be reserved)	37	3 16	—
Village—Halpe.						
7465½	Dematagollehena	Crown	Jungle and forest	5	3 34	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,395, W. P.

මම 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ මහසෙක්කුතාරුල්ලන්තාත්සේගේ කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත අදහස්වෙත ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මම 1902 ක්වු අගෝස්තු මස 19 වෙනි දිනකු අනතුරුවාද දවල් 12ව කොළඹ කවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,205. පිහිටීම ගාපිටියමකෝරලේ පව්ගතත්තුව. අයිතිකම් කියවන්නා—ආණ්ඩුව.

නො.	නම.	ඉඩමේ නම.	අක්දම්.	අක්කර මහත. සක මිල.		
				අ. රු. ප.	රු.	
7463	ගල්පේ	ගොඩැල්ලේපිටකැලේ	හැලේ සහ මුකලාන	16	0 15	35
7464	එම	පරණගල්ලපෙකන්ද	එම (ඉතුරුකර තිබෙන ඉඩම)	50	0 0	—
7465	ගතුරුකුඹුර සහ මුතුරුගම්පොල	නිරිවානේගොඩැල්ල	එම	37	3 16	—
7465½	ගල්පේ	දෙමවගොල්ලේගේන	එම සහ මුකලාන	5	3 34	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ඡකරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්සේගේ ආණ්ඩුලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කුතාරීස් මහත.

No. 1,396, w. P.

Colonial Secretary's Office,  
Colombo, July 11, 1902.

ON Friday, August 29, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,250. Situation—Ragam pattu of Alutkuru korale south.  
Village—Makilangomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
11392	Welitotuwelanda	Crown	Encroachment—a few cinnamon bushes	0	0 10	100
11395	Do.	S. Theyya Fernando	Cinnamon 8 years old	1	0 5	100
11396	Do.	Crown	A few cinnamon bushes	0	0 14	100
11400	Do.	do.	do.	0	0 6	100
11401	Do.	do.	Three coconut plants 1 year old	0	0 14	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,396, w. P.

මහලොව 11,250 ක් වූ ප්‍රදේශයේ 11 වෙනි දින කොළඹ මහලොවකාරියන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්ගේ විසින් මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව සහ කහ ඉඩම ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට මහලොව 11,250 ක් වූ අගෝස්තු මස 29 වෙනි දින වූ සිකුරුදා දවල් 12 ව කොළඹ කවුච්චේදී වෙන්දේසි කර එකතු වන පොහොසත් සිවුකරදේව පොදෙතවා ඇත.

සිවුකම 11,250. පිහිටීම දකුණු අර්ධකුරුවකට රුහමිපත්ව. ගම—මකිලංගොමුව.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහ. අ. ර. ප.	අක්කර ගක මිල. රු.
11392	වැලිකොටුවේ ඉන්ද	ආණ්ඩුව	වැහිදුර අල්ලාසන් ඉඩම, කුරුදු පලතුරු සිල්පයක්	0 0 10	100
11395	එම	ස. ජොසියා ප්‍රනාන්දු	8 අවුරුදු වසර පොල්	1 0 5	100
11396	එම	ආණ්ඩුව	කුරුදු පලතුරු සිල්පයක්	0 0 14	100
11400	එම	එම	එම	0 0 6	100
11401	එම	එම	1 අවුරුදු වසර පොල් ගස් 3 ක්	0 0 14	100

මෙම ඉඩම් ගැන වැහිදුර කාරණා සර්වේකර් ජනරාල් උත්තරාන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්ගේගෙන්ද දැනගත්ව පුවත.

ගරුකර උතුමානවමකන්සේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහලොවකාරියන්ගේ මහල.

No. 1,397, w. P.

Colonial Secretary's Office,  
Colombo, July 11, 1902.

ON Tuesday, August 26, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,888. Situation—Adikari pattu of Siyane korale.  
Village—Siyambalape.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9899	Kosgahawatta	Ganegoda Appuhamillage Hendrick Singho	Coconut plants 6 years old	0	0 34	10
9900	Do.	Kariaperuma Atukoralage Don Cornelis Appu	do	0	8 18	10

Preliminary plan 4,523. Situation—Meda pattu of Siyane korale.  
Village—Kandumulla.

113	Mudapolakele	Crown	Jungle	13	3 0	50
-----	--------------	-------	--------	----	-----	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,397, W. P.

වස 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්කොරුවේදී.

බණ්ඩාර දිසාලේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනක අගනරුවාද දවල් 12ව කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නියදුකර දෙවට යෙදෙනවා ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත් නා.	අත්දම.	මහක. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
9899	කොස්ගමවත්ත	ගගෙගොඩඅප්පුකාමිල්ලාගේ ගෙන්දුන් සිංහේදුර්	6 අවුරුදු වසස් පොල්	0 0 34	10
9900	එම	කාරියප්පොරුව අතුකෝරලගේ දෙවන කොර්නේල්අප්පු	එම	0 0 18	10
113	මුදුපොලකැලේ	සිතියම 4,523. පිහිටීම සිහනුකෝරලේ මැදපත්තුව. ආණ්ඩුව	ගම—කඳුමුල්ල කැලේ	13 3 0	50

මෙම ඉඩම් ගැණ මැඩිදුර කාරණා සර්වේසර්නර්ස්ථානයේ සේවයේදී, එකිනිමේ කොන්දේසි ගැණ බණ්ඩාර දිසාලේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන් සේවයේදී දැනගනව පුළුවන.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාව ලෙස,  
ආර්. චන්ද්‍ර. සේවරත්න,  
මැඩවල මහසෙනෙවුකාරිස් වමික.

No. 1,398, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
B 23	Giradara	Kirigalpottalanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Tuduwamullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Isan Appu and others	12 3 1	10
1	Pelpita	Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Lentherigollewatta	K. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do	0 0 24	10
F 23	Giridara	Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Ambagahadeniya	S. Baronchi Appu of Galpotugoda	1 0 23	10
146	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Vaulugahalanda alias Vila-koladeniyawanata	V. Abraham Perera	0 3 34	10
C 18	Galpotugoda	Preliminary plan 7 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Galgediyangodawatta	K. A. Hendrick Appu	1 0 37	10
V	Pelpita	Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Tammanagahawatta	M. Simo Appu	7 3 0	20
W 1	Do.	Delgahawatta	S. Sugatan Perera and another	0 1 27	20
70	Anuragoda	Preliminary plan 47 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Wanathawatta	H. Sardiell Vedarala	0 1 21	20
C 30	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Kawdubogahawatta	D. Davith Appu	1 2 6	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command.  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,398, W. P.

වස 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්කොරුවේදී.

බණ්ඩාර දිසාලේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 2 වෙනි දිනක අගනරුවාද දවල් 12ව කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නියදුකර දෙවට යෙදෙනවා ඇත.

සිතියම 12.

කො.	ගම.	ඉඩමේ නම.	කො.ගෙව් අයගේ ගම.	මහක. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
B 23	කිරිදර	කිරිගල්පොත්තේ උත්ත	ව. ගොඳුනිස් අප්පු	1 1 38	10
E 24	එම	තුඩුවමුල්ලේ වත්ත	ග. සිමන් ප්‍රසාද	0 3 33	10
C 23	එම	කිරිගල්පොත්ත	ල. ඉසක්කර අප්පු සහ ගවත්	12 3 1	10



නො.	නම.	ඉඩම් නම.	නොගෙවී ඇතැයි නම.	මහල. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
සිතියම 1.					
1	පැල්පිට	ලොන්කැරිගොල්ලේලන්ද	ක. පැල්පිටපුර	0 2 25	10
2	එම	එම	එම	0 0 24	10
සිතියම 12.					
F 23	ඕරිදර	අඹගහදෙනිය	ක. බාරෙත්විඳප්ප (ගල් පොතුගොඩ)	1 0 23	10
සිතියම 16.					
146	තරුලේ	වව්වනතලන්ද නොගොත් විල කොලදෙනියාවන	වේරතලගේ ඒවුනම්පුර	0 3 34	10
සිතියම 7.					
C 18	ගල්පොතුගොඩ	ගල්පහසියත්ගොඩවත්ත	කො. ගෙවදිත්ඳප්ප	1 0 37	10
සිතියම 1. (රුකාමැනිම.)					
V	පැල්පිට	කම්මනගහවත්ත	ම. සිංඤ්ඤාඳප්ප	7 3 0	20
W 1	එම	දෙල්ගහවත්ත	ස. සුගතන් පුරා සහ කෙහෙස්	0 1 27	20
සිතියම 47. (රුකාමැනිම.)					
70	අනුරාමාව	වනාත වත්ත	ක. සර්දිගෙල් වෙදරල	0 1 21	20
සිතියම 16. (රුකාමැනිම.)					
C 30	තරුලේ	කවුඩුබෝගහවත්ත	ම. දඹින්ඳප්ප	1 2 6	20

මෙම ඉඩම් ගැණ වැසිදර කාරණා සර්වේශර්පකර්මලක්ෂණාත්මකවත්, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්සාසිරි දිසානේ වංශ.සිසිති ආණ්ඩුවේ ඒකකලක්ෂණාත්මකවත් දැනගත්ව පිළිවන.

ගරුකර උතුමානත්වකත්මයේ ආඥාවලෙස,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහලේකම්වරයා වෙත.

No. 1,399, w. p. Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Friday, August 29, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,368. Situation—Udugaha pattu of Siyane korale east.  
 Village—Matalana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
11896	Yakadawalamukalana	Rajapassa-achchige Samuel Appu	Four cocoanut and two jak trees 15 years old	0 3 6	30
11897	Do.	Lokuponnampereuma-achchige PUNCHAPPURAM	Three cocoanut trees 15 years old	1 0 4	30
11898	Yakadawalamukalana or Kahatagahawatta	Ratnaikeralage Subuseris	Cocoanut, jak, and arecanut 4 to 20 years old	1 3 9	30
11899	Yakadawalamukalana	A. Sinnochige Appu	Cocoanut 2 to 3 years old	1 2 33	30
11900	Do.	Adikariarachchiralalage Davith Appu	Cocoanut plants 3 years old	3 0 0	30
11901	Do.	A. Podi Sinno	Ten cocoanut plants 3 years old	0 0 34	30
11902	Do.	A. Siman Appu	Two cocoanut trees 25 years old	0 1 23	30
11903	Yakadawalamukalana or Delgahawatta	S. Danchi Naide	Cocoanut and jak 5 to 16 years old	0 3 19	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price Per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 11,380. Situation—Udugaha pattu of Siyane korale east. Village—Matalana.						
11930	Yakadawalamukalana	Orutota-achchige Baronchi Appu	Cocoanut 4 years old	1	2 22	30
11931	Yakadawalakele or Kosgahawatta	A. Mathes Appu and others	Cocoanut and jak 15 years in bearing	1	0 38	30
11932	Do.	A. Yabonis Appu and another	Cocoanut 8 years old	2	2 2	30
11933	Yakadawalakandewatta	Liyanage Sultinchie Appu	Cocoanut 15 years old	0	2 28	30
11934	Yakadawalakele	Katunaikalawala-achchige Welun Appu	Cocoanut plants 2 years old	1	2 0	30
11935	Yakadawalakele or Gonnagahalandewatta	do.	Cocoanut, jak, arecanut 20 years old	0	3 22	30
11936	Yakadawalakele or Halgahawatta	R. Hendrick Appu	Cocoanut, jak, and arecanut 2 to 4 years old	2	1 25	30
11937	Halgahawatta or Yakadawalakele	Tholangommetige Setuwa	Cocoanut, jak, arecanut 10 to 25 years old	14	0 18	150
11938	Yakadawalakele	do.	Cassava plants	0	1 34	20
11939	Do.	Danansuribogodage Sanchy Appu and others	Cocoanut and arecanut 8 years old	0	1 24	30
Preliminary plan 11,361. Situation—Udugaha pattu of Siyane korale east. Village—Watupitiwala.						
11859	Yakadawalamukalana	W. Pelis Appuhamy	Cocoanut 20 years old	0	3 38	30
11860	Do.	W. Don Charlis Appuhamy	Cocoanut trees 8 to 12 years old	1	3 20	30
11861	Yakadawalamukalana or Higgahawatta	W. Pelis Appuhamy and another	Cocoanut 8 to 12 years old	2	0 30	30
11862	Yakadawalamukalana	R. Ungappu	Cocoanut 2 to 4 years old	1	1 24	30
11863	Yakadawalamukalana or Higgahawatta	R. Issohamy and others	Cocoanut and jak trees 20 years old	1	1 38	30
11864	Yakadawalamukalana or Kajukanatta	N. Peris Appu	Cocoanut and jak 4 to 15 years old	1	2 23	30
11865	Yakadawalamukalana or Meegahawatta	W. Don Daniel Appuhamy	Fifteen cocoanut trees 11 years old, 30 cocoanut trees 8 years old	2	1 8	30
11866	Do.	B. Ewanis Appu and another	Nine cocoanut plants 1 year old	1	3 22	30
11867	Yakadawalamukalana	N. Sinnappu	Cocoanut and jak 3 to 13 years old	1	3 37	30
11868	Do.	do.	Cocoanut and jak 20 years old	0	1 27	25
11869	Do.	do.	Garden	0	0 3	10
11870	Do.	Newnhellage Punchappu	Ten cocoanut plants 4 years old	0	1 34	25
11871	Yakadawalamukalana or Palkadakumbnrepillewa	do.	Cocoanut and arecanut 6 years old	1	0 23	25
11872	Do.	do.	Cocoanut and arecanut 30 years old	0	3 10	20
11873	Yakadawalakumbura	Tittalapitige Siman Perera	Encroachment by T. Siman Perera	0	3 17	10
11874	Palkadakumbura	do.	Paddy field	0	1 23	15
Village—Matalana.						
11875	Palkadakumbura	Pattiwaduge Peduru Naide	Cocoanut 3 to 6 years old	1	1 30	30
11876	Do.	do.	do.	0	0 8	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,399, W. P.

වර්ෂ 1902 ජූලි මස 15 වෙනි දින කොළඹ මහාසභාවර්ගයේ සේවා කටයුතු වේදය.

වස්තුවැරදි සහ වංචනාකාරී ආණ්ඩුවේ ඒකාබද්ධ කළ නිලධාරීන් මෙහි සහය සඳහා වෙත ආණ්ඩුවෙන් තන මුළු ආණ්ඩුව නියෝග වල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි අගෝස්තු මස 29 වෙනි දින සිකුරාදා දවල් 12ට කොළඹ කම්මරිට්ස් දිවයිනේ සිසුන් වහන්සේ වහන්සේගේ කාර්යාලයේ දෙවන ගොනුවේ ඇත.

සිසුන් 11,368. පිහිටිව සිසුන් වහන්සේගේ ශ්‍රී ලංකා පාසල්. ගම—මාතලා.

නො.	මුලදායක නම.	අධ්‍යයනය කළ නිලධාරීන්.	අත්පල.	මහන.	අක්කර	
				අ. රු. ප.	ස. ම. ල. රු.	
11896	සකවල මුහුණ	රජයේ සේවයේ සේවය	15 අවුරුදු වයස් පොලිස් ගස් 4, කොස්ගස් 2	0 3 6	30	
11897	එම	ලොකු පොත් පොත් පොත් පොත්	15 අවුරුදු වයස් පොලිස් ගස් 3යි	1 0 4	30	
11898	සකවල මුහුණ පොත් පොත් පොත්	රජයේ සේවයේ සේවය	අවුරුදු 4 හිට 20 වයස් පොලිස්, කොස් ගස් පුළුන්	1 3 9	30	
11899	සකවල මුහුණ	අ. සිසුන් වහන්සේ	අවුරුදු 2 හිට 3 දක්වා වයස් පොලිස්.	1 2 33	30	
11900	එම	අධ්‍යයනය සඳහා වන දුම්රිය	3 අවුරුදු වයස් පොලිස් ගස්	3 0 0	30	
11901	එම	අ. සිසුන් වහන්සේ	3 අවුරුදු වයස් පොලිස් ගස් 10ක්	0 0 34	30	
11902	එම	අ. සිසුන් වහන්සේ	25 අවුරුදු වයස් පොලිස් ගස් 2ක්	0 1 23	30	
11903	සකවල මුහුණ පොත් පොත්	අධ්‍යයනය සඳහා වන දුම්රිය	අවුරුදු 5 හිට 16 දක්වා වයස් පොලිස් ගස් කොස්	0 3 19	30	
සිසුන් 11,380. පිහිටිව සිසුන් වහන්සේගේ ශ්‍රී ලංකා පාසල්. ගම—මාතලා.						
11930	සකවල මුහුණ	මාරු කොටස් සඳහා වන දුම්රිය	4 අවුරුදු වයස් පොලිස් ගස්	1 2 22	30	
11931	සකවල මුහුණ පොත් පොත්	අ. මධ්‍යස්ථ පාසල සහ ගම	15 අවුරුදු වයස් පොලිස් ගස් කොස්	0 0 38	30	
11932	එම	අ. ගමස්ථ පාසල සහ ගම	8 අවුරුදු වයස් පොලිස් ගස්	2 2 2	30	
11933	සකවල මුහුණ	ලියනගේ සුලක්ෂණ පාසල	15 එම එම	0 2 28	30	
11934	සකවල මුහුණ	කුලයාගේ පාසල සඳහා වන දුම්රිය	අවුරුදු 2ක් වයස් පොලිස් ගස්	1 2 0	30	
11935	සකවල මුහුණ පොත් පොත්	ලියනගේ පාසල සඳහා වන දුම්රිය	එම	20 අවුරුදු වයස් පොලිස් කොස් ගස් පුළුන්	0 3 22	30
11936	සකවල මුහුණ පොත් පොත්	ර. ගමස්ථ පාසල	අවුරුදු 2 හිට 4 දක්වා වයස් පොලිස්, කොස් ගස් පුළුන්	2 1 25	30	
11937	සකවල මුහුණ පොත් පොත්	කොලඹ කොන්ස්ටාබලයේ සේවය	අවුරුදු 10 හිට 25 දක්වා වයස් පොලිස්, කොස් ගස් පුළුන්	14 0 18	150	
11938	සකවල මුහුණ	එම	ආයුධ කොන්ස්ටාබලයේ සේවය	0 1 34	20	
11939	එම	දකුණු පළාත් පොලිස් සහ ගම	8 අවුරුදු වයස් පොලිස් ගස් පුළුන්	0 1 24	30	
සිසුන් 11,859. පිහිටිව සිසුන් වහන්සේගේ ශ්‍රී ලංකා පාසල්. ගම—වතු පිහිටිවල.						
11859	සකවල මුහුණ	ව. පැලිස් පාසල	20 අවුරුදු වයස් පොලිස් ගස්	0 3 38	30	
11860	එම	ව. දෙවන මාරු පාසල	අවුරුදු 8 හිට 12 දක්වා වයස් පොලිස් ගස්	1 3 20	30	
11861	එම පොත් පොත්	ව. පැලිස් පාසල සහ ගම	එම	2 0 30	30	
11862	සකවල මුහුණ	ර. උගස් පාසල	අවුරුදු 2 හිට 4 දක්වා වයස් පොලිස් ගස්	1 1 24	30	
11863	එම පොත් පොත්	ර. මුහුණ පාසල සහ ගම	20 අවුරුදු වයස් පොලිස් ගස් පුළුන්	1 1 38	30	
11864	සකවල මුහුණ පොත් පොත්	ක. පිරිස් පාසල	අවුරුදු 4 හිට 15 දක්වා වයස් පොලිස් ගස් කොස්	1 2 23	30	

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවන.	අක්ෂර.	අ. රු. ප.	අක්කර ගස මිල. රු.
11865	කකඩවලමුකලාන නොගොස් මිහක වත්ත	ව. දෙව් බැනියෙල් අප්පුහාමි	8 අවරුදු වගස් පොල් ගස් 30ක්	2 1 8	30
11866	එම	බ. එමානිස්අප්පු සහ කෙනෙක්	1 අවරුදු වගස් පොල් ගස් 9ක්	1 3 22	30
11867	කකඩවලමුකලාන	ක. සිංඤ්ඤ	අවරුදු 3 හිට 13 වගස් පොල්ගස් සහ කොස්	1 3 37	30
11868	එම	එම	20 අවරුදු වගස් කොස් සහ පොල්	0 1 27	25
11869	එම	එම	වගාව	0 0 3	10
11870	එම	කැඳව්කැල්ලගේ පුත්වත්පු	4 අවරුදු වගස් පොල් ගස් 10ක්	0 1 34	25
11871	එම නොගොස් පල්කඩ කුඹුරු පිල්ලුව	එම	6 අවරුදු වගස් පොල් සහ පුවක්	1 0 23	25
11872	එම	එම	30 අවරුදු එම	0 3 10	20
11873	කකඩවල කුඹුර	නිත්තලපිටිනේ සිමන් ප්‍රේරු	ති. සිමන් ප්‍රේරු මසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	0 3 17	10
11874	පල්කඩකුඹුර	එම	කුඹුර	0 1 23	15
11875	එම	ගම—මාතලාන. පව්ව්වුගේ සිමන් ප්‍රේරු	අවරුදු 3 හිට 6 දක්වා වගස් පොල්	1 1 30	30
11876	එම	එම	එම	0 0 8	30

මෙම ඉඩම් ගැන වැඩිපුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තලාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙත්‍රපාචාර්ය වරයා.

**LAND SALES IN THE CENTRAL PROVINCE.**

No. 1,877, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 4, 1902.

ON Monday, August 25, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put to auction, at the Public Works Department bungalow, Galewala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,547.—Kandapalle korale of Matale north.

Lot.	Name of Land.	Village.—Galewala. Name of Applicant.	Description.	Extent. A. R. P.
12113	Hittrawalapillewa	Tikiriya Vidana Hanaya	Ohena	0 3 9
12114	Do.	do.	do.	0 2 3
12115	Do.	do.	do.	0 0 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,877, C. P.

වම් 1902 ක්‍රි. වසරේ මහ 4 වෙනි දින කොළඹ මහසෙත්‍රපාචාර්යලාන්තරයෙන්ද කන්තෝරුවේදී.

මෙම දිසාවේ මාතලේ උපඒජන්තලාන්තරයෙන් විකිනීමේ මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්‍රි. අගෝස්තු මස 25 වෙනි දින වූ සඳුදා දවල් 12 වැනි ඔලිවෙල ඉක්මනින් මාතලාවේදී මෙහිදේසිකර විකුණනු ලබන බව දැනගන්නා ලදී.

සිතියම 4,547. මාතලේ උතුරුපලායේ කන්දපල්ලකොරපල්. ගම—ගල්වෙල. (අක්කර ගස මහස. ගසන.)

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අක්ෂර.	අ. රු. ප.	රු.
12113	නිත්තරවල පිල්ලුව	පිකිරියා මිදුනගේනායා	හේන	0 3 9	10
12114	එම	එම	එම	0 2 3	10
12115	එම	එම	එම	0 0 30	10

මෙම ඉඩම් ගැන වැඩිපුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ උපඒජන්තලාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙත්‍රපාචාර්ය වරයා.

No. 1,878, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 4, 1902.

ON Saturday, August 30, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at Nalanda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,420.—Wagapanaha in Udasiya pattu of Matale north.

Lot.	Name of Land.	Village—Nalanda. Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 764	Dehigolagamakele	Kirihami Arachchi and others	Jungle suitable for paddy cultivation	4 1 23
Z 764	Do.	do.	do.	1 2 0
A 765	Do.	do.	do.	3 2 33
B 765	Do.	do.	do.	3 1 5

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,878, C. P.

වම 1902 ක්‍රි. පූ. මස 4 වෙනි දින කොළඹ  
මහසෙනෙවිවරයාගේ කමන්දෝරුවේදී.

මෙම දිනවේ මාතලේ උපළුපත්කළත්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සත්පත ඉඩම් ආශ්‍රිතව මුළු නිකුත්වන උපකාරයට වම 1902 ක්‍රි. පූ. අගෝස්තු මස 30 වෙනි දිනට සෙනෙවිවරයාගේ දවල් 12ට නැගුණේදී රෙස්ට් හවුසියේදී වෙන්දේසිකර විකුණුවන සෙදෙනවා ඇත.

පිඤ්ච 4,420. මාතලේ උතුරු පලාතේ වගපහකළවිසිසපත්තුවේ.

අයිතිකම් කිහිපයා—කිරිහාමිආරච්චි සහ තවත් අය.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දේ.	අක්කර මහත. සහ මිල. අ. රු. ප. රු.
Y 764	දෙකිංගාල්ලේගමකැලේ	නාලන්ද	වි වැපිරීමට සැලකෙන කැලේ	4 1 23 10
Z 764	එම	එම	එම	1 2 0 10
A 765	එම	එම	එම	3 2 33 10
B 765	එම	එම	එම	3 1 5 10

මෙම ඉඩම් සැණ වැඩිදුර ආරණ සර්වේකර්වරයාගේ උපකාරයෙන්ද, විකිනීමේ කොන්දේසි සැණ මාතලේ උපළුපත්කළත්තානේදී දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්දේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ උපකාරී.

## LAND SALES IN THE SOUTHERN PROVINCE

NOTICE is hereby given that on August 26, 1902, at 1 P.M., the Government Agent, Southern Province, will put up to public auction the lease of the right to dig plumbago in the under-mentioned Crown lands supposed to contain plumbago for a term of ten years, on conditions which can be ascertained at the Galle Kachcheri.

Talpe pattu—Magedara.

Plan or Sketch.	Name of Land.	Extent. A. R. P.
1 sketch ...	Ensalawatta ...	5 3 33
2 " ...	Do. ...	5 3 39
3 " ...	Ensalawatta alias Kirimetiawala ...	9 3 5
4 " ...	Do. ...	8 1 3

The first two lands were applied by Mr. James Amarasuriya of Galle.

Upset price,—Rs. 150 per acre per annum.

The Kachcheri,  
Galle, June 24, 1902.

H. W. BRODHURST,  
Government Agent.

ගාමී දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තිබෙන බිම්කම්වලට මිහිරන් ගැරීම පිණිස දහඅවුරුද්දකටද ගාල්ලේ ආණ්ඩුවේ එපත්තලනනාන්සේ විසින් වර්ෂ 1902 න්වු අගෝස්තු මස 26 වෙනි දින දවල් 10 ගාල්ලේ කවුච්චේදී වෙන්දේසි කර විකුනනට යෙදෙනවා ඇත. විකිණීමේ කොන්දේසි ගැන ගාල්ලේ කවුච්චේදී ලේඛකර දැනගන්නට පුළුවන.

පැලෑටේ.	කැපේපත්තුව.—මාගෙදර.	මින.
	ඉඩමේ නම.	අ. රු. ප.
1	ඇන්සලුවන්ත ...	5 3 33
2	එම ...	5 3 39
3	එම නොහොත් කිරිමැරිඟුවල ...	9 3 5
4	එම ...	8 1 3

ගාල්ලේ පදිංචි පේමිස් අමරසූරිය පලමුවෙනි ඉඩම් දෙන ලේඛකර තිබෙනවාය.

නක්සේරු මුදල.

අක්කරයක් අවුරුද්දට රුපියල් 150 බැගින් නක්සේරුකර තිබෙනවාය.

වර්ෂ 1902 න්වු ජූලි මස 24 වෙනි දින ගාල්ලේ කවුච්චේදීය.

එච්. ඩබ්ලිව්. බ්‍රොඩ්බර්ස්, ආණ්ඩුවේ එපත්තලනනාන්සේ.

Lease of Land for Gemming purposes in Morawak Korale.

TENDERS will be received up to noon on August 19, 1902, by the Assistant Government Agent, Matara, for the lease of the Crown land known as Wilabodahena, situated in Deniyaya of the Morawak korale, in extent 10 acres more or less, for the purpose of gemming.

1. The term of lease to be one year from September 1, 1902.
2. The lessee may, after having obtained the sanction in writing of the Assistant Government Agent, Matara, from time to time, and on payment of royalty, cut and appropriate for any purpose connected with the opening or working of the mine on the said leased land any timber growing on the said land, but shall not cut any timber on the said land for any other purpose.
3. The lessee shall maintain the boundaries of the said leased land.
4. The lessee shall fill up all pits opened by him when restoring the said land to Government.
5. The lessee shall have a right to abandon the lease and restore the land to Government at any time on giving notice, and without any claim to compensation.
6. The full amount of the lease shall be paid within seven days from the date of notice intimating the acceptance of the tender.
7. Tenders must be sealed and endorsed on the envelopes "Tender for the lease of Gemming Land, Wilabodahena."
8. Every person wishing to tender is required to deposit a sum of One hundred and Fifty Rupees (Rs. 150) at the Matara Kachcheri and to enclose the receipt in the sealed tender. Should the person whose tender is accepted fail to deposit the lease money within seven days of receiving notice that his tender has been accepted, the amount in deposit shall be forfeited to Government.
9. Further information may be obtained from the Assistant Government Agent at the Matara Kachcheri.
10. The Assistant Government Agent is not bound to accept the highest or any tender.

Matara Kachcheri, July 2, 1902.

K. MACLEOD, Assistant Government Agent.

මොරාවක්කෝරලේ මැණික් ගැරීම පිණිස ඉඩම් බද්දක්.

මොරාවක්කෝරලේ දෙහියාග හරියේ තිබෙන විලබඩොහෙනසි කිසිතලද අක්කර 10ක පමණ ඉඩමක් මැණික් ගැරීම පිණිස බද්ද දැල්ලා දෙන ලේඛකරව වර්ෂ 1902 න්වු අගෝස්තු මස 19 වෙනි දින දවල් 10 ගාල්ලේ කවුච්චේදී වෙන්දේසි කර විකුනනට යෙදෙනවා ඇත.

1. බද්දකල 1902 න්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් අවුරුද්දකට වේ.
2. බද්ද සේරු කලාපයේ බද්දකරයා විසින් එවකට පත්ව සිටින මාතර උපඑපත්තලනනාන්සේගෙන් ලියවිල්ලක් ලැබුවාසින් පසු එම ඉඩමේ පහළ කැපීම් හෝ වැඩනකරීම සම්බන්ධව සිඳි වැඩවලට ආණ්ඩුවේ මුදල ගෙවා එම ඉඩමේ වැඩ තිබෙන ගස් කපා පාලිච්චිකරනට පුළුවන. නුදුරින් වෙන කොසිසම් කාරණයක් සඳහාටත් එම ඉඩමේ නිබන් ගැ කපා පාලිච්චිකරනට නුදුරුවන.
3. බද්ද දෙනලද ඉඩමේ මාසිම් බද්දකරයා විසින් ආරක්ෂා කටයුතුය.
4. ආණ්ඩුවට ඉඩම බාරදෙන විට බද්දකරයා විසින් කාරනලද සිතවීම වලවල් ගොඩකර දමනට ඉඩකර.
5. අලාබ්‍යකට අයිතිවාසිකම් නොකිසි කිසිමේ කාලයක දුන්විමක් කොට ආණ්ඩුවට ඉඩම බාරද බද්ද අත්සාර දුමට බද්දකරයාට බලය තිබේ.
6. ලේඛකරව පිළිගන්නාසේ දුන්විමක් කල දින පටන් සත්දවසක් ඇතුලත සම්පූර්ණ බද්දල ගෙවනට ඕනෑය.
7. ලේඛකරව මුද්දරකොට "විලබඩ හේන කිසිත මැණික් ගරණ ඉඩමේ බද්ද දැල්ලා දෙන ලේඛකරව" කියා (ඇන්ඩ්ලාස්) කොවරයේ පිට ලිවීම යුතුයි.
8. බද්ද දැල්ලීමට කැමති සියල්ලන් විසින් රුපියල් (150) එකසිය පහසක් මාසක කවිච්චේදී බද්ද කඩා කුඩි තත්සි ලබාගැනීම එම මුද්දර කරනලද ලේඛකරව ඇතුලත් කරනට ඕනෑය. පිළිගන්නාලද ලේඛකරව ගණකරයේද ලේඛකරව පිළිගන්නාසේ දුන්විමේ දින පටන් සත්දවසක් ඇතුලත බද්ද පිසින් බද්දල ගෙවනට නොගෙදුනේ විනම් පලමු බද්දකල මුදල බහුගේ අප්‍රයෝජනයට ආණ්ඩුව සත්තකවෙනවා ඇත.
9. මාතර කවුච්චේදී උපඑපත්තලනනාන්සේගෙන් වැඩිදුර කරණ දැනගනට පුළුවන්වේ.
10. වැඩිදුරලිමක් හෝ කොසිසම් ලේඛකරව හෝ පිළිගැනීමට උපඑපත්තලනනාන්සේ බද්ද නැත.

වර්ෂ 1902 න්වු ජූලි මස 2 වෙනි දින මාතර කවුච්චේදීය.

කේ. මැක්ලිව්, උපඑපත්තලනනාන්සේ.

No. 1,250, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 2, 1902.

ON Tuesday, August 26, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,663.—Beranagoda. Claimant—Nil.						
5018	Madaduwa	Dombagodaliyanage Don Andris and Palpagodagamage Andris	Jungle	1	3 22	10
Preliminary plan 2,696.—Bersnagoda. Claimant—Mawellekanange Madduhamy.						
5180	Pitaowitawatta	Vidane Arachchi of Walawe	Garden	1	2 7	16
Preliminary plan 2,657.—Beranagoda. Claimant—Nil.						
4994	Godahenadeniya	Dematamullage Abchami of Tellemure	Land fit for paddy	2	2 6	10
Preliminary plan 5,057.—Kottowa. Claimant—Nil.						
10690	Hatarahaulkumbura-addarahena	—	Chena	1	3 6	50
11691	Do.	—	do.	1	0 2	50
10692	Do.	—	do.	1	1 10	50
10693	Do.	—	do.	1	0 5	50
10694	Do.	—	do.	1	1 1	50
10695	Do.	—	do.	1	0 13	50
Preliminary plan 5,428.—Mipe.						
Claimant—Happawana Vitanage Marshall de Silva, Police Officer, and Kosduwege <i>alias</i> Muramudalige Adrian.						
K 593	Pokkalukanda <i>alias</i> Wilamagewattegododa	—	Cleared land	1	1 17	10
Preliminary plan 2,820.—Polpogoda. Claimant—Nil.						
5605	Mahabenamulena-addaragoda	Matara Singarakkarage Babandrisa	Jungle	0	0 36	10
5606	Do.	do.	do.	0	0 6	10
Preliminary plan 1,584.—Tittagala. Claimant—Balage Siman and others.						
1054	Panwelaganibada	—	Field	1	3 26	80
Claimant—Attanikita Badahelage Juwa and others.						
1079	Lindagahawatta.	—	Garden	1	1 28	10
Claimant—Uyanage Ratnappoo and Batuwantudawe Kankanage Don Carolis and others.						
1083	Paragahakumbura	—	Field	1	2 3	80
Claimant—Nil.						
1084	Handurugoda.	Attanikita Badahelage Baban	Partly planted land	1	3 2	10
Claimant—Ampawila Enderege Saran Appoo and another.						
1089	Handugodadeniya	—	Field	0	1 29	10
Claimant—Nil.						
1090	Handunegoda	Badahelige Vitanage Elo	Jungle	2	1 22	10
1093	Do.	Kananke Badahelage Elias	do.	0	1 15	10
1094	Do.	Kahagala Badahelage Wattu	do.	0	2 36	10
1095	Do.	Attanikita Badahelage Babundrisa	do.	0	1 16	10
Preliminary plan 2,822.—Nabadawe. Claimant—Nil.						
5610	Galayatawalahenadeniya	Yakgaha Rtnage Siman	Land fit for paddy	3	1 17	10
Preliminary plan 3,483. Nabadawe. Claimant—Nil.						
8351	Mahadolaokanda	Karasingha Arachchige Carolis	Jungle	0	3 14	10
Preliminary plan 6,097.—Walpola. Claimant—Kahandekanattege Bala Appu and others.						
15696	Wavulketamukalanegalagawakoratuwa	—	Garden	0	1 29	10
Preliminary plan 6,098.—Howpe. Claimant—Nil.						
15697	Wilayaya	K. P. Don David	Jungle	0	3 31	20
Preliminary plan 5,074.—Udumalagala. Claimant—Nil.						
10761	Dawatagahaduwa	—	Chena	1	2 1	3,000
Preliminary plan 6,137.—Beranagoda. Claimant—Nil.						
15862	Dikkumbura-addarawattagoda	Walpolakorailage Lokuhami of Beranagoda	Chena	0	2 20	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
15863	Dikkumbura-addarawattagoda	Claimant—Walpolakoralege Lokuhami of Beranagoda. Walpolakorallage Lokuhami of Beranagoda	Garden	0 1 16	10

Lots 10,690, 10,691, 10,692, 10,693, 10,694, and 10,695 in preliminary plan 5,057 are supposed to contain plumbago. In lot 10,761 in preliminary plan 5,074 large quantities of plumbago have been found. These lots are sold with plumbago mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,250, S. P.

විෂි 1902 ක්වු ජුලි මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කාර්යාලයේ කටයුතු වේදීම.

දකුණු දිසාවේ මහජනතලක්කාරයන්ගේ විසිත් වෙනි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට විෂි 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනවු අගතරුවාද දවල් 12ට ගාල්ලේ කවු වෙරළේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ කල්පෙට්ටු කොට්ඨාසයේ පිහිටා තිබෙන විෂිකූවෙලි 28ක්.

සිතියම 2,663. බෙරනාගොඩ. මෙම ඉඩමට අයිතිකම කියවන්නේ නැතැ. අක්කරයක ගත්තේ රු. 1000.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අ. රු. ප.	රු.
5018	මඩදුට	දෙමව්ගොඩලියකගේ දෙත් අත් දිරිස් සහ පොල්පොයොඩකම ගේ අත්දිරිස්	කැලේ	1 3 22	10
5180	සිතියම 2,696. බෙරනාගොඩ. පිටඹිවටවත්ත	අයිතිකම කියවන්නා—මාවැල්ලකන්කානගේ වද්දගාමි. වලවේ විදුනආරච්චි	වත්ත	1 2 7	16
4994	සිතියම 2,657. බෙරනාගොඩ. ගොඩගේනෙදෙහි	මෙම ඉඩම්වලට අයිතිකම කියවන්නේ නැතැ. ගෙල්ලුමුරු පදිංචි දෙමව්වුල්ල ගුණිකර කවු ගේ අබෙහාමි	ගෙන ඉඩම	2 2 6	10
10690	සිතියම 5,057. කොච්චොව.	කතරගලල්කුමුරුඅද්දර ගේත	ගේත	1 3 6	50
10691	එම	—	එම	1 0 2	50
10692	එම	—	එම	1 1 10	50
10693	එම	—	එම	1 0 5	50
10694	එම	—	එම	1 1 1	50
10695	එම	—	එම	1 0 13	50

සිතියම 5,428. මීරේ.

අයිතිකම කියවන්නා—තටවනපිනාගේ මාසල් ද සිල්වා පොලීස් ඔපිසර සහ කොස්දුටගේ නොනොන් මුරමුදලිගේ අදිරිගේ.

K 593	පොත්කර්කන්ද නොනොන් විලවගෙවත්තගොඩ	—	එලිකරපු ඉඩම	1 1 17	10
5605	මහනේනමුලකඅද්දර ගොඩ	සිතියම 2,820. පොල්පොයොඩ. මාතර සිත්තාරක්කාරගේ බඩත් දිරිසා	කැලේ එම	0 0 36 0 0 6	10 10
5606	එම	එම	එම	0 0 6	10
1054	සිතියම 1,584. නිත්තල. පත්විලකනිබඩ	අයිතිකම කියවන්නා—බාලගේ සයිමන් සහ හවන් ඇ. —	කුමුරු	1 3 26	80
1079	අනානිකිත. ලිඳකවත්ත	අයිතිකම කියවන්නා—බඩහැලගෙ ජුවා සහ හවන් ඇ. —	වත්ත	1 1 28	10
1083	අයිතිකම කියවන්නා—ලානගෙ ජන්තර්පු සහ බවුටන්කුඩාවක නිකානගේ දෙත්කරෝලීස් සහ හවන් ඇ. පරගකකුමුරු	—	කුමුරු	1 2 3	80
1084	කදුරුගොඩ	මෙම ඉඩමට අයිතිකම කියවන්නේ නැතැ. ආනානිකිතබඩහැලගේ බඩත්	දෙත් වැළඹව ඉඩම	1 3 2	10
1089	අයිතිකම කියවන්නා—ආම්පාවිලඑත්දරගේ සරත්අද්දර සහ හවන් කෙනෙක්. කදුගොඩදෙහි	—	කුමුරු	0 1 29	10
1090	කදුගොඩ	මෙම ඉඩම්වලට අයිතිකම කියවන්නේ නැතැ. බඩහැලගේපිනාගේ එලේ	කැලේ	2 1 22	10
1093	එම	කනන්කබඩහැලගේ එලියස්	එම	0 1 15	10
1094	එම	කකගලබඩහැලගේ වත්ත	එම	0 2 36	10
1095	එම	ආනානිකිතබඩහැලගේ බඩත් දිරිස්සා	එම	0 1 16	10



නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කරයක කන්සේරු ගණන.	
				චතස.	රූ.
5610	ගලගව්වලගේන දෙනිය	සිතියම 2,822. තාවද්ව. යන්ගහරුවනගේ සයිමන්	කුඹුරකව සැමගහ ඉඩම	3	1 17 10
8351	ගෙදෙල මිකන්ද	සිතියම 3,483. තාවද්ව. කරසන ආරච්චිගේ කරෝලිය	කැලේ	0	3 14 10
15696	වවුල්කැව්වුකලාන ගල ගාව කොරවුව	සිතියම 6,097. වල්පොල. අයිතිකම කියන්නා—කතදකනන්තගෙ බැලඅප්පු සහ සමන් අග.		0	1 29 10
15697	වලාය	සිතියම 6,098. හවුපෙ. මෙම ඉඩමවලට අයිතිකම කියන්නෙක් නැතැ. කේ. පී. දෙත් ඩේවිඩ්	වත්ත කැලේ	0	3 31 20
10761	දවවගහදුව	සිතියම 5,074. උඩුවලගල.	හේන	1	2 1 3,000
15862	දික්කුඹු 'අද්දර වත්ත ගොඩ	සිතියම 6,137. බෙරතගොඩ. බෙරතගොඩ පදිංචි වල්පොල කොරලගේ ලොකුහාමි	එම	0	2 20 10
15863	දික්කුඹු 'අද්දරවත්ත ගොඩ	අයිතිකම කියන්නා—වල්පොල කොරලගේ ලොකුහාමි. බෙරතගොඩ පදිංචි වල්පොල කොරලගේ ලොකුහාමි	වත්ත	0	1 16 10

නොමිමර 5,057 පැලෑටි නොමිමර 10,690, 10,691, 10,692, 10,693, 10,694 සහ 10,695 කැබෙල්වල මිනිස්වනවනවන කීනා කල්පනාකර කීනි. නොමිමර 5,074 පැලෑටි නොමිමර 10,761 කැබෙල්වල බොහෝ මිනිස්වනවනවන කීනි.

මෙම ඉඩම් කැබෙල්වලට අයිතිවැසිකම් කීනා කීනින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විනිනිමේ දිනේදී ඊට අයිතිවැසිකම් කීනාකීවෙන ඔප්පු යනාදිය දකුණු පලාගේ මහජීවත්තලත්තාන්සේව පෙන්වා සිටිනව ඔහුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥජනරුලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාගේ ආණ්ඩුමේ ජීවත්තලත්තාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර ලකුමානන්වනන්සේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙනුකාරීස් වමික.

No. 1,251, s. P. Colonial Secretary's Office, Colombo, July 7, 1902.

ON Friday, September 5, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put to auction, at Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-one allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 5,652.					
13535	Mahahena	Kirinda	Citronella	4	0 5
13536	Ketagodayahena	do.	do.	2	0 34
13537	Do.	do.	do.	4	1 0
Preliminary plan 5,656.					
13572	Etadiyahena	Kirinda	Citronella	4	3 6
13573	Do.	do.	do.	0	3 11
13574	Kapuhena	do.	Planted land	0	3 16
13575	Do.	do.	do.	3	0 36
H 530	Welipitteniawatta	do.	Citronella	1	1 10
I 530	Nugahakoratuwa	do.	Fine grain	0	0 28
13576	Illuketiyemaditta	do.	Paddy	0	1 6
13577	Illuketiyehena	do.	Citronella	0	3 0
13578	Do.	do.	do.	0	0 15
Preliminary plan 5,996.					
15216	Nugehena	Kirinda	Citronella	4	3 9
Preliminary plan 5,999.					
15218	Bogalahena	Kirinda	Citronella	0	1 29
15219	Do.	do.	do.	8	1 33
15220	Do.	do.	Chena	0	0 12
15221	Do.	do.	do.	0	2 30
Preliminary plan 6,005.					
15233	Mederihena	Kirinda	Citronella	2	0 6
15234	Do.	do.	do.	0	2 15
15235	Do.	do.	do.	2	3 19

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.		
				A	R.	P.
Preliminary plan 6,025.						
15391	Kahatagahahena	Kirinda	Abandoned land	2	2	8
15392	Do.	do.	do.	2	2	12
15393	Do.	do.	Planted land	0	1	12
15394	Godellahena	do.	do.	2	3	14
Preliminary plan 6,035.						
15466	Bogahahena	Kirinda	Citronella	2	1	21
15467	Do.	do.	do.	0	0	23
15468	Liyanaralagehena	do.	do.	6	2	27
15469	Do.	do.	do.	0	0	32
15470	Do.	do.	Garden	0	0	16
15471	Liyanaralage hena <i>alias</i> Urukandehena	do.	do.	3	2	11
15472	Do.	do.	do.	1	0	6
15473	Do.	do.	do.	0	1	17
15474	Boralehena <i>alias</i> Dunumadalagahahena	do.	Fine grain	0	3	16
15475	Do.	do.	Garden	3	2	13
15476	Urukandehena	do.	do.	1	0	3
15477	Urukandehenadeniya	do.	Deniya	0	0	9
15478	Urukandehena	do.	Garden	2	0	13
15479	Do.	do.	do.	3	2	27
15480	Kongahahena <i>alias</i> Galendehena	do.	do.	4	2	11
15481	Do.	do.	Abandoned citronella	0	0	3
15482	Bukkattanahena	do.	Sweet potatoes	2	2	12
15483	Dunukeiyawalahena	do.	do.	1	1	37
15484	Delgahahena	do.	Citronella	0	3	25
15485	Do.	do.	Amu	1	1	37
15486	Do.	do.	do.	0	2	3
15487	Do.	do.	do.	0	3	9
15488	Boraluketiya	do.	Citronella	0	0	30
15489	Delgahahena	do.	do.	3	1	9
15490	Do.	do.	do.	0	1	33
Preliminary plan 6,104.						
15714	Dampitiya-atmaga	Kahagala	Citronella	1	0	31
P 542	Dampitiyadeniya	do.	Deniya	0	1	33
15715	Dampitiya-atmaga	do.	Chena	1	1	1
15716	Do.	do.	Citronella	0	2	12
15717	Do.	do.	do.	0	2	0
15718	Do.	do.	do.	2	2	24
15719	Do.	do.	Garden	0	2	9
15720	Henamulleatmaga	do.	Citronella	3	0	4
15721	Do.	do.	Chena	1	1	8
15722	Do.	do.	Citronella	3	0	14
15723	Palletumpeleatmaga	do.	do.	1	3	2
15724	Galkadamulleatmaga	do.	do.	2	3	13

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command.

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,251, S. P.

විෂ් 1902 ක්වු ජූලි මස 7 වෙනි දින කොළඹ මහනෙලුකාර්ජනවත්තාන්සේසේ කන්තෝරුවේදිස.

දකුණු දිසාවේ මාතර පලාතේ උපර්ජන්තලත්තාන්සේ මසින් වෙති පහත සඳහන්වෙත ගනුදුටු සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1902 ක්වු සැප්තැම්බ්‍ර මස පස්වෙනි දින වූ සියුරුද දවල් එකට කඹුරුවිටිසේ තානායමේදී වෙන්දේසිකර විකුණන්නට ගෞරවනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගහබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විෂකාවෙලි 61ක්. සිතියම 5,652.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දම.	මතක. අ. රු. ප.
13535	මහසේන	කිරිඳි	පැහිරි	4 0 5
13536	කැවුණොඩසාසේන	එම	එම	2 0 34
13537	එම	එම	එම	4 1 0
සිතියම 5,656.				
13572	ඇංඳිසේන	කිරිඳි	එම	4 3 6
13573	එම	එම	එම	0 3 11
13574	කපුසේන	එම	වවාදු ඉඩම	0 3 16
13575	එම	එම	එම	3 0 36
H 530	මැලිපිටිවෙහිසේ වත්ත	එම	පැහිරි	1 1 10
I 530	මහනකොරවුට	එම	සී. බෝග	0 0 28

නො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දම.	මතක. රු. ප. ප.
13576	ඉල්ලකැවිණිවික්ක	කිරිද	කුඹුර	0 1 6
13577	ඉල්ලකැවිණිවික්ක	එම	පැහිරි	0 3 0
13578	එම	එම	එම	0 0 15
		සිතියම 5,996.		
15216	සුගේගොන	කිරිද	එම	4 3 7
		සිතියම 5,999.		
15218	බෝගහගොන	කිරිද	එම	0 1 29
15219	එම	එම	එම	8 1 33
15220	එම	එම	ගොන	0 0 12
15221	එම	එම	එම	0 2 30
		සිතියම 6,005.		
15223	මැදෙරිගොන	කිරිද	පැහිරි	2 0 6
15234	එම	එම	එම	0 2 18
15235	එම	එම	එම	2 3 19
		සිතියම 6,025.		
15391	කකට්ගහගොන	කිරිද	පාළු ඉඩම	2 2 8
15392	එම	එම	එම	2 2 12
15393	එම	එම	වඩාපු ඉඩම	0 1 12
15394	කොඩැල්ලගොන	එම	එම	2 3 14
		සිතියම 6,035.		
15466	බෝගහගොන	කිරිද	පැහිරි	2 1 21
15467	එම	එම	එම	0 0 28
15468	ලියනරුගොන	එම	එම	6 2 27
15469	එම	එම	එම	0 0 32
15470	එම	එම	වත්ත	0 0 16
15471	ලියනරුගොන	එම	එම	3 2 11
15472	ලියනරුගොන	එම	එම	1 0 6
15473	එම	එම	එම	0 1 17
15474	බොරලේගොන	එම	එම	0 3 16
15475	දඹුමඩුගහගොන	එම	කීන් බෝග	3 2 13
15476	එම	එම	වත්ත	1 0 3
15477	ලියනරුගොන	එම	එම	0 0 9
15478	ලියනරුගොන	එම	වත්ත	2 0 13
15479	එම	එම	එම	3 2 27
15480	කෝන්ගහගොන	එම	එම	4 2 11
15481	ගලුදොන	එම	පාළුවෙව් ප හිරි	0 0 3
15482	එම	එම	බහල	2 2 12
15483	රුක්මුණගොන	එම	බහල	1 1 37
15484	දෙල්ගහගොන	කිරිද	පැහිරි	0 3 25
15485	එම	එම	අඹ	1 1 37
15486	එම	එම	එම	0 2 3
15487	එම	එම	එම	0 3 9
15488	බොරළුකැවි	එම	පැහිරි	0 0 30
15489	දෙල්ගහගොන	එම	එම	3 1 9
15490	එම	එම	එම	0 1 33
		සිතියම 6,104.		
15714	දම්පිටිය	කහගල	පැහිරි	1 0 31
P 542	දම්පිටිය	එම	දෙකිය	0 1 33
15715	දම්පිටිය	එම	ගොන	1 1 1
15716	එම	එම	පැහිරි	0 2 12
15717	එම	එම	එම	0 2 0
15718	එම	එම	එම	2 2 24
15719	එම	එම	වත්ත	0 2 9
15720	ගොන	එම	ප හිරි	3 0 4
15721	එම	එම	ගොන	1 1 8
15722	එම	එම	පැහිරි	3 0 14
15723	පල්ලේගොන	එම	එම	1 3 2
15724	ගල්කඩුල්ල	එම	එම	2 3 13

කන්දෙරු මිල අත්කරවි රුපියල් 10යේ සිට 100 අත්වා ඉඩමේ ගැවීමට.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්පනලේලානානසේනෙත්තු, විකිනිමේ කොන්දේසි ගැන මාතර ලප්පිප්පලානානසේනෙත්තු දූතාගසව පුවමන.

ගරුකර ලකුමානත්තකන්දේගේ ආඥාවලෙස,  
 ආර්. බම්බල්ලු. අසිවර්ස්,  
 මාධ්වලන මහසෙක්කාරිස් වම්න.

No. 1,252, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 8, 1902.

ON Tuesday, September 2, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at the Elpitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-five allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 6,020.—Weiheha.					
Applicant - Nil.					
15361	Pamagapollawa	Lokuhewage Kovis Appu	Owita	0 1 11	10
Preliminary plan 5,903.—Weiheha.					
Applicant—Nil.					
14836	Khelowita	Hettiarachchige Aberan Appu	Owita	0 0 17	50 <sup>c</sup>
14837	Khelkanda or Doda-kanda	—	Chena	4 0 18	200 <sup>c</sup>
14838	Do.	Wagodapatirage Sidan and others	Garden	0 0 30	200 <sup>c</sup>
14839	Dodakanda	M. G. Tillakaratna Saris Appu	do.	0 0 18	10
14840	Dodakandawatta	do.	do.	0 1 21	10
14841	Do.	Wagodapatirage Sidan	Owita	0 1 22	10
Mattaka.					
Applicant—Nil.					
14842	Motakandekaratura	Mattakagamage Gamhamy	Garden	0 0 3	10
14843	Do.	Mattakagamage Eдорis	do.	0 0 38	10
14844	Do.	Mattakagamage Edris	do.	0 0 23	10
Preliminary plan 2,615.—Ganegoda.					
Applicant - Nil.					
4823	Panwilakele	—	Jungle	0 2 25	100 <sup>cc</sup>
4824	Do.	—	do.	0 3 16	100 <sup>cc</sup>
4825	Do.	—	do.	1 0 18	100 <sup>cc</sup>
4826	Do.	—	do.	1 0 8	100 <sup>cc</sup>
4827	Do.	—	do.	1 0 22	100 <sup>cc</sup>
4828	Do.	—	do.	1 0 5	100 <sup>cc</sup>
4829	Do.	—	do.	1 1 7	100 <sup>cc</sup>
4830	Do.	—	do.	0 2 7	100 <sup>cc</sup>
4831	Do.	—	do.	0 3 30	100 <sup>cc</sup>
4832	Do.	—	do.	1 0 8	100 <sup>cc</sup>
4833	Do.	—	do.	0 3 28	100 <sup>cc</sup>
4834	Do.	—	do.	0 3 24	100 <sup>cc</sup>
4835	Do.	—	do.	1 0 26	100 <sup>cc</sup>
4836	Do.	—	do.	1 0 11	100 <sup>cc</sup>
4837	Do.	—	do.	0 1 36	100 <sup>cc</sup>
4838	Do.	—	do.	0 3 37	100 <sup>cc</sup>
4839	Do.	—	do.	0 0 34	100 <sup>cc</sup>
Applicant—Gallege Omanis.					
4840	Yahalpolakele	—	Jungle	5 2 25	100
Preliminary plan 5,798.—Elpitiya.					
Applicant—P. A. Ovenis Appu.					
14179	Palleokanda	—	Marshy land	6 2 32	25
Batuwanhena.					
Applicant—P. A. Ondiris.					
14181	Kahambiliyagodakele	—	Chena	0 3 26	25
14183	Udaokandamanana	—	do.	8 1 34	25
14184	Udaokandakaratura	Ponnamperuma Arachchige Sarnelis	Owita	0 1 16	25
14186	Kahambiliyogodamanana	—	Chena	23 3 0	50 <sup>c</sup>
14189	Kimbulwalakumbure-deniya	—	Deniya	0 1 2	10
14190	Kimbulwalakumbure Ihaledeniya	—	do.	0 1 37	10
14191	Kahambiliyagoda	H. Harmanis Mendis	Chena	0 3 10	25
14192	Do.	do.	do.	0 0 18	25
Preliminary plan 6,018.—Naranowita.					
Applicant—Nil.					
15357	Mattakbavileaddarawatta	Pettatantri Mallis and heirs of Pettatantri Juanis Appu	Garden	1 2 31	10
15358	Mattakbavilekaratura	Jalatge Abaran	do.	1 2 25	10
Preliminary plan 5,965—Pitiwala.					
Applicant—Nil.					
15065	Wiharegodakele	—	Jungle	44 1 20	50
15067	Lindagawakoratuwa	Dona Christina Dissanayeke	Garden	0 2 11	10
15068	Ampitiyekumbura- addaradeniya	—	Deniya	0 1 15	10
15070	Ululugahawalaowita	Gurusingha Eдорis	Owita	0 1 28	10

\* These lots are supposed to contain plumbago.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset price per Acre. Rs.
				A.	R. P.	
Applicant—Brahakmanage Ubaderis.						
15071	Ambonmananewatta	Brahakmanage Charlis	Garden	0	3 24	10
15072	Ambonmananebedda	—	Low jungle	0	2 18	10
Preliminary plan 5,792.—Elpitiya. Applicant—Nil.						
14163	Maragahakekoratuwa	Igalagamage Laynis Appu	Garden	0	1 8	10
14164	Maragahakele	—	Jungle	2	2 2	25
J 534	Radawatta-addarakabella	Igalagamage Elias	Garden	0	2 25	10
Preliminary plan 5,799.—Elpitiya. Applicant—Don Bastian de Silva Abeynayake.						
14193	Kahambiliyagodamanana	—	Chena	1	1 25	30
14194	Do.	Ihalagamage Allis	Garden	0	1 14	20
Preliminary plan 5,919.—Pitigala. Applicant—Nil.						
K 537	Polpanagalakaratura	Hettiarachige Bampi	Garden	1	1 24	10
L 537	Gurugodella	Mapalagama-acharige Pila and Carolishami	do.	1	3 2	10
Applicant—Don David, Registrar of Pitigala.						
14884	Polpanagalakandaratura	—	Jungle	0	3 36	20
Preliminary plan 5,907.—Induruwa. Applicant—Nil.						
D 537	Boralukatiyapollewwa	Pelitantirige Karoappu and Bamiriyaarachchige Dochan	Garden	0	3 17	10
E 537	Do.	do.	do.	0	0 34	10
14848	Do.	Pelitantirige Endoris	Chena	0	0 39	10
Preliminary plan 5,984.—Induruwa. Applicant—Puranderege Astagura.						
15170	Dingiwaldumullehena	—	Chena	1	1 7	30
15171	Dingiwaldumulle-deniya	—	Deniya	0	1 12	30
15174	Dingiwaldumullehena	—	Chena	0	1 7	30
15175	Dingiwaldumullewatta	Purandarage Astagura	Garden	0	1 34	30
15176	Do.	do.	do.	0	1 1	30
15177	Dingiwaldumulleowita	do.	Owita	0	1 8	30
Preliminary plan 5,479.—Indipolagoda. Applicant—Nil.						
12687	Paramantotapollewwa	Epaga Babappu	Garden	0	3 21	10
Pitigala. Applicant—Nil.						
12688	Kokunlegihena	Lokuradage Unguwa	Garden	0	3 38	10
12689	Do.	do.	do.	0	3 32	10
Preliminary plan 5,949.—Yatagala. Applicant—Nil.						
15011	Ambagahaudumullemananekoratuwa	Sudappu de Soysa	Garden	0	0 33	15
15013	Ambagahaudumullamanana	do.	do.	0	2 17	15
Hipanwatta. Applicant—Demalamuni Adikarange Cornelis Appu.						
15015	Mabingodakelemanana	—	Chena	0	2 18	10
T 538	Mabingodawatta	—	Garden	0	2 3	10
U 538	Do.	—	do.	0	1 38	10
V 538	Do.	Demalamuniadikarange Cornelis Appu	Garden	0	3 10	10
X 538	Mabingodawattamanana	—	Owita	0	1 14	10
15017	Mabingodakelemanana	—	Chena	0	3 26	10
15019	Mabingodakeledenya	—	Deniya	0	1 28	10
15020	Mabingodamananekoratuwa	Kaluwahakuru Odisa	Garden	0	1 4	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,252, S. P.

වසි 1902 ක්වු ජුලි මස 8 වෙනි දින කොළඹ  
මහලේකුකාරිස්ථානයකින් කන්තෝරුවෙදිය.

දකුණු දිසාවේ මහජනතලක්කානස් මසින් වෙති පහත සඳහන්වෙත ආණ්ඩුව සත්කන ඉඩම් ආණ්ඩුවේ  
දැනටත් මහජනතලක්කානස් වසි 1902 ක්වු සැප්තැම්බ් මස 2 වෙනි දිනවු අභ්‍යන්තර දවල් 1 වු ඇල්පිමස්  
කානායමේදී වෙන්දේසිකර විකුණන්නට අනදෙවනා ඇත.

දකුණු දිසාවේ කාම පලාතේ බෙන්තර වලල්ලාමිමස්කාරල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි  
75ක්.

සිතියම 6,020. වැසිපෙත. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක කන්තෝරු ගහත. රු.
15361	පහලපොල්ලාමිම	ලොකුපෙමා කෝවිස් අප්පු	ඕවට	0 1 11	10
14836	කෙහෙල්මිමිට	සිතියම 5,903. වැසිපෙත.	එම	0 0 17	50*
14837	කෙහෙල්කන්ද කො	ලොවිච්චාරම්මිමේ අබරන් අප්පු	එම	4 0 18	200*
14838	කොන් දෙඩකන්ද එම	—	සේන	0 0 30	200*
14839	දෙඩකන්ද	මාගොඩපතිරයේ සිදන් සහ වෙ	වත්ත	0 0 18	10
14840	දෙඩකන්දවත්ත	ඇම්. ජී. කිලකරන්ත සාරිස්අප්පු	එම	0 1 21	10
14841	එම	එම	එම	0 1 22	10
14842	මොටුකන්දකරතුරු	මාගොඩපතිරයේ සිදන්	ඕවට	0 0 3	10
14843	එම	එත්තක.	වත්ත	0 0 38	10
14844	එම	මත්තකගමේ ගම්හාමි	එම	0 0 23	10
		මත්තකගමේ එදුරිස්	එම		
		මත්තකගමේ එදිරිස්	එම		
		සිතියම 2,615. ගණෙනොඩ.			
4823	පත්වලකැලේ	—	කැලේ	0 2 25	100*
4824	එම	—	එම	0 3 16	100*
4825	එම	—	එම	1 0 18	100*
4826	එම	—	එම	1 0 8	100*
4827	එම	—	එම	1 0 22	150*
4828	එම	—	එම	1 0 5	100*
4829	එම	—	එම	1 1 7	100*
4830	එම	—	එම	0 2 7	100*
4831	එම	—	එම	0 3 30	100*
4832	එම	—	එම	1 0 8	100*
4833	එම	—	එම	0 3 28	100*
4834	එම	—	එම	0 3 24	100*
4835	එම	—	එම	1 0 26	100*
4836	එම	—	එම	1 0 11	100*
4837	එම	—	එම	0 1 36	100*
4838	එම	—	එම	0 3 37	100*
4839	එම	—	එම	0 0 34	100*
		ඉල්ලුම්කාරයා:—	පල්ලාමේ මිමානිස්.		
4840	ගහල්පොලකැලේ	—	එම	5 2 25	100*
		සිතියම 5,798. ඇල්පිම. ඉල්ලුම්කාරයා:—	පි. ඒ. මිවිත්අප්පු.		
14179	පල්ලම්කන්ද	—	වතුර	6 2 32	25
		බවුටන්පෙත. ඉල්ලුම්කාරයා:—	පි. ඒ. මිවිදිරිස්.		
14181	කහම්බිලියාගොඩකැලේ	—	සේන	0 3 26	25
		මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.			
14183	උඩමිකන්දමානාන	—	එම	8 1 34	25
14184	උඩමිකන්දකරතුරු	පොත්තමාපරාම. ආරම්මිමේ	ඕවට	0 1 16	25
		කරණෙලිස්			
14186	කහම්බිලියාගොඩ	—	සේන	23 3 0	50*
		මානාන			
14189	කිඹුල්වලකුඹුරදෙකිය	—	දෙකිය	0 1 2	10
14190	කිඹුල්වලකුඹුරඉහල	—	එම	0 1 37	10
		දෙකිය			
14191	කහම්බිලියාගොඩ	එච්. කරමානිස් මෙත්තිස්	සේන	0 3 10	25
14192	එම	එම	එම	0 0 18	25
		සිතියම 6,018. තාරත්මිමිට.			
15357	මත්තකබාවලඅද්දර	පෙම්වතන්තිරි ලිල්ලිස් සහ පෙ			
		විටතන්තිරි ජුනානිස්සේ උරා			
		මත්තකරයෝ	වත්ත	1 2 31	10
15358	මත්තකබාවලකරතුරු	සරුන්ගේ අබරන්	එම	1 2 25	10
		සිතියම 5,965. පිම්මල.			
15065	විහාරගොඩකැලේ	—	කැලේ	44 1 20	50
15067	ලියනවකොරටුව	දෙනා කිරිස්තිසානා දිසානාසක	වත්ත	0 2 11	10

\* මේ බිම්කැබලිවල මිනිරන් තිබෙනවාය කියා සල්පනාකර තිබේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා.	අත්දම.	මහක. අ. රු. ප.	අක්කරයක කන්නේරු ගහක. රු.
15068	අම්පිවියකුඹුරඅද්දර දෙකිය	—	දෙකිය	0 1 15	10
15070	උළුමහගවලඹවව	ඉරුසිංහ එදෙරිස්	ඹවව	0 1 28	10
15071	අම්බොක්මා:තාවන්ක	ඉල්ලම්කාරයා—බරක්මකගේ උඩදෙරිස්. බරක්මකගේ මාලිස්	වන්ක	0 3 24	10
15072	අම්බොක්මා:තාවන්ක	මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැහැ. —	පහක කැලේ	0 2 18	10
14163	මාරගහකැලේකොරවුව	සිතියම 5,792. ඇල්පිවිය. ඉහලතමගේ උසිකිස්අර්ථ	වන්ක	0 1 8	10
14164	මාරගහකැලේ	—	කැලේ	2 2 2	25
J 534	රද්දාන්කඅද්දරකැවෙල්ල	ඉහලතමගේ එලියස්	වන්ක	0 2 25	10
14193	සිතියම 5,799. ඇල්පිවිය. කහම්බිලියාගොඩ	ඉල්ලම්කාරයා—දෙත් බස්කියන් ද සිල්වා අමේතායක.	—	—	—
14194	මානාන එම	—	සේන	1 1 25	30
K 537	සිතියම 5,919. පොල්පහගල කරතුර	ඉහලතමගේ අල්ලිස් පිවිහල. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැහැ.	වන්ක	0 1 14	20
L 537	ඉරුගොදුල්ල	කෙටිච්චාරම්මගේ මුම්පි	වන්ක	1 1 24	10
14884	පොල්පහගලකන්ද කරතුර	මාපලකම්කරවීමගේ පිලා සහ කරුණිස්සාමි	එම	1 3 2	10
D 537	බොරම්කැවියපොල් ලැව්ව	ඉල්ලම්කාරයා—දෙත් බේවිච් පිවිහල රෙවිස්. —	කැලේ	0 3 36	20
E 537	එම	සිතියම 5,907. ඉදුරුව. පොලියන්කිරිගේ කරුණාර්ථ සහ බිම්පියාආරම්මගේ බොවන්	වන්ක	0 3 17	10
14848	එම	එම	එම	0 0 34	10
15170	දික්කිරිවල උඩුමුල්ල	පොලියන්කිරිගේ එක්දෙරිස් ඉදුරුව. ඉල්ලම්කාරයා—පුරන්දරගේ ආස්සගුරු.	සේන	0 0 39	10
15171	දෙත්කිරිවල උඩුමුල්ල	—	සේන	1 1 7	30
15174	දික්කිරිවල උඩුමුල්ලසේන	—	දෙකිය	0 1 12	30
15175	දික්කිරිවල උඩුමුල්ලවන්ක	පුරන්දරගේ ආස්සගුරු	වන්ක	0 1 34	30
15176	එම	එම	එම	0 1 1	30
15177	දික්කිරිවල උඩුමුල්ල ඹවව	එම	ඹවව	0 1 8	30
12687	පරමන්කොඩි පොල් ලැව්ව	සිතියම 5,479. ඉදිපොලාගොඩ. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැහැ.	වන්ක	0 3 21	10
12688	කොකුන්ලැගිසේන	අරුසාගේ බබාඅර්ථ පිවිහල.	එම	0 3 38	10
12689	එම	එම	එම	0 3 32	10
15011	අම්හකඋඩුමුල්ල මානාන කොරවුව	සිතියම 5,949. ගවහල. සුද්දඅර්ථපද සොසියා	එම	0 0 33	15
15013	අම්හකඋඩුමුල්ල මානාන	එම	එම	0 2 17	15
15015	මාබික්ගොඩකැලේ	සිතියම 5,949. ගිටන්වන්ක. ඉල්ලම්කාරයා—දෙමලමුච්චි අදිකාරන්ගේ කොර්නෙලිස්අර්ථ.	—	—	—
T 538	මාබික්ගොඩවන්ක	—	සේන	0 2 18	10
U 538	එම	—	වන්ක	0 2 3	10
V 538	එම	දෙමලමුච්චි අදිකාරන්ගේ කොර්නෙලිස්අර්ථ	එම	0 1 38	10
X 538	මාබික්ගොඩවන්ක	—	—	—	—
15017	මාබික්ගොඩකැලේ	—	ඹවව	0 1 14	10
15019	මාබික්ගොඩකැලේ	—	සේන	0 3 26	10
15020	දෙකිය මාබික්ගොඩමානාන කොරවුව	—	දෙකිය	0 1 28	10
		කළුමනකුරු මිදියා	වන්ක	0 1 4	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයාතිවන යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විසින්ම දිනේදී එම අයිතිවාසිකම් කීයා තිබෙන බඳු දකුණු පලාතේ මහජ්ජන්කලන්තාන්සේව පෙත්මා සිටිනව බිහැය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණය සර්වේචාර්පනර් ල්ලන්තාන්සේගෙන්ද, විසින්ම කොන්දේසි ගැණ වැඩිදුර කාරණය දකුණුපලාතේ ආණ්ඩුවේ එජන්කලන්තාන්සේගෙන්ද දනගනව පුළුවන.

ගරුකර උදාමානන්වකන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙත්තුකාරිස් වම්ස.

No. 1,253, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 14, 1902.

ON Wednesday, October 15, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Morawaka Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Cadastral preliminary plan 6.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.	
				A.	R. P.
45	Malpudumaeladeniya	Pitabeddara	Paddy field	0	0 14
45a	Do.	do.	do.	0	0 8
45b	Do.	do.	do.	0	0 25
45c	Do.	do.	do.	0	0 2
45d	Do.	do.	do.	0	0 6
45e	Do.	do.	do.	0	0 2
47	Do.	do.	Fit for paddy	0	0 9
47a	Do.	do.	do.	0	0 4
48	Do.	do.	do.	0	0 6
48a	Do.	do.	do.	0	0 3
49	Do.	do.	do.	0	0 7
49a	Do.	do.	do.	0	0 8
6	Aswedduma Pitawilakalugaladeniya	do.	Paddy field	10	1 35
9	Andikandehena	do.	Citronella	0	1 19
10	Do.	do.	Chena and five jak trees	1	2 18
18	Malimbadagewattahena	do.	Chena	2	0 38

Cadastral preliminary plan 5.

1	Diaporaketiyehenedeniya	Gorakawala	Deniya	1	1 16
34a	Nariawilawatta	do.	Garden	0	1 32
34b	Do.	do.	do.	0	0 2
35a	Nariawiladeniya	do.	Paddy	0	0 16

Cadastral preliminary plan 8.

68	Kowilagodaokanda	Kaduruwana	Citronella	0	2 37
66	Wadadeniyakumbura, Madilladeniya-kumbura	do.	Paddy field	11	1 6
66b	Wadadeniyakumbura	do.	do.	23	2 22
66c	Do.	do.	do.	0	2 16
70½	Dugodawalawatta	do.	Citronella	0	1 5
72	Batagodawatta	do.	do.	0	1 15
79	Madelladeniya	do.	Paddy field	0	0 22
2	Kirimetiwalahena	do.	do.	7	0 15
2a	Do.	do.	do.	1	3 0
2b	Do.	do.	do.	0	2 6
2c	Do.	do.	do.	0	0 10
4	Kiriliyadda	do.	do.	0	2 16
6	Eramudugahaliyadda	do.	do.	0	2 37
9	Kowilagodahena	do.	Citronella	0	1 0
13	Paragahawatta	do.	Garden	0	3 23
15	Panwilakumbura	do.	Paddy field	2	3 9

Upset price,—Rs. 10 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. JEVERS,  
Acting Colonial Secretary.

No. 1,253, S. P.

වම් 1902 ක්වු ජුලි මස 14 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයන්ගේ කමන්දෝරුවේදී.

දකුණු දිසාවේ මාතර දුර්ව්වකලක්කොත්තේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන වම් 1902 ක්වු මකන්කෝර් මස 15 වෙනි දිනකු බඳු 10 මොරවක කාකාකම්දී වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය වූ ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවකන්කෝර්ලේ කොඳුකලක්කොත්තේ පිහිටිවන බවට තීරණය වූ 36.

Cadastral P. Plan No. 6.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අන්දම.	මහ.	
				අ.	ර. ප.
45	මල්පුදුම ඇලදෙකින	පිටබද්දර	වි වපුරු	0	0 14
45A	එම	එම	එම	0	0 8
45B	එම	එම	එම	0	0 25
45C	එම	එම	එම	0	0 2
45D	එම	එම	එම	0	0 6
45E	එම	එම	එම	0	0 2
47	එම	එම	වි වැපිරිවිටි කැනක	0	0 9
47A	එම	එම	එම	0	0 4



නො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දම.	මහත.
				අ. රු. ප.
48	මල්පුදුම ඇල දෙකින	පිටබද්දර	වි වැපිරීමට කැනෙන	0 0 6
48A	එම	එම	එම	0 0 3
49	එම	එම	එම	0 0 7
49A	එම	එම	එම	0 0 8
6	අක්වැද්දුම පිටවිල කපුගල දෙකින	එම	වි වපුරුපු කුඹුර	10 1 35
9	අක්දිකක්දසෙක	එම	පැහිරි සෙක	0 1 19
10	එම	එම	කොස්කස් 5ක් ඇති සෙක	1 2 18
18	මැලිමඩබගෙසිවත්තසෙක	එම	සෙක	2 0 38
Cadastral P. Plan No. 5.				
1	දිගපරකැපිකසෙකදෙකින	ගොරකවල	දෙකින	1 1 16
34A	කරියවිලවත්ත	එම	වත්ත	0 1 32
34B	එම	එම	එම	0 0 2
35A	කරියවිලදෙකින	එම	කුඹුර	0 0 16
Cadastral P. Plan No. 8.				
63	කෝවිලගොඩබිකක්ද	කපුරුවාය	පැහිරිවත්ත	0 2 37
66	වඩදෙකිනකුඹුර, මැහිල්ල දෙකිනකුඹුර	එම	වි වපුරුපු කුඹුර	11 1 6
66B	වඩදෙකිනකුඹුර	එම	එම	23 2 22
66C	එම	එම	එම	0 2 16
70½	දුගොඩවල වත්ත	එම	පැහිරි වත්ත	0 1 5
72	බිටිකොඩ වත්ත	එම	එම	0 1 15
79	මැහිල්ලදෙකින	එම	විවපුරුපු කුඹුර	0 0 22
2	කිපිමැවිවල සෙක	එම	එම	7 0 15
2A	එම	එම	එම	1 3 0
2B	එම	එම	එම	0 2 6
2C	එම	එම	එම	0 0 10
4	කිපිලියද්ද	එම	එම	0 2 16
6	එරමදුගකලියද්ද	එම	එම	0 2 37
9	කෝවිලගොඩසෙක	එම	පැහිරි වත්ත	0 1 0
13	පරගහවත්ත	එම	වත්ත	0 3 23
15	පත්විලකුඹුර	එම	විවපුරුපු කුඹුර	2 3 9

කක්සේරු විල අක්කර්ට රුපියල් 10 ක දක්වා ඉඩමේ කැපීමට.

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල්වත්තාන්සේගෙන්ද, විකිනිමි කොන්දේසි ගැණුම් කාරණා මාතර උපදේශකවත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහාසඞුකාරීස් වම්න.

No. 1,254, s. p.

Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Friday, September 12, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Hambantota District will put up to auction, at the Tissa Resthouse, the under-mentioned portions of Crown Land, on the arms authorized by Government.

Forty-five allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 3,199.

Village—Tihawa.

Lot.	Name of Land.	Description.	Extent.		No.	Name of Land.	Description.	Extent.	
			A.	R. P.				A.	R. P.
7270	Tihawabedda	Jungle	9	3 39	7284	Tihawabedda	Jungle	9	3 37
7271	Do.	do.	9	3 29	7285	Do.	do.	6	1 30
7272	Do.	do.	9	2 13	7286	Do.	do.	10	1 17
7273	Do.	do.	9	3 23	7287	Do.	do.	10	1 25
7274	Do.	do.	6	0 38	7288	Do.	do.	9	2 26
7275	Do.	do.	11	3 0	7289	Do.	do.	10	1 33
7276	Do.	do.	10	0 14	7290	Do.	do.	10	0 24
7277	Do.	do.	9	3 34	7291	Do.	do.	10	2 1
7278	Do.	do.	9	3 2	7292	Do.	do.	9	0 20
7279	Do.	do.	9	3 17	7293	Do.	do.	10	1 29
7280	Do.	do.	14	3 9	7294	Do.	do.	4	1 25
7281	Do.	do.	10	0 20	7295	Do.	do.	10	2 9
7282	Do.	do.	9	3 19	7296	Do.	do.	2	3 15
7283	Do.	do.	13	3 14	7297	Do.	do.	9	3 9
					7298	Do.	do.	10	0 19
					7299	Do.	do.	10	0 37
					7300	Do.	do.	10	0 7
					7301	Do.	do.	10	2 39
					7302	Do.	do.	10	0 0
					7303	Do.	do.	9	2 12
					7304	Do.	do.	9	3 0
					7305	Do.	do.	9	3 23
					7306	Do.	do.	9	3 24
					7307	Do.	do.	10	0 0
					7308	Do.	do.	6	1 6
					7309	Do.	do.	10	0 18
					7310	Do.	do.	9	2 27
					7311	Do.	do.	10	0 30

No.	Name of land.	Description.	Extent	
			A.	R. P.
7312	Tihawabedda	Jungle	8	0 0
7313	Do.	do.	10	0 38
7314	Do.	do.	9	2 7

Upset price,—Rs. 10 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,  
**R. W. LEVERS,**  
 Acting Colonial Secretary.

No. 1,254, s. P. වම් 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ සේවයේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ උපවිජයන්තලය නායකේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාම සත්කක ඉඩම් ආශ්වාම නිලධාරීවරු ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි දිනට පිකුරු දවල් එකට නිසි තාකාසමේදී වෙන්වෙමින් විකුණනට යෙදෙනවා දැක.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාගම්පත්තලයේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 45. සිතියම 3,199. ඉඩමේ නම—නිකවබැද්ද.

නො.	ගම.	අන්දම.	මහත.
7270	නිකව	බැද්ද	9 3 39
7271	එම	එම	9 3 29
7272	එම	එම	9 2 13
7273	එම	එම	9 3 23
7274	එම	එම	6 0 38
7275	එම	එම	11 3 0
7276	එම	එම	10 0 14
7277	එම	එම	9 3 34
7278	එම	එම	9 3 2
7279	එම	එම	9 3 17
7280	එම	එම	14 3 9
7281	එම	එම	10 0 20

නො.	ගම.	අන්දම.	මහත.
7282	නිකව	බැද්ද	9 3 19
7283	එම	එම	13 3 14
7284	එම	එම	9 3 37
7285	එම	එම	6 0 30
7286	එම	එම	10 1 17
7287	එම	එම	10 1 25
7288	එම	එම	9 2 26
7289	එම	එම	10 1 33
7290	එම	එම	10 0 24
7291	එම	එම	10 2 1
7292	එම	එම	9 0 20
7293	එම	එම	10 1 29
7294	එම	එම	4 1 25
7295	එම	එම	10 2 9
7296	එම	එම	2 3 15
7297	එම	එම	9 3 9
7298	එම	එම	10 0 19
7299	එම	එම	10 0 37
7300	එම	එම	10 0 7
7301	එම	එම	10 2 39
7302	එම	එම	10 0 0
7303	එම	එම	9 2 12
7304	එම	එම	9 3 0
7305	එම	එම	9 3 23
7306	එම	එම	9 3 24
7307	එම	එම	10 0 0
7308	එම	එම	6 1 6
7309	එම	එම	10 0 18
7310	එම	එම	9 2 27
7311	එම	එම	10 0 30
7312	එම	එම	8 0 0
7313	එම	එම	10 0 38
7314	එම	එම	9 2 7

දැන්වීමි—කන්තෝරුවේදී අත්කරගතව රැළිපල් දහසකි. මෙම ඉඩම් ගැණ වැරදුර කාරණා පරිච්ඡේදි පනතින් ප්‍රතිකර්මයක් ගෙනදී විනිසමේ යොන්දෙසි ගැණ හම්බන්තොට උපවිජයන්තලය නායකයන්ගෙන්ද දැනගන්නට පුළුවන. මේ ඉඩම්වලට හම්බන්තොට පලාතේ දැනට කල්පනා කරණ සම්බන්ධ කොටසකට මෙහි දැනට දෙපාර්තමේන්තුවේ විනිසමේ දවසේදී උපවිජයන්තලය නායකයන්ගෙන්ද ඉදිරිපිට මුද්‍රා කිරීමේ අයිතියක් මිලට පාසා පෙන්වා සිටින ලෙසයි.

ගරුකර උතුරු පළාතේ පත්තලයේ ආඥාවලට,  
 ආර්. ඩබ්ලිව්. අබ්බේ,  
 වැඩබලන නොසනුකාරීන් වරුන්.

No. 1,255, s. P.

Colonial Secretary's Office,  
 Colombo, July 15, 1902.

ON Wednesday, September 10, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 5,411.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
12294	Ganimehena	Urugamuwa	Chena	3 2 20
12295	Maragahahena	do.	do.	2 1 21
12296	Maragahahena or Kahatagahahena	do.	do.	0 3 0
12297	Dolahoragahadeniya-atmaga	do.	Scrub	0 1 18
12298	Dolehoragahadeniya	do.	Paddy field	0 1 4
12299	Udadeniya Nagahahena	do.	Chena	2 3 12

Preliminary plan 5,628.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
13426	Hanmandiyamulla	Dandeniya	Paddy field	0 1 18
13427	Maragahahena	do.	Chena	3 3 0
13427½	Do.	do.	do.	0 0 36
13428	Do.	do.	do.	0 1 18
13429	Badjandeniya Maragahahena	do.	do.	2 1 26
13430	Keenamandiyehena	do.	do.	1 2 39

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
**R. W. LEVERS,**  
 Acting Colonial Secretary.

No. 1,255, S. P.

වර්ෂ 1902 ක්වූ ජූලි මස 15 වෙනි දින කොළඹ

මහසෙනසුනාධිපතිතුමාගේ කන්තෝරුවේදී,

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 10 වෙනි දින වූ බදුද දවල් එකට මාතර කවිවෙරියේදී වෙන්දේසිකර වකුණිත්ව අයදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබඩාස්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්. සිතියම 5,411.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
12294	ගන්දමුණේන	උරුගවුම	සේන	3 2 20
12295	මාරගහසේන	එම	එම	2 1 21
12296	එම නොනොගේ කහවගහ සේන	එම	එම	0 3 0
12297	දෙලේගොරගහදෙකියේඅත්මග	එම	සුඵ බැද්ද	0 1 18
12298	දෙලේගොරගහදෙකිය	එම	කුඹුර	0 1 4
12299	උඩදෙකියේ නාගහසේන	එම	සේන	2 3 12
සිතියම 5,628.				
13426	කන්මත්තිකැවුල්ල	දත්දෙකිය	කුඹුර	0 1 18
13427	මාරගහසේන	එම	සේන	3 3 0
13427½	එම	එම	එම	0 0 36
13428	එම	එම	එම	0 1 18
13429	බල්පේදෙකියේ මාරගහසේන	එම	එම	2 1 26
13430	නිකමත්තිකේසේන	එම	එම	1 2 39

කන්සේරු මලඅක්කරුව රුපියල් 10යේ සිට 100 දක්වා ඉඩමේ කැවියට.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනනල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපළුපත්කරුන්ගේ කන්තෝරුවේදී දැනගන්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ ආඥාවලය,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහා සකුන රිස් මමිස.

No. 1,256, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Wednesday, September 3, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at the Elpitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-four allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Preliminary plan 6,017.—Porawagama.

Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
15334	Magaliyaddepollewwa	Alutduwahewage Omaris	Garden	0 3 20	10
Applicant—W. Emanis.					
15335	Gammeddewatta	Heirs of W. Emanis	Garden	0 0 10	10
Applicant—Nil.					
15336	Yongalawela	Don Y. Gunawardena	Field	0 0 38	10
15337	Do.	—	do.	0 0 27	10
15338	Mattak5odella	Werakkodi Sardias Naranowita.	Garden	0 3 17	10
Applicant—Nil.					
15339	Mullegodawitaowita	—	Owita	0 1 13	10
15340	Gallemullehena	Malaviachchige Mathes	Garden	0 2 10	10
15341	Do.	Malaviachchige Abraham	do.	6 3 14	100*
15342	Gallemulledeniya	do.	Deniya	1 2 8	100*
15343	Gallemullekanda	—	Jungle	13 2 37	100*
Porawagama.					
Applicant—Nil.					
15344	Andagahanagoda	—	Jungle	38 0 15	100*
15345	Do.	Patirege Don Bastian.	Owita	0 0 9	100*
15346	Andagahanagodadeniya	—	Field	0 1 16	100*
15347	Andagahanagoda	—	Chena	0 1 6	100*
15349	Do.	—	Low jungle	0 2 38	50*
15350	Molegahawatta	Werakkodi Emanis and Nagoda- koralekankanange Erolis	Garden	1 2 21	50*
15351	Molegahadeniya	Nagodakoralekankanange Ero- lis	Deniya	0 0 13	50*
15353	Andagahanagoda	Alutduwehewage Don Doris	Chena	0 0 12	100*
15356	Do.	—	do.	0 1 12	100*

Preliminary plan 6,071.—Hipanwatta.

Applicant—Peduruwabakuru Saunerisa.

15589	Jambugabakeleaddarawatta	Peduruwabakuru Saunerisa	Garden	0 1 23	10
15590	Jambugahahenakele	—	Jungle	0 2 1	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Applicant—Nil.				
15591	Mahajambugahahenekele	—	Jungle	23	0 20	50*
15592	Jambugahahenawatta	Liyanegamage Diyaneris	Garden	0	2 33	15
15593	Jambugahahena-alutwatta	Mullevidanelage Erolis	do.	0	1 29	15
15594	Jambugahahenawattaowita	do.	Owita	0	1 4	10
15595	Do.	do.	do.	0	0 19	10
15596	Jambugahahenakeleowita	—	do.	0	0 33	10
15597	Do.	—	Owita	0	0 15	10
15598	Jambugahahenaparanawatta	—	Garden	0	0 36	10
15599	Jambugahahakumbura	Alagiahakuru Ediriansa	Field	2	3 30	20
15600	Do.	Peduruwahakuru Saunerisa	do.	0	1 39	20
15601	Jambugahadeniya	—	Deniya	2	0 30	20
15602	Do.	—	do.	5	3 15	20
Preliminary plan 5,641.—Niyagama.						
		Applicant—K. G. Hinnibaba.				
13459	Pollewwa	Bandarigodage Dondias and others	Open land	0	1 20	10
13460	Do.	do.	Garden	0	0 38	10
13461	Do.	do.	Chena	1	2 0	15
13463	Do.	do.	Garden	0	0 32	10
13464	Do.	do.	do.	0	0 25	10
Applicant—Nil.						
13464½	Kandahenakumbura	Manage Babappu	Field	0	0 12	10
13465	Kandahenapollewwa	Manage Tegriss	Garden	0	3 4	10
Preliminary plan 5,632.—Niyagama.						
		Applicant—Nil.				
13442	Dabaragodawatta-addarapollewwa	—	Open land	1	2 1	10
13443	Do.	Gamage Manelis and others	Garden	0	3 12	10
13444	Labuweltenna	do.	do.	0	1 30	10
Applicant—K. G. Nikulas.						
13445	Aliyakehena	Gamage Manelis and others	Chena	3	2 4	10
Applicant—K. Radage Migel.						
13447	Aliyakehena	Gamage Manelis and others	Chena	1	3 5	10
Preliminary plan 5,892.—Pahalaomatta.						
		Applicant—Nil.				
A 536	Magahenawatta-addara	Demalamunigurunnanselege Babunjappu	Garden	0	2 32	10
Preliminary plan 5,888.—Pahalaomatta.						
		Applicant—Nil.				
W 535	Ambalanwelaburiyawelaluduwa	Udugamasurige Peeris Appu	Garden	1	0 11	10
Preliminary plan 5,946.—Omatta.						
		Applicant—Udugamasurige Poddissinno.				
15008	Uldeapota	—	Low jungle	2	2 26	10
Q 538	Do.	Ruppige Elias	Garden	0	0 12	10
Applicant—Nil.						
R 538	Uldeapotowatta-addaragoda	Ruppige Edoappu	Garden	0	1 20	10
S 538	Do.	do.	Owita	0	1 3	10
Preliminary plan 5,942.—Pahalaomatta.						
		Applicant—Nil.				
F 538	Teligalahena Gankandawatta-addara	Bandarigodage Babahamy	Garden	0	1 32	10
G 538	Teligalalanga	Bandarigodage Peeris	do.	0	2 0	10
H 538	Teligalahenagoda-addara-kattiya	do.	do.	0	0 23	10
I 538	Horagahayaya-addara	Adimalikankanange Nandris	do.	0	3 2	10
J 538	Do.	Adimalikankanange Peeris Appu	do.	0	2 38	10
Preliminary plan 6,076.—Hipankanda.						
		Applicant—Alagiyahakuru Sandorisa.				
15627	Kabellagahakele-addarawatta	Alagiyahakuru Sandorisa	Garden	0	2 23	15
15628	Kabellagahakeleowita	do.	Owita	0	2 26	15
Applicant—Nil.						
15630	Lenagalkanda-addaramanana	—	Chena	1	0 7	15
15632	Lenagalkanda-addarawatta	Sandiahakuru Odirisa	Garden	1	0 3	15
15634	Lenagalkanda-addarapatana-watta	Alagiyahakuru Sandorisa	Garden	0	1 26	15
15635	Lenagalkanda-addaraowita	do.	Owita	0	1 0	15
15636	Imbulgahawatta-owita	Alagiyahakuru Edriyansa	do.	0	0 37	15
15637	Imbulgahawatta	do.	Garden	0	0 34	15
Preliminary plan 6,067.—Uragaha.						
		Applicant—Nil.				
15574	Jambugahawekele <i>alias</i> Annasigaladuwa	—	Jungle	6	1 0	50*

\* These lots are supposed to contain plumbago, and they are advertised with mining rights.

Lot.	Name of Land.	Name of Claimant.	Description	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 6,031.—Goluwamulla. Applicant—Nil.					
15437	Kiripellagahamanana	—	Chena	1 0 12	30
15438	Do.	Opatakankanange Juan	Garden	0 1 30	10
15439	Mahahenakele	Applicant—W. K. Sadiris. Holembege Siyan Appu	Garden	1 0 11	10
Preliminary plan 5,891.—Opata. Applicant—Nil.					
14728	Keredeniyakumbura-addara-manana	—	Chena	0 1 35	25
Preliminary plan 5,817.—Yalagama. Applicant—Totage Hendrick.					
14241	Nallayahena or Bodiragodakele	—	Chena	0 2 27	30
N 534	Bodiragodawatta	Totege Sinduhamy	Garden	0 1 36	30
Preliminary plan 5,354.—Marumulla. Applicant—Nil.					
11843	Moraketiyakele	Mira Lebbe Marikar Ismail Lebbe	Cinnamon land	12 1 2	60
Preliminary plan 5,793.—Wallambegala. Applicant—Hondamuni Ediansa.					
14165	Mederihenakanatta	—	Garden	2 1 26	15
14166	Kurunduwatta	Kondamuni Edanisa	do.	0 1 1	15

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,256, S. P.

වෘ 1902 කවු ජුලි මස 15 වෙනි දින කොළඹ

මහානගරාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහජනතලක්කාගේ පිහිටි මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරු ප්‍රකාරයට වෘ 1902 කවු මැදිතැනු වස 3 වෙනි දෙනවු බිඳද දළ 1 ව ඇල්පිලියෙ නානාසමේදී වෙන්දේසි කර විකුණනුට යොදනවා වූයේ.

දකුණු දිසාවේ මාළු පලාතේ වෙත්තර වලල්ලාපිලිකෝරලේ කොළඹාසයේ පිහිටා තිබෙන විමිකුට්ටේ 74ක්.

පිටිකම 6,017. පොරවම. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.

අක්කරයක  
කන්තෝරුව

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා.	අන්දම.	මහත. අ. රු. ප.	ගහත. රු.
15334	මහලියද්දපොලාව	අළුත්දුටුගමගේ මිහිරිස් ඉල්ලුම නැත.—වැවළු එනානිස්.	වත්ත	0 3 20	10
15335	මහමැද්දවත්ත	වැවළු එනානිස්ගේ උරුමක් නැත.	එම	0 0 10	10
මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.					
15336	සොන්ගලවෙල	දෙත් ව. ගුණවර්දන	කුඹුර	0 0 38	10
15337	එම	—	එම	0 0 27	10
15338	මහත්තොට්ටේ	වීරක්කොඩි හැදිස් කාරකම්ව.	වත්ත	0 3 17	10
15339	මුල්ලොගොඩවිට්ටිව	—	ඹව	0 1 13	10
15340	ගලමුල්ලොගේන	මලවිආවිආගේ මහෙස්	වත්ත	0 2 10	10
15341	එම	එම ආපරමම	එම	6 3 14	100*
15342	ගලමුල්ලොදෙණිය	එම	දෙණිය	1 2 8	100*
15343	ගලමුල්ලකන්ද	—	කැලේ	13 2 37	100*
පොරවම.					
15344	අන්දගහතොට	—	එම	38 0 15	100*
15345	එම	පහිරිගේ දෙත් බස්නිකන්	ඹව	0 0 9	100*
15346	අන්දගහතොටදෙණිය	—	කුඹුර	0 1 16	100*
15347	අන්දගහතොට	—	හේන	0 1 6	100*
15349	එම	—	පහත කැලේ	0 2 38	50*
15350	මොලගහවත්ත	වීරක්කොඩි එනානිස් හත නාගොඩ කොරලකන්තොගේ එරෙල්ස්	වත්ත	1 2 21	50*
15351	මොලගහදෙණිය	නාගෙ ඩ කොරලකන්තොගේ එරෙල්ස්	දෙණිය	0 0 13	50*
15353	අන්දගහතොට	අළුත්දුටුගමගේ දෙත්දෙරිස්	හේන	0 0 12	100*
15356	එම	—	එම	0 1 12	100*

පිටිකම 6,071. කීයත්තො. ඉල්ලුම්කාරයා:—පෙදුරුවහකුර සලකේරිහ.

15589	ප්‍රවෘත්තකැලේ අද්දර	—	වත්ත	0 1 23	10
15590	ප්‍රවෘත්තකොහේන කැලේ	—	කැලේ	0 2 1	10

\* මෙම කැබලිවල මිනිස් කිවෙනවාය කීයා කල්පනාකර තිබේ. මේවා විකුණන්නේ මිනිස් කාර නව අවසරයක් සමඟය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම්.	අක්කරයක් කන්සේරු ගනහ.	
				මහන. අ. රු. ප.	ගනහ. රු.
15591	මහජම්බුගහසේන කැලේ	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ.			
15592	ජම්බුගහසේන වත්ත	ලියනගමගේ දිගසේරිස්	කැලේ වත්ත	23 0 20	50*
15593	ජම්බුගහසේන අවන් වත්ත			0 2 33	15
15594	ජම්බුගහසේන වත්ත ඔව්ව	වුල්ලපිදුකලාගේ එරණලීස්	එම	0 1 29	15
15595	එම	එම	ඔව්ව	0 1 4	10
15596	ජම්බුගහසේනකැලේඔව්ව	—	එම	0 0 19	10
15597	එම	—	එම	0 0 33	10
15598	ජම්බුගහසේනපරතවත්ත	—	එම	0 0 15	10
15599	ජම්බුගහකුඹුර	අලහියකකුරු අලහියන්කා	වත්ත	0 0 36	10
15600	එම	පෙරුරුවාගකුරු හවිසේරිස්	කුඹුර	2 3 30	20
15601	ජම්බුගහදෙණිය	—	එම	0 1 39	20
15602	එම	—	දෙණිය	2 0 30	20
				5 3 15	20
13459	සිතියම 5,641. පොල්ලෑව්ව	නිකාගම. ඉල්ලුම්කාරයා:—කේ. ජී. හිත්තිබඩා, බන්ධාරියෙකුගේ දෙව් දිගස් හත වෙන අත	එලියකලඉඩම	0 1 20	10
13460	එම	එම	වත්ත	0 0 38	10
13461	එම	එම	සේන	1 2 0	15
13463	එම	එම	වත්ත	0 0 32	10
13464	එම	එම	එම	0 0 25	10
13464	කන්දසේන කුඹුර	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ. මාතාගේ බඩාදපු	කුඹුර	0 0 12	10
13465	කන්දසේන පොල්ලෑව්ව	එම නෙතිරිස්	වත්ත	0 3 4	10
13442	දඹරගොඩවත්තඅද්දර පොල්ලෑව්ව	සිතියම 5,632. නිකාගම.			
13443	එම	—	එලියකල	1 2 1	10
13444	ලඹුවෙල්කැත්ත	ගමගේ මනෙලීස් හත වෙන අත	ඉඩම	0 3 12	10
13445	අලියකසේන	ඉල්ලුම්කාරයා:—කේ. ජී. නිකුලස්. ගමගේ මනෙලීස් හත වෙන අත	වත්ත	0 1 30	10
13447	එම	ඉල්ලුම්කාරයා:—කේ. රදගේ මනෙලීස්. ගමගේ මනෙලීස් හත වෙන අත	එම	3 2 4	10
A 536	මගසේනවත්තඅද්දර	සිතියම 5,892. පහලඔව්ත්ත. දෙමලඹුනිගුරුන්කාන්සෙලගේ බඩුන්අද්දර	වත්ත	1 3 5	10
W535	අම්බලන්වෙල මුරිය	සිතියම 5,888. පහලඔව්ත්ත.			
15008	ලේදියපොත	ලඹුගමසුරියගේ පිරිස්අද්දර	වත්ත	0 2 32	10
Q 538	එම	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ. රුජපගේ එලියස්	පහත කැලේ	1 0 11	10
R 538	ලේදියපොතවත්ත	—	වත්ත	2 2 26	10
S 538	එම	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැතැ. රුජපගේ එදෙඅද්දර	එම	0 0 12	10
F 538	කෙලියලසේනගන්කන්ද වත්තඅද්දර	සිතියම 5,942. පහලඔව්ත්ත.	ඔව්ව	0 1 20	10
G 538	කෙලියලග	බන්ධාරියෙකුගේ බඩහාමි	වත්ත	0 1 3	10
H 538	කෙලියලසේනගොඩ අද්දරකව්ව	—	එම	0 1 32	10
I 538	කොරගහගොඩඅද්දර	එම	එම	0 2 0	10
J 538	එම	ආදිමලිකන්කානන්ගේ නන්දිරිස්	එම	0 0 23	10
15627	කැමෙල්ලගහකැලේ	සිතියම 6,076. ටොල්කන්ද. ඉල්ලුම්කාරයා:—අලහියකකුරු හන්දෙරියා.	එම	0 3 2	10
15628	කැමෙල්ලගහකැලේ ඔව්ව	අලහියකකුරු හන්දෙරියා	වත්ත	0 2 38	10
15630	ලියනලක්කන්දඅද්දර	—	ඔව්ව	0 2 26	15
15632	ලියනලක්කන්දඅද්දර වත්ත	සෙත්දිගහකුරු ඔදිරිග	සේන	1 0 7	15
			වත්ත	1 0 3	15

\* මෙම කැමෙල්ලවල මිනිරන් තිබෙනවාය කියා කල්පනාකාර කියමි. මෙවා ප්‍රකූණත්වයේ මිනිරන් භාරව අවසරයක් සලකන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීරුවන්.	අයදුම.	අක්කරයක කක්ෂේරු	
				මහත. අ. රු. ප.	ගහත. රු.
15634	ලීනගල්කන්දඅද්දර පහතවත්ත	අලංකාර කර සේදෙරියා එම	එම	0 1 26	15
15635	ලීනගල්කන්දඅද්දරමිව්ව	එම	කුච්ච	0 1 0	15
15636	ඉඹුල්ගහවත්ත මිව්ව	අලංකාර කර එදිරියන්සා එම	එම	0 0 37	15
15637	ඉඹුල්ගහවත්ත	එම	වත්ත	0 0 34	15
සියයම් 6,067. උරගහ.					
15574	ජම්බුගහවෙලකැලේ නො නොත් අත්තාසිගලපුව	එම	කැලේ	6 1 0	50*
සියයම් 6,031. නොඑව්වල්ල.					
15437	කීරිපෙල්ලගහ මානාන	—	සේන	1 0 12	30
15438	එම	මානානකන්කානන්ගේ ජුවන් ඉල්ලීමකාරයා—ඩැබ්. සෙ. සාදිරිස්.	වත්ත	0 1 30	10
15439	මහසේනකැලේ සිතියම් 5,891.	ගෙලමියෙ සිතන්දරපු මධාග. මෙම ඉඩමටලට ඉල්ලීමකාරයෙක් නැතැ.	එම	1 0 11	10
14728	කෙරෙදෙනියාකුඹුර අද්දර මානාන	—	සේන	0 1 35	25
සියයම් 5,817. ගලගම. ඉල්ලීමකාරයා—නොටගේ ගෙයදිරිස්.					
14241	නල්ගමගේන නොගොත් බොදරාගොඩකැලේ	—	සේන	0 2 27	30
මෙම ඉඩමටලට ඉල්ලීමකාරයෙක් නැතැ.					
N 534	බොදරාගොඩවත්ත	නොටගේ සුඤ්ඤාම සිතියම් 5,354. මරුවල්ල.	වත්ත	0 1 36	30
11843	මොරනැටියකැලේ	මිරිලමි. ම රිකා ඉස්මායෙල් ලෙඩ්. එම	කුරුන්දඉඩම	12 1 2	60
සියයම් 5 793. වලමිමේගල. ඉල්ලීමකාරයා—නොන්දන්වුනි එදියාන්සා.					
14165	මෙදිරිස්ගහකන්ත	—	වත්ත	2 1 26	15
14166	කුරුදුවත්ත	—	එම	0 1 1	15

\* මෙම කැබලි ලිපි මිණි රත් කිරීමට නිවැරදිව කීරීමට නොහැකිව තිබේ. මේවා විකුණන්නේ මිණි රත් කර නිව අවසරයක් සමඟය.

මෙම ඉඩමකැබලිටලට අයිතිව සිතම කීරීමට නොහැකිව තිබේ. මෙම ඉඩමකැබලිටලට අයිතිව සිතම කීරීමට නොහැකිව තිබේ. මෙම ඉඩමකැබලිටලට අයිතිව සිතම කීරීමට නොහැකිව තිබේ. මෙම ඉඩමකැබලිටලට අයිතිව සිතම කීරීමට නොහැකිව තිබේ.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේෂර්ස් උපදෙස්පොතේදී, මිනිස් මිනිස් නොන්දෙසි ගැන වැඩිදුර කාරණා දැකුණු පලායන් ආණ්ඩුවේ ඒජන්ට්ස් පොතේදී දැකගත්ව පුළුවන.

ගරුකර උතුමානන්වනන්සේගේ ආඥාවලග,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩිබලග මහසේනකාරීස් මමග.

**LAND SALES IN THE EASTERN PROVINCE.**

No. 888, E. P.

Colonial Secretary's Office,  
Colombo, July 1, 1902.

ON Monday, August 18, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Preliminary plan 2,945.—Manmunai pattu.		Extent.	Upset Price per Acre.
		Claimant—Crown.	Name of Applicant.		
87509	Paddippalai	N. Chinnavan	Paddy land	5 3 7	10 0
87510	Do.	do.	Encroachment	0 2 35	12 50
Preliminary plan 2,946.					
87511	Paddippalai	—	Jungle land	4 1 18	10 0
87512	Do.	—	do.	5 1 28	10 0
87513	Do.	—	do.	4 1 0	10 0
87514	Do.	—	do.	1 1 0	10 0
87516	Do.	M. Kunchittampi	Paddy land	6 1 0	12 50
87517	Do.	—	do.	4 0 9	12 50
87518	Do.	V. V. Alakippodi	Encroachment	3 2 14	12 50
87519	Do.	T. M. Palippodi	Paddy land	9 2 18	12 50
87520	Do.	P. Tampimuttu	do.	4 2 10	12 50
87521	Do.	General sale	Jungle land	3 2 14	10 0
87522	Do.	do.	do.	4 1 34	10 0
87523	Do.	do.	do.	4 1 34	10 0
87524	Do.	do.	do.	4 2 4	10 0
87525	Do.	do.	do.	5 1 10	10 0
87526	Do.	do.	do.	5 2 17	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre	
				A.	R. P.	Rs.	c.
87527	Paddippalai	V. Tiyaen	Jungle land	5	3 20	12	50
87528	Do.	General sale	do.	4	0 10	12	50
87529	Do.	do.	do.	4	1 5	10	0
87530	Do.	do.	do.	12	0 0	10	0
87531	Do.	do.	do.	16	0 15	10	0
87532	Do.	do.	do.	11	2 17	10	0
87533	Do.	do.	Paddy field	11	3 8	12	50
87534	Do.	A. Mukaiyatinvava	Jungle land	6	2 34	12	50
87535	Do.	General sale	do.	4	1 24	10	0
87536	Do.	P. Kanapati	Encroachment	4	2 25	12	50
Preliminary plan 2,735.							
77914	Koddaimunai	A. Andiyappen	Encroachment	0	0 4	50	0*
Preliminary plan 488.—Eravur.							
4662	Eravur	I. Marakkayattampi	Chellappattukadu	7	1 8	10	0
Preliminary plan 2,861.—Koralai.							
87282	Pasikkuda	N. Chinnattampi	High land	6	2 4	15	0
Preliminary plan 593.—Nadukadu pattu.							
6448	Mallikaittivu	General sale	Fit for paddy	3	3 26	10	0

\* For the 4 perches.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 888, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசல்,  
கொழும்பு, 1902 ம (ஏப்) ஆடிமீ 1 ந் உ.

1902 ம ஆண்டு ஆவணிமாதம் 18 ந் திகதியாகிய திங்கட்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவறணமேந்து ஏசனரவர்கள் தனது ஆபீசில் இதனடியிற சொல்லப்படவுகிற முடிக்கூரிய காணித்துணைகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பராம எந்த திற்குறி வற்பா.

காணித்துணைகளை, கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மலதிறிங்கிலிருக்கின்றன. தரிப்புவுலை  
பிளான இலக்கம் 2,945. மண்முனைப்பற்று. ஏக்க ரொன  
உரிதாளி—முடி.

இல.	குறிச்சி.	கேள்வீக்காரனின் பெயர்.	விவரம்.	வசாலம்.	அககு.
				ஏ. ரூ. பெ.	ரூ. ச.
87509	பட்டிப்பளை	ந. சிணைவன	வேளாணமைப்பூமி	5 3 7	10 0
87510	ஓடி	ஓடி	கட்டியப்பிடித்தபூமி	0 2 35	12 50
பட்டம் 2,946.					
87511	பட்டிப்பளை	ஓடி	காட்டுப்பூமி	4 1 18	10 0
87512	ஓடி	ஓடி	ஓடி	5 1 28	10 0
57513	ஓடி	ஓடி	ஓடி	4 1 0	10 0
87514	ஓடி	ஓடி	ஓடி	1 1 0	10 0
87516	ஓடி	மு. குஞ்சித்தமபி	வேளாணமைப்பூமி	6 1 0	12 50
87517	ஓடி	ஓடி	ஓடி	4 0 9	12 50
87518	ஓடி	வ. வீ. அனகிப்போடி	கட்டியப்பிடித்தபூமி	3 2 14	12 50
87519	ஓடி	தொ. ம. பாலிப்போடி	வேளாணமைப்பூமி	9 2 18	12 50
87520	ஓடி	ப. தம்பிமுத்து	ஓடி	4 2 10	12 50
87521	ஓடி	பொதுவிற்பனை	காட்டுப்பூமி	3 2 14	10 0
87522	ஓடி	ஓடி	ஓடி	4 1 34	10 0
87523	ஓடி	ஓடி	ஓடி	4 1 34	10 0
87524	ஓடி	ஓடி	ஓடி	4 2 4	10 0
87525	ஓடி	ஓடி	ஓடி	5 1 10	10 0
97526	ஓடி	ஓடி	ஓடி	5 2 17	10 0
87527	ஓடி	வீ. தியாகன்	ஓடி	5 3 20	12 50
87528	ஓடி	பொதுவிற்பனை	ஓடி	4 0 10	12 50
57529	ஓடி	ஓடி	ஓடி	4 1 5	10 0
87530	ஓடி	ஓடி	ஓடி	12 0 0	10 0
87531	ஓடி	ஓடி	ஓடி	16 0 15	10 0
87532	ஓடி	ஓடி	ஓடி	11 2 17	10 0
87533	ஓடி	ஓடி	வேளாணமைப்பூமி	11 3 8	12 50
87534	ஓடி	அ. முகையதின்வாவா	காட்டுப்பூமி	6 2 34	12 50
87535	ஓடி	பொதுவிற்பனை	ஓடி	4 1 24	10 0
87536	ஓடி	ப. கணபதி	கட்டியப்பிடித்தபூமி	4 2 25	12 50
பட்டம் 2,735.					
77914	கோட்டமுனை	அ. ஆண்டியப்பன்	கட்டியப்பிடித்தபூமி	0 0 4	*50 0
பட்டம் 488, ஏரூர்.					
4662	ஏரூர்	இ. மரைகையதம்பி	செல்லாப்பத்துக்காடு	7 1 8	10 0
பட்டம் 2,861, கோலனை.					
87282	பாசிக்கூடா	தொ. சின்னத்தம்பி	மேட்டுப்பூமி	6 2 4	15 0

\* 4 பெர்சன்களுக்கு.



சரிபடி வகை  
ஏகரொள்

இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	விலரம்.	விசாலம்.	நகர்.
6448	மல்விக்கைத்தீவு	படம் 593, நாடுகளிப்பற்ற. பொதுவீற்றபனவு	வேளாண்மைப்பூமி	3 3 26	10 0

இக்காண்களைப்பற்றிய மேலதலமான விளம்பரங்க்களையும் விற்றபனவை கொரத்திக் களைப்பற்றியும் மட  
டக்களப்பு அரசாட்சயின ஏசன்றுத்தராயவர்களிடம் கணுவ் அறிந் 2 கொள்ளலாம்.

மகோததமா அலவாகளினது கட்டளையின்படி,  
ஆர். டபன்சூ. ஜவாஸ,  
இராசாங்க விஜிதரின வேலைபாரப்பவார்.

No. 889, E. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Friday, August 29, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Claimant.	Description.	Extent.		Upset Price
			A. R. P.	Rs.	
77430	A. M. Pattumma	Pottuvilpni	0 0 31	10	
77432	Do.	do.	0 1 0	10	
77434	S. Pakkirtampi, &c.	Mavalankaiyadivalavu	2 0 35	10	
77435	A. Miralevvai	do.	0 2 11	10	
77440	M. Kalantar	Tillaiyadichehenai	0 2 4	10	
77441	U. A. Assanar	do.	0 2 8	10	
77445	M. P. Umaru Naindai	do.	0 0 30	10	
77446	L. Utumankandu	do.	0 2 12	10	
77447	S. Atam	do.	0 2 25	10	
77448	L. Utumankandu	Vinnankadivalavu	0 0 29	10	
77453	A. Chikkantar	Vinilayadivalavu	0 2 17	10	
77454	P. Meiyatin	do.	1 1 19	10	
77456	T. M. Meiyatinvava	Virakkandadivalavu	0 0 31	10	
77457	E. M. U. Levvai	do.	0 1 17	10	
77458	A. Miralevvai	do.	0 1 18	10	
77459	A. Utuman	do.	0 3 13	10	
77460	A. C. Akamatu	do.	0 3 8	10	
77461	A. Selaiman	do.	0 0 36	10	
77463	M. Meiyatinvava	Murunkaiyadivalavu	0 0 17	10	
77464	P. H. Saivu Marakkayar	Palavadivalavu	0 0 21	10	
77465	A. Ismayillevvai	do.	0 0 17	10	
77466	Chinnattampi Alimuttu	do.	0 0 13	10	
77467	Alimuttu, wife of Chinnattampi	Murunkaiyadivalavu	0 0 12	10	
77468	Atamkandu Maimu	do.	0 1 26	10	
77470	A. Mukammattulevvai	do.	0 0 18	10	
77471	A. Akamatu	do.	0 1 2	10	
77472	A. Kalantar	do.	0 2 7	10	
77473	M. C. Miralevvai	do.	0 0 29	10	
77474	H. A. Kalantar	do.	0 1 3	10	
77475	A. L. Miralevvai	do.	0 0 33	10	
77476	I. Rakimattumma	Viliniyadivalavu	0 1 6	10	
77478	A. Saiyuttampi	Palavadivalavu	0 0 33	10	
77479	A. Pattumma	Navaladivalavu	0 0 38	10	
77481	S. Simila	Veppaiyadivalavu	0 0 23	10	
77485	B. Avaumma	Alaiyadivalavu	0 2 0	10	
77487	S. M. K. Ravuttar	Veppaiyadivalavu	0 1 9	10	
77488	Atam Saivu	do.	0 1 3	10	
77489	Miraumma, widow of Utuman	do.	0 0 18	10	
77490	Avvaumma, wife of Atamkandu	Veppaiyadivalavu	0 0 38	10	
77491	S. M. Akamatulevvai, &c.	do.	0 1 10	10	
77492	M. K. Utumalevvai	do.	0 0 35	10	
77493	Pattumma, widow of Deenkutte	do.	0 1 0	10	
77494	S. Maimunachchi	Palavadivalavu	0 2 8	10	
77495	Miraumma, widow of M. Mullai	do.	0 1 15	10	
77497	Yattumma, widow of Kalantar	do.	0 1 5	10	
77499	A. Atamkandu	Palavadivalavu	0 0 38	10	
77501	Kattisaumma, widow of Miramumulai	Alaiyadivalavu	0 0 30	10	
77502	A. R. Kalantar	do.	0 1 18	10	
77503	A. Ismayillevvai	do.	0 0 32	10	
77504	S. Miran	do.	0 0 28	10	
77505	T. Abdulkatar	do.	0 2 20	10	
77506	A. S. M. Saviettumma	do.	0 2 25	10	
77507	A. S. M. Urukkiyaumma	do.	1 1 11	10	
77508	A. M. Akamatu	do.	0 0 22	10	
77509	U. M. Akamatu	do.	0 0 24	10	
77510	A. Chinnalevvai	do.	0 1 6	10	
77511	M. Meiyatinvava	do.	0 0 21	10	
77512	A. Ismayillevvai	do.	0 0 30	10	

Lot.	Name of Claimant	Description.	Extent.			Upset Price
			A.	R.	P.	per Acre.
						Rs.
77514	A. Avvaumma	Puvarasaiyadivalavu	0	0	14	10
77515	K. Rakimattumma, &c.	Murunkaiyadivalavu	0	0	26	10
77516	K. Senulaumma	Sadevekkaiyadivalavu	0	0	31	10
77519	A. M. Kalantar	do.	0	1	10	10
77520	M. M. Akamatulevvai	do.	0	1	0	10
77521	I. Akamatu	do.	0	2	15	10
77522	S. Avvaumma	do.	0	1	25	10
77523	A. Avvaumma, &c.	do.	1	0	5	10
77524	J. Akamatu	do.	0	0	31	10
77525	M. M. A. Levvai	do.	0	0	33	10
77526	A. R. Kalantar	do.	0	1	38	10
77527	A. Mukaiyatinvava	do.	0	1	25	10
77528	K. Chinniumma	do.	0	1	2	10
77529	S. Meiyatinvava	do.	0	1	1	10
77530	Sini Miran	do.	0	0	10	10
77532	K. Pattumma	Palavadiyalavu	0	1	5	10
77534	A. Chinnaumma	do.	0	0	13	10
77535	Kalantar's wife S. Umma	Amanakkaiyadivalavu	0	1	18	10
77537	Miraumma, widow of Ismayil	Palavadiyalavu	0	0	36	10
77539	R. A. Rahman's wife K. Maimu	Murunkaiyadivalavu	0	1	11	10
77540	S. Meiyatinvava	do.	0	0	36	10
77541	A. Miraumma	Palavadiyalavu	0	1	14	10
77543	Senulaumma, wife of Ismayil	do.	0	2	0	10
77544	A. M. Akamatu	do.	0	0	36	10
77545	P. M. Ismankuddi	do.	0	2	4	10
77546	S. M. Umma	do.	0	2	7	10
77555	M. P. Pakkir	do.	0	1	27	10
77557	Isman Avaumma	Valaiyadiyalavu	0	1	9	10
77558	Avaumma, widow of Selaiman	Murunkaiyadivalavu	0	1	15	10
77559	K. Alimma	do.	0	0	29	10
77561	A. Avaumma	Viliniyadiyalavu	0	1	12	10
77564	M. Aliyar	do.	0	1	13	10
77565	I. Kalantar	do.	0	1	22	10
77566	S. Pichchaumma	do.	0	0	26	10
77567	I. Mirasavu	do.	0	1	10	10
77569	K. Akisaumma	do.	0	1	28	10
77570	P. Mukantiram's widow Pattumma	Karaiyadiyalavu	0	1	16	10
77573	M. Avuvakkarmullai	Viliniyadiyalavu	0	3	6	10
77575	M. Sekumma	do.	0	2	2	10
77577	Atam Umaru	do.	0	1	13	10
77582	Kalantarlevvai Hydurus	do.	0	3	2	10
77583	Semilattumma, wife of Ismayil	do.	0	3	10	10
77584	A. Mammatu	do.	0	0	30	10
77585	K. Miran	do.	0	1	0	10
77586	Y. C. Miran	do.	0	1	14	10
77587	K. Avaumma	do.	0	0	22	10
77588	I. C. Saivu	do.	0	0	16	10
77589	I. Chinnattampi	do.	0	1	30	10
Preliminary plan 2,696. Village—Pottuvil.						
77653	I. S. L. Kiribanda Koralai	Dombagahachenai	1	0	32	10
R 61	Mohammedan community	Pallivasalpumi	0	1	34	10
S 61	Tamotarampillai	Kulavadippumi	0	3	19	10
U 61	Do.	do.	0	2	26	10
V 61	S. Phillipu	Mavadiyalavu	0	1	2	10
77662	P. Muttu	Pottuvilpumi	0	0	22	10
77666	General sale	Veddivelippumi	1	2	0	10
77667	S. Kuruvita	do.	0	3	5	10
77674	S. Marimuttu	do.	0	0	8	10
77677	P. Panikkan	do.	0	3	15	10
77678	T. U. Valli	Pottuvilpumi	0	0	13	10
77686	M. V. Tavasi	do.	1	1	7	10
77687	K. V. Taruman	do.	1	0	16	10
77688	N. V. Periyar	do.	0	0	36	10
77692	General sale	do.	0	1	26	10
77695	V. V. Kammanchi	do.	0	0	4	10
77697	K. Palattai	do.	0	1	38	10
77698	K. V. Velavanan	do.	0	1	7	10
77700	K. V. Taruman	do.	0	1	23	10
77701	Do.	do.	0	1	9	10
77702	General sale	Fit for garden	1	0	9	10
77703	U. Atamparikari	Garden	0	2	12	10
77706	A. Selaiman	do.	0	0	28	10
77707	K. Pakkir Marakkayar	do.	0	0	8	10
77711	General sale	Fit for garden	0	0	22	10
77712	Do.	Open ground	0	0	17	10
77713	Do.	do.	0	1	2	10
77714	Do.	do.	0	0	1-50	10
77715	Do.	do.	0	0	8	10
77716	Do.	do.	0	0	28	10

Lot.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
			A.	R.	P.	
77717	General sale	Open ground	0	0	25	10
77718	Do.	do.	0	0	6	10
77719	Do.	do.	0	1	13	10
77720	Do.	do.	0	1	2	10
77721	Do.	do.	0	1	7	10
77722	Do.	do.	0	0	6	10
77723	Do.	do.	0	1	26	10
77726	Do.	Fit for garden	0	0	26	10
77729	I. S. Ismankutti	do.	0	0	16	10
77731	Do.	do.	0	1	19	10
77732	M. Miralevvai, &c.	do.	1	0	30	10
77734	General sale	do.	7	3	4	10
77735	Do.	do.	8	3	26	10
77737	Do.	Sandy land	1	0	8	10
77738	Do.	Fit for garden	0	2	19	10
Preliminary plan 1,231. Village—Pottuvil.						
2731	S. P. H. Saivulevvai (applicant)	Chiriyavaddai	29	3	36	10
2734	Do.	do.	47	1	16	10
Preliminary plan 1,229. Village—Pottuvil.						
2730	T. Mirasaivulevvai (applicant)	Andaniyaveli	18	2	35	10
Preliminary plan 2,693. Village—Pottuvil.						
77633	Marakkai Naintai	Chinnasemanattukkadu	19	2	5	10
77634	Do.	do.	2	1	24	10
Preliminary plan 2,694. Village—Pottuvil.						
77642	Vandakappillai (encroachment)	Palamunankuveli	4	0	16	10
77643	Do. (do.)	do.	2	1	20	10
77647	S. Nanamuttu	Kunchanodaiveli	1	1	36	10
Preliminary plan 2,695. Village—Pottuvil.						
77651	P. H. Sudu Nilame (field)	Chiriyaveli	0	1	20	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 889, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசல்,  
கொழும்பு, 1902 ம் ஆம் ஆடி மீ 10 ந் உ.

1902 ம் ஆண்டில் ஆவணிமாதம் 29 ந் திகதியாகிய வெள்ளிக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முந்  
யகல சிழுகு மாசாணத்து கஉறலாமேத்தி ஏசனறவாகன் தனது ஆபீசில் இதனடியிற் சொலைபட்டிருக்  
கிற முடிசுருரிய காணித்துணடுசின, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பபட்டிருக்கும் பொருத்தப்பிரகாரம்  
ஏதெதிற்குறி விற்றார்.

பட்டம் 2,691. பாணகைப்பற்று.

ஏகரென்  
றுக்குதரி  
ப்பலலை.

இல.	குய்ச்சி.	உரித்தாளியின் பெயர்.	வயரம்.	விசுவர. ஏ. மு. ப.	பு. ப.	ந்.	
77430	பொத்துவில்	அ. மு. பாத்துமமா	பொத்துவில் பூயி	0	0	31	10
77432	பெடி	பெடி	பெடி	0	1	0	10
77434	பெடி	சி. பாரீதம்பியும் மறுபேரும்	மாவிலங்கையடிவளவு	2	0	35	10
77435	பெடி	அ. மீராவெவ்வை	பெடி	0	2	11	10
77440	பெடி	மு. கலந்தா	திலையடிச்சேலை	0	2	4	10
77441	பெடி	உ. அ. அச்சுரை	பெடி	0	2	8	10
77445	பெடி	மு. பொ. உமறுநயிந்தை	பெடி	0	0	80	10
77446	பெடி	லு. உ. மாவெவ்வை	பெடி	0	2	12	10
77447	பெடி	ச. ஆதம	பெடி	0	2	25	10
77448	பெடி	லு. உதுமாண்கண்டு	விண்ணக்கடிவளவு	0	0	29	10
77453	பெடி	அ. சிக்கத்தா	வினியையடிவளவு	0	2	17	10
77454	பெடி	ப. மெய்யதின	பெடி	1	1	19	10
77456	பெடி	தொ. மு. மெய்யதினவாவா	வீரகசண்டடிவளவு	0	0	31	10
77457	பெடி	இ. மு. உ. வெவ்வை	பெடி	0	1	17	10
77458	பெடி	அ. மீராவெவ்வை	பெடி	0	1	18	10
77459	பெடி	அ. உதுமாண்	பெடி	0	3	13	10
77460	பெடி	அ. ச. அக்கமது	பெடி	0	3	8	10
77461	பெடி	அ. சிலைமாண்	பெடி	0	0	36	10
77463	பெடி	மு. மெய்யதினவாவா	முறுங்கையடிவளவு	0	0	17	10
77464	பெடி	பொ. த. சாய்வுமரைக்காயா	பலாவடிவளவு	0	0	21	10
77465	பெடி	அ. இம்மாயிலெவ்வை	பெடி	0	0	17	10
77466	பெடி	சினனத்தம்பி அலிமுத்த	பெடி	0	0	13	10
77467	பெடி	பெடி	முருங்கையடிவளவு	0	0	12	10
77468	பெடி	ஆதங்கண்டு மைமு	பெடி	0	1	26	10
77470	பெடி	அ. முகமதலிவா	பெடி	0	0	18	10
77471	பெடி	அ. அக்கமது	பெடி	0	1	2	10

ஏக்கரொன்  
மக்கு தரி  
ப்புக்கை.

விசாலம்.  
அ. து. பெ. ரு.

ஆல.	குறிச்சி.	உரித்தானியின் பெயர்.	விபரம்.	அ. து. பெ. ரு.	அ. து. பெ. ரு.
77472	பொத்துவில்	அ. கலந்தா	முருங்கையடிவளவு	0 2 7	10
77473	செடி	மு. க. மீராலெவ்வை	செடி	0 0 29	10
77474	செடி	அ. ஆ. கலந்தா	செடி	0 1 3	10
77475	செடி	அ. லெ. மீராலெவ்வை	செடி	0 0 33	10
77476	செடி	இ. றகிமத்துமமா	விளையடிவளவு	0 1 6	10
77478	செடி	அ. சாய்வுத்தம்பி	பலாவடிவளவு	0 0 33	10
77489	செடி	அ. பாதகுமமா	நாலவடிவளவு	0 0 38	10
77481	செடி	சி. சிமீலா	வேப்பையடிவளவு	0 0 23	10
77485	செடி	ஆவாஉமமா	ஆலையடிவளவு	0 2 0	10
77487	செடி	சி. மு. க. ருவுத்தா	வேப்பையடிவளவு	0 1 9	10
77488	செடி	ஆதமசாய்வு	செடி	0 1 3	10
77489	செடி	உதுமான கைம்பெண் மீரா உமமா	வேப்பையடிவளவு	0 0 18	10
77490	செடி	ஆதங்கண்டு பெண் அவ்வா உமமா	செடி	0 0 39	10
77491	செடி	சி. மு. அகமதுலெவ்வையும மருபேரும	செடி	0 1 10	10
77492	செடி	மீ. க. உதுமாலெவ்வை	செடி	0 0 35	10
77493	செடி	தினசுட்டி கைம்பெண் பாத்தம்பா	செடி	0 1 0	10
77494	செடி	சி. மைமுனாச்சி	பலாவடிவளவு	0 2 8	10
77495	செடி	மீராமுலை கைம்பெண் மீராஉமமா	செடி	0 1 15	10
77497	செடி	பாத்தம்பா கைம்பெண் கலந்தா	செடி	0 1 5	10
77499	செடி	அ. ஆதங்கண்டு	செடி	0 0 38	10
77501	செடி	மீராமுலை கைம்பெண் கதிசா உமமா	ஆலையடிவளவு	0 0 30	10
77502	செடி	ஆ. ரு. கலந்தா	செடி	0 1 18	10
77503	செடி	அ. இஸ்மாயிலெவ்வை	செடி	0 0 32	10
77504	செடி	சி. மீரான்	செடி	0 0 28	10
77505	செடி	தொ. அனதலகாதர்	செடி	0 2 20	10
77506	செடி	அ. ச. மு. சன்யத்தம்பமா	செடி	0 2 25	10
77507	செடி	அ. ச. மு. உறு கியாஉமமா	செடி	1 1 11	10
77508	செடி	ச. மு. அகமது	செடி	0 0 22	10
77509	செடி	உ. மு. அகமது	செடி	0 0 24	10
77510	செடி	அ. சன்னலெவ்வை	செடி	0 1 6	10
77511	செடி	மு. மெய்யதீனவாவா	செடி	0 0 21	10
77512	செடி	அ. இஸ்மாயிலெவ்வை	செடி	0 0 30	10
77514	செடி	அ. அவ்வா உமமா	பூவாசடிவளவு	0 0 14	10
77515	செடி	ச. றகிமத்துமமாவு மறுபேரும	முருங்கையடிவளவு	0 0 6	10
77516	செடி	கா. செமீலா உமமா	சுட்டுவாகையடிவளவு	0 0 31	10
77519	செடி	அ. ம. கலந்தா	செடி	0 1 10	10
77520	செடி	மு. மு. அகமதுலெவ்வை	செடி	0 1 0	10
77521	செடி	இ. அகமது	செடி	0 2 15	10
77522	செடி	சி. அவாஉமமா	செடி	0 1 25	10
77523	செடி	ஆ. அவாஉமமாவு மறுபேரும	செடி	1 0 5	10
77524	செடி	இ. அகமது	சுட்டுவாகையடிவளவு	0 0 31	10
77525	செடி	மு. மு. ஆ. லெவ்வை	செடி	0 0 33	10
77526	செடி	ஆ. ரு. கலந்தா	செடி	0 1 38	10
77527	செடி	அ. முகையதீனவாவா	செடி	0 1 25	10
77528	செடி	கா. சினி உமமா	செடி	0 1 2	10
77529	செடி	சி. மெய்யதீனவாவா	செடி	0 1 1	10
77530	செடி	சினிமீரான்	செடி	0 0 10	10
77532	செடி	ச. பாத்தம்பமா	பலாவடிவளவு	0 1 5	10
77534	செடி	ஆ. சன்னலெவ்வை	செடி	0 0 13	10
77535	செடி	கலந்தா பெண் சின்னலெவ்வை	ஆமணக்கையடிவளவு	0 1 18	10
77537	செடி	இஸ்மாயில் கைம்பெண் மீரா உமமா	பலாவடிவளவு	0 0 36	10
77539	செடி	றகிமான் பெண் கா. மைமு	முருங்கையடிவளவு	0 1 11	10
77540	செடி	சி. மெய்யதீனவாவா	செடி	0 0 36	10
77541	செடி	ஆ. மீராஉமமா	பலாவடிவளவு	0 1 14	10
77543	செடி	இஸ்மாயில் பெண் செமீலா உமமா	செடி	0 2 0	10
77544	செடி	ஆ. மி. அகமது	செடி	0 0 36	10
77545	செடி	ப. மு. இஸ்மான்கண்டு	செடி	0 2 4	10
77546	செடி	சி. மீ. உமமா	செடி	0 2 7	10
77555	செடி	மீ. ப. பங்கீர்	செடி	0 1 27	10
77557	செடி	இஸ்மான் அவ்வா உமமா	காலையடிவளவு	0 1 9	10

ஏக்க ரொன்  
றுக்கு தரி  
பு விலை.

விசாலம். ஏ. றா. பெ. ரூ.

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விவரம்.	ஏ. றா. பெ.	ரூ.
77558	பொத்துவில்	சிலேமான கைம்பெண் ஆவா உம்மா	முருகிகையடிவளவு	0 1 15	10
77559	ஓடி	க. அலிமா	ஓடி	0 0 29	10
77561	ஓடி	அ. அலிவா உம்மா	வினியாயடிவளவு	0 1 12	10
77564	ஓடி	மு. அலியார்	ஓடி	0 1 13	10
77565	ஓடி	இ. சலந்தர்	ஓடி	0 1 22	10
77566	ஓடி	சி. பிச்சை உம்மா	ஓடி	0 0 26	10
77567	ஓடி	இ. மீராசாய்பு	ஓடி	0 1 10	10
77569	ஓடி	கா. அகிசா உம்மா	ஓடி	0 1 28	10
77570	ஓடி	ப. முகாந்தரம் கைம்பெண் பா ச்தும்மா	காராயடிவளவு	0 1 16	10
77573	ஓடி	மு. அலுவகா முல்லை	வினியாயடிவளவு	0 3 6	10
77575	ஓடி	மு. சேசும்மா	ஓடி	0 2 2	10
77577	ஓடி	ஆச்சம உமறு	ஓடி	0 1 13	10
77582	ஓடி	கலந்தாலெவ்வை ஐதருசு	ஓடி	0 3 2	10
77583	ஓடி	இலமாயில்பெண் செமிலத்தும்மா	ஓடி	0 3 10	10
77584	ஓடி	அ. மம்மது	ஓடி	0 0 30	10
77585	ஓடி	க. மீரான்	ஓடி	0 1 0	10
77586	ஓடி	யா. க. மீரான்	ஓடி	0 1 14	10
77587	ஓடி	கா. ஆவா உம்மா	ஓடி	0 0 22	10
77588	ஓடி	இ. க. சாய்வு	ஓடி	0 0 16	10
77589	ஓடி	இ. சின்னத்தம்பி	ஓடி	0 1 30	10
படம 2,696.					
77653	ஓடி	கிரிவண்டா கோறனை	தொம்பகாவத்தை	1 0 32	10
R 61	ஓடி	முகமதிய கூட்டத்தாரா	பள்ளிவாசலபூமி	0 1 34	10
S 61	ஓடி	தாமோதரம்பிள்ளை	கனாவடிப்பூமி	0 3 19	10
U 61	ஓடி		ஓடி	0 2 26	10
V 61	ஓடி	ச. பிவிப்பு	மாவடிவளவு	0 1 2	10
77662	ஓடி	ப. முத்து	பொத்துவில் பூமி	0 0 22	10
77666	ஓடி	பொதுவிற்பனவு	வடடிவெளிப்பூமி	1 2 0	10
77667	ஓடி	சி. குருவித்தா	ஓடி	0 3 5	10
77674	ஓடி	ச. மாரிமுத்து	ஓடி	0 0 8	10
77677	ஓடி	ப. பணிககள்	ஓடி	0 3 15	10
77678	ஓடி	தொ. உ. வள்ளி	பொத்துவில்பூமி	0 0 13	10
77686	ஓடி	ம. வ. தவசி	ஓடி	1 1 7	10
77687	ஓடி	ச. வ. தருமன்	பொத்துவீலபூமி	1 0 16	10
77688	ஓடி	ந. வ. பெரியான்	ஓடி	0 0 36	10
77692	ஓடி	பொதுவிற்பனவு	ஓடி	0 1 26	10
77695	ஓடி	வ. வி. கம்மாச்சி	ஓடி	0 0 4	10
77697	ஓடி	ச. பாலாததை	ஓடி	0 1 38	10
77698	ஓடி	க. வ. வேலவண்ணன்	ஓடி	0 1 7	10
77700	ஓடி	க. வ. தருமன்	ஓடி	0 1 23	10
77701	ஓடி	ஓடி	ஓடி	0 1 9	10
77702	ஓடி	பொதுவிற்பனவு	தொட்டச்செய்கைக்கே		
77703	ஓடி		ற்றறு	1 0 9	10
77706	ஓடி	உ. ஆதம்பரிகாரி	தொட்டம்	0 2 12	10
77707	ஓடி	அ. சிலேமான்	ஓடி	0 0 28	10
77711	ஓடி	க. பக்கீர்மரைக்காயர்	ஓடி	0 0 8	10
77712	ஓடி	பொதுவிற்பனவு	ஓடி	0 0 22	10
77713	ஓடி	ஓடி	வெட்டைப்பூமி	0 0 17	10
77714	ஓடி	ஓடி	ஓடி	0 1 2	10
77715	ஓடி	ஓடி	ஓடி	0 0 1.50	10
77716	ஓடி	ஓடி	ஓடி	0 0 8	10
77717	ஓடி	ஓடி	ஓடி	0 0 28	10
77718	ஓடி	ஓடி	ஓடி	0 0 25	10
77719	ஓடி	ஓடி	ஓடி	0 0 6	10
77720	ஓடி	ஓடி	ஓடி	0 1 13	10
77721	ஓடி	ஓடி	ஓடி	0 1 2	10
77722	ஓடி	ஓடி	ஓடி	0 1 7	10
77723	ஓடி	ஓடி	ஓடி	0 0 6	10
77726	ஓடி	ஓடி	ஓடி	0 1 26	10
		பொதுவிற்பனவு	தொட்டச்செய்கைக்கே		
77729	ஓடி		கேற்றறு	0 0 26	10
77731	ஓடி	இ. சி. இலமானகண்டு	ஓடி	0 0 16	10
77732	ஓடி	ஓடி	ஓடி	0 1 19	10
77734	ஓடி	மு. மீராலெவ்வையும் மறுபேரும்	ஓடி	1 0 30	10
77735	ஓடி	பொதுவிற்பனவு	ஓடி	7 3 4	10
		ஓடி	ஓடி	8 3 26	10

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விபரம்.	ஏக்கரொன் றுக்கு தரி விசாலம். ப்பு விலை.	
				ஏ. மு. ப.	ரூ.
77737	பொத்துவில்	பொதுவிற்பனை	தோட்டச்செய்துகள்	1 0 8	10
77738	ஓடி	ஓடி	கேற்றது	0 2 19	10
2731	ஓடி	பட்டம 1,231. சி. சொ. த. சாய்வுலெவ்வை (கேள்வீகாரண)	சிறியாவட்டை	29 3 36	10
2734	ஓடி	ஓடி	ஓடி	47 1 16	10
2730	ஓடி	பட்டம 1,229. தொ. மீராசாய்ப்பு (கேள்வீகாரண)	ஓடி	16 2 35	10
77633	ஓடி	பட்டம 2,693. மாககாநயிந்தை	ஓடி	19 2 5	10
77634	ஓடி	ஓடி	ஓடி	2 1 24	10
77642	ஓடி	பட்டம 2,694. வண்டகாப்பிள்ளை	ஓடி	4 0 16	10
77643	ஓடி	ஓடி	ஓடி	2 1 20	10
77647	ஓடி	ஓடி	ஓடி	1 1 36	10
77651	ஓடி	பட்டம 2,695. பொ. த. சுதுநிலமை	ஓடி	0 1 20	10

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வினம்பரங்களையும் விற்பனைக் கொந்தக்கூடும்பற்றி மட்டக கணப்பு அரசாங்கி ஏசன றுத்தரையவர்களிடம் வினாவியறிந்துகொள்ளலாம்.

மகோத்தமா அலாகளினது கட்டணியிசயடி.

ஆர். டபிளூ. ஐவாஸ.

இராசாங்க விதிதரின் வேலபாபயவர்.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,601, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 4, 1902.

ON Monday, August 18, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Wundawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.		
M 395	Pinnagolla	The Crown	Jungle	20	2 7	20
N 395	Kiriwanaboraluwakuli-badapuhena	do.	do.	5	2 26	40
N 395½	Kiriwanaborellehenyaya	H. Mudiyanse and others	do.	1	3 19	20
O 395	Do.	do.	do.	1	1 30	20
P 395	Do.	do.	do.	1	3 2	20
Q 395	Tittakosgaha	Crown	Jungle and chena	3	0 19	20
R 395½	Veddakadahena or Dolattoluwehenyaya	Appuhami and others	Jungle	2	3 16	20
V 395	Pinnagolla	B. M. Dingirimenika and two others	Chena	1	0 31	20
4549	Angurumalehena	Preliminary plan 753. Village—Kiribatgala.	Forest	17	3 24	25
R 257	Do.	The Crown	do.	4	0 34	25
S 257	Do.	Raman Chetty	Jungle	1	3 24	15
T 257	Do.	do.	do.	1	0 18	15
U 257	Medawatta	Palani	do.	2	3 0	15
V 257	Do.	Punchi Banda	Jungle, few areca-nut trees	1	1 39	15
W 257	Do.	do.	Jungle	1	2 35	15
X 257	Do.	Heirs of Hapuwa	do.	0	2 2	15
A 258	Do.	Raman Chetty	Jungle and a few young cocoanut trees	1	0 0	15
B 258	Welibendiyakele	do.	Jungle	3	0 13	15
C 258	Do.	do.	Jungle and a few young cocoanut trees	0	2 8	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
G 258	Halgollekumbura	Heirs of Bilinda	Jungle	1 3 15	15
H 258	Galapitawatta	Raman Chetty	Jungle and a few young cocoanut trees	0 2 28	15
H 258½	Welibendiyakele	do.	Jungle	0 3 27	15
Preliminary plan 500. Village—Medakanda.					
3402	Katupelellehena, Egoda-mulahena, and Ambagahahena	The Crown	Mukalana	15 1 0	18
3404	Panpandurehena, Dewalagawawatta, Radagedarawatta, Polgahamulawatta, and Idikadamulawatta	do.	do.	39 1 0	18

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,601, N.W. P.

විෂි 1902 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ  
මහසෙක්කාරාජ්ජායන්තරයේ සේ කන්තෝරුවේදීය.

මෙම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු අගෝස්තු මස 18 වෙනි දින ක්වු සඳුදා දවල් 1ට කුරුකැගල කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනට කොතොත් බෙරදෙනට යෙදෙනවා ඇත.

වසමදිසාවේ කුරුකැගල පලාතේ වැට්ටිවිලිපත්පත්තු කොවිසියේ පිහිටා තිබෙන ඛිෂිකැබෙලි 24ත්.

සිරියම 886. ගම—වට්ටක.

කො.	ඉඩමේ නම.	අයිතිකම නිකත්තා.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර ගක මිල.
M 395	පින්නගොල්ල	ආණ්ඩුව	කැලේ	20 2 7	20
N 395	කිරිමනාබොරුවේකුලි බඩපුරන්න	එම	එම	5 2 26	40
N 395½	කිරිමනා බොරුවේලේ හේන්යාය	එම්. මුදියන්සේ සහ නවත්	එම	1 3 19	20
O 395	එම	එම	එම	1 1 30	20
P 395	එම	එම	එම	1 3 2	20
Q 395	නිත්තකොස්ගහ	ආණ්ඩුව	කැලේ සහ හේන්	3 0 19	20
R 395½	වැද්දකඩගේන කොතොත් දෙලත්තොව්වේහේන්යාය	අජ්ජකම් සහ නවත්	කැලේ	2 3 16	20
V 395	පින්නගොල්ල	බී. ඇම්. විංචිරිමැනිසා සහ නවත් දෙනෙත්ත	හේන්	1 0 31	20

සිරියම 753. ගම—කිරිබත්ගල.

4549	අඟුරුමලේහේන්	ආණ්ඩුව	මුකලාන	17 3 24	25
R 257	එම	එම	එම	4 0 34	25
S 257	එම	රමන්වෙරිපි	කැලේ	1 3 24	15
T 257	එම	එම	එම	1 0 18	15
U 257	මැදවත්ත	පලනි	එම	2 3 0	15
V 257	එම	පිංචිබත්තා	කැලේ සහ පුවක්ගස් කෙල්පයක්	1 1 39	15
W 257	එම	එම	කැලේ	2 1 35	15
X 257	එම	හපුවාගේලුරුමක්කාරගේ	එම	0 2 2	15
A 258	එම	රමන්වෙරිපි	කැලේ සහ කොතොත්ගස් කෙල්පයක්	1 0 0	15
B 258	වැලිබැදියාකැලේ	එම	කැලේ	3 0 13	15
C 258	එම	එම	කැලේ සහ කොතොත්ගස් කෙල්පයක්	0 2 8	15
G 258	හල්ගොල්ලේ කුඹුර	විලියම්ගේ ලුරුමක්කාරගේ	කැලේ	1 3 15	15
H 258	ගලපිටවත්ත	රමන්වෙරිපි	කැලේ සහ කොතොත්ගස් කෙල්පයක්	0 2 28	15
H 258½	වැලිබැදියාකැලේ	එම	කැලේ	0 3 27	15

සිරියම 500. ගම—මැදකන්ද.

3404	කවුපැලැල්ලේ හේන්, එගොට මුලහේන් සහ අමගහහේන්	ආණ්ඩුව	මුකලාන	15 1 0	18
3404	පංජදරේහේන්, දේවාලගාව වත්ත, රදගෙදරවත්ත, පොල්ගහමුල වත්ත, ඉදි කඩමුල වත්ත	එම	එම	39 1 0	18

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරුලන්තාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තරයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලියාමානිත්වනසේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැලිබලන මහසෙක්කාරාජ්ජායන්තරයේ.

No. 1,602, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 4, 1902.

ON Monday, August 18, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Galmuruwa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,352. Applicant—Nil.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre Rs. c.
				A.	R.	P.	
7043	Mugunuwatawana	—	Young cocoanut garden	0	1	3	25 0
7045	Mugunuwatawana and Dummalasuriya	—	do.	7	3	34	30 0
Applicant—Heratmudiyanselage Davit Sinno Appuhamy.							
T 632	Mugunuwatawana	M. Herathamy	Garden	1	0	24	150 0
U 632	Do.	do.	do.	0	1	13	30 0
7044	Do.	The Crown	Jungle	6	2	0	30 0
W 632	Do.	Elangamudalige Menikrala and Davit Appu	Garden	1	0	20	30 0
X 632	Do.	H. Undirala	do.	1	0	13	60 0
Y 632	Do.	B. L. Herathamy, Police Vidane	do.	1	2	1	100 0
Z 632	Do.	B. Lagamulage Punchihamy	do.	2	2	0	35 0
A 633	Do.	J. Don Grigoris Appuhamy	Open garden	1	1	0	45 0
B 633	Do.	B. Pinghamy	do.	0	3	21	21 50
C 633	Dummalasuriya	Leanegge Don Solomon Appuhami	Garden	12	0	35	100 0
7046	Do.	Crown	Tank	1	0	30	12 0
D 633	Do.	J. P. Appusunno, Jayatuhami, and H. Selastinhami	Garden	1	2	35	75 0
E 633	Do.	do.	do.	3	1	32	300 0
7047	Do.	Crown	Young cocoanut garden	3	1	21	60 0
F 633	Do.	Inihampatirannalage Andirala	Paddy field	2	0	36	25 0
G 633	Do.	Muttukutiarachchilage Singappu	Garden	5	1	1	200 0
H 633	Do.	N. L. Geris Appu	do.	0	1	5	25 0
7048	Do.	Crown	Jungle	0	3	12	20 0
I 633	Do.	N. L. Geris Appu	Garden	0	1	26	50 0
J 633	Do.	do.	do.	2	1	33	300 0
7049	Do.	Crown	Young cocoanut garden	7	2	19	40 0
K 633	Do.	M. Issaris Appu	Garden	1	2	5	70 0
L 633	Do.	I. Baron Sinno and K. Issan Appu	do.	0	3	9	30 0
M 633	Do.	do.	do.	3	1	6	100 0
N 633	Do.	do.	do.	0	2	22	50 0
O 633	Do.	M. Issaris Appu	do.	0	2	27	300 0
7050	Do.	Crown	Tank	2	3	28	10 0
P 633	Do.	S. Velappu	Cocoanut garden	0	3	37	90 0
7051	Do.	Crown	Jungle	1	3	33	22 0
Q 633	Do.	S. Velappu	Garden	0	1	35	50 0
R 633	Do.	I. Appu Sinno and S. Kirietana	do.	1	1	32	150 0
S 633	Do.	M. Singappu and S. Appusunno	do.	2	3	36	200 0
T 633	Do.	S. Herathamy and I. Baronchi- appu	do.	0	1	25	70 0
U 633	Do.	I. Baronchiappu	do.	0	3	20	250 0
V 633	Do.	I. Appusunno, I. W. Marthalis Appu, and others	do.	3	1	31	250 0
W 633	Do.	I. Appusunno, W. Manuhamy, W. Hamina Ettana, I. Don Marthalis Appu	do.	0	2	35	200 0
X 633	Do.	M. Singappu and S. Appusunno	Open garden	1	0	12	50 0
Y 633	Do.	do.	Garden	1	3	20	250 0
7052	Do.	Crown	Open garden	0	3	28	22 0
Z 633	Do.	I. Appusunno and S. Sanchi- hamy	Jungle	0	3	6	15 0
A 634	Do.	S. Velappu and I. Appusunno	Garden	0	2	6	200 0

Preliminary plan 1,685.

F 707	Puliyankare	Wattuwa and others	Garden	1	3	17	25 0
-------	-------------	--------------------	--------	---	---	----	------

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command.

R. W. IEVERS,  
Acting Colonial Secretary.



No. 1,602, N.W. P.

වස 1902 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වස 1902 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී මහසෙනෙවිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 18 වෙනි දින වු සඳු දවල් 10 වැනිවැනි වනාන්තරවල වෙනස්වීම් සඳහා වන නොගොස් වෙනස්වීම් සඳහා වන දෙයට සෙදෙස වා ඇත.

වස 1902 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී මහසෙනෙවිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 18 වෙනි දින වු සඳු දවල් 10 වැනිවැනි වනාන්තරවල වෙනස්වීම් සඳහා වන නොගොස් වෙනස්වීම් සඳහා වන දෙයට සෙදෙස වා ඇත.

සිතියම 1,352. මෙම ඉඩම්වලට ඉල්ලීම්කාරයන් නැත.

නො.	මහ.	සිතියම කිසිවය.	අන්දම.	මහස.	මහස.
			අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.
7043	මුහුණුවවන	—	පැලපොල් වත්ත	0 1 3	25 0
7045	මුහුණුවවන සහ දුම්මලසූරිය	—	එම	7 3 34	30 0
ඉල්ලීම්කාරයා— ජෝර්ජ් ජැක්සන්ගේ දුම්මලසූරිය අප්‍රකාශිත.					
T 632	මුහුණුවවන	ඇම්. ජෝර්ජ්	වත්ත	1 0 24	150 0
U 632	එම	එම	එම	0 1 13	30 0
7044	එම	ආණ්ඩුව	කැලාව	6 2 0	30 0
W 632	එම	ඉලක්කම්පොලේ මැතිකරු සහ දවත් අප්‍රකාශිත	වත්ත	1 0 20	30 0
X 632	එම	එම්. උත්තරා	එම	1 0 13	60 0
Y 632	එම	බී. ඇල්. ජෝර්ජ්ගේ පොලිස්විද්‍යා	එම	1 2 1	100 0
Z 632	එම	බී. උ. ගොමුල්ලගේ පුත්තාම	එම	2 2 0	35 0
A 633	එම	ජේ. දෙව් ගිරිකෝරිය අප්‍රකාශිත	වත්ත	1 1 0	45 0
B 633	එම	බී. සිත්තාම	එම	0 3 21	21 50
G 633	දුම්මලසූරිය	ලියනගේ දෙව් සලකෝන් අප්‍රකාශිත	එම	12 0 35	100 0
7046	එම	ආණ්ඩුව	වැව	1 0 30	12 0
D 633	එම	ජේ. පී. අප්‍රකාශිත	වත්ත	1 2 35	75 0
E 633	එම	එම	එම	3 1 32	300 0
7047	එම	ආණ්ඩුව	පැලවත්ත	3 1 21	60 0
F 633	එම	කේ. ආර්. ජෝර්ජ්ගේ අභිකරු	වි කුඹුර	2 0 36	25 0
G 633	එම	මුත්තමාලි ආර්ථිකයේ සිත්තප්ප	වත්ත	5 1 1	200 0
H 633	එම	ඇන්. ඇල්. ගිරිකෝරිය	එම	0 1 5	25 0
7048	එම	ආණ්ඩුව	කැලාව	0 3 12	20 0
I 633	එම	ඇන්. ඇල්. ගිරිකෝරිය	වත්ත	0 1 26	50 0
J 633	එම	එම	එම	2 1 33	300 0
7049	එම	ආණ්ඩුව	පැලවත්ත	7 2 19	40 0
K 633	එම	ඇම්. ඉස්මේල් අප්‍රකාශිත	වත්ත	1 2 5	70 0
L 633	එම	බාගේ සිත්තප්ප සහ කේ. ඉස්මේල් අප්‍රකාශිත	එම	0 3 9	30 0
M 633	එම	එම	එම	3 1 6	100 0
N 633	දුම්මලසූරිය	බාගේ සිත්තප්ප සහ කේ. ඉස්මේල් අප්‍රකාශිත	වත්ත	0 2 22	50 0
O 633	එම	ඇම්. ඉස්මේල් අප්‍රකාශිත	එම	0 2 27	300 0
7050	එම	ආණ්ඩුව	වැව	2 3 28	10 0
P 633	එම	ඇස්. මේලප්ප	පොල්වත්ත	0 3 37	90 0
7051	එම	ආණ්ඩුව	කැලාව	1 3 33	22 0
Q 633	එම	ඇස්. මේලප්ප	වත්ත	0 1 35	50 0
R 633	එම	අප්‍රකාශිත සහ ඇස්. කිරිඳිගොඩ	එම	1 1 32	150 0
S 633	එම	ඇම්. සිත්තප්ප සහ ඇස්. අප්‍රකාශිත	වත්ත	2 3 36	200 0
T 633	එම	ඇස්. ජෝර්ජ්ගේ සහ ඇම්. බාගේ	එම	0 1 25	70 0
U 633	එම	ඇම්. බාගේ	එම	0 3 20	250 0
V 633	එම	ඇම්. අප්‍රකාශිත, ඇම්. බණ්ඩාර, මර් ජෝර්ජ්ගේ සහ කවන්	එම	3 1 31	—
W 633	එම	ඇම්. අප්‍රකාශිත, බණ්ඩාර, මේනඩාම, බණ්ඩාර, ආම්බේ එක සහ ඇම්. දෙව් මර් ජෝර්ජ්ගේ	එම	0 2 35	200 0
X 633	එම	ඇම්. සිත්තප්ප සහ ඇස්. අප්‍රකාශිත	එම	1 0 12	50 0
Y 633	එම	එම	එම	1 3 20	250 0
7052	එම	ආණ්ඩුව	එම	0 3 28	22 0
Z 633	එම	ඇම්. අප්‍රකාශිත සහ ඇස්. කවන්	කැලාව	0 3 6	5 0
A 634	එම	ඇස්. මේලප්ප සහ ඇම්. අප්‍රකාශිත	වත්ත	0 2 6	200 0
F 707	පුලිසන්කාර	සිතියම 1,685. වත්තමා සහ කවන්	එම	1 3 17	25 0

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා හරවිසර්වකරුලත්තාගේ සේවයද, විකිනීමේ කොන්දේසි ගැන වස 1902 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී මහසෙනෙවිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මස 18 වෙනි දින වු සඳු දවල් 10 වැනිවැනි වනාන්තරවල වෙනස්වීම් සඳහා වන නොගොස් වෙනස්වීම් සඳහා වන දෙයට සෙදෙස වා ඇත.

ගරුභර උතුරු පළාතේ ආණ්ඩුව,  
 ආර්. බණ්ඩාර, අප්‍රකාශිත,  
 වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,603, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Monday, August 25, 1902, at 1 o'clock P.M., the Government Agent for the North Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Preliminary plan 2,567.		Description	Extent.	Upset Price per Acre.
	Village.	Name of Land.			
H 1195	Koulwewa and Gorokgasagare	Koulwewa estate	Garden	60 3 0	200
I 1195	Do.	do.	do.	75 3 20	200
J 1195	Koulwewa	do.	do.	103 2 10	180
K 1195	Gorokgasagare	do.	do.	57 1 20	130
L 1195	Koulwewa	do.	do.	31 3 24	130
M 1195	Gorokgasagare	Deniya	Abandoned paddy field	9 1 0	10
N 1195	Do.	Gorokgasagarehena	Chena	7 1 10	15
O 1195	Koulwewa	Ratchetuwehena	do.	18 0 30	15
P 1195	Gorokgasagare	Hettiyakotuwehena	do.	10 2 30	15
Q 1195	Koulwewa	Kohombagahahena	Garden	9 1 10	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,603, N.W. P.

විෂි 1902 ක්වු ජූලි මස 10 වෙනි දින කොළඹ

මහසෙක්කුකාරිස්ථානයකේගේ කන්තෝරුවේදස.

මහල දසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු අගෝස්තු මස 25 වෙනි දින ක්වු සදහා දවල් එකට කුරුනෑගල කළුච්චියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුදෙන්නට ගෙදෙනවා ඇත.

මහල දසාවේ කුරුනෑගල පලාතේ කවුගම්පොලකත්පත්තුවේ කොඩාසයේ පිහිටා තිබෙන ස්ඵට්ටි 10ක.

සිතියම් 2,567. අයිතිකම් කිසිතන—එම්. ඇම්. ප්‍රනාන්දු දෙසකර මහත්මයා.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අන්තරයක් නිසමකර මහත. තිබෙන මුදල.	
				අ. රු. ප.	රු.
H 1195	කොවුල්වැව සහ ගොරෙක්ක	කොවුල්වැවේ වත්ත	වත්ත	60 3 0	200
I 1195	ගස් අගාර	එම	එම	75 3 20	200
J 1195	කොවුල්වැව	එම	එම	103 2 10	180
K 1195	ගොරෙක්කගස්අගාර	එම	එම	57 1 20	130
L 1195	කොවුල්වැව	එම	එම	31 3 24	130
M 1195	ගොරෙක්කගස්අගාර	දෙහිස	වැඩනොකරන කුඹුර	9 1 0	10
N 1195	එම	ගොරෙක්කගස්අගාරේගෙන	ගෙන	7 1 10	15
O 1195	කොවුල්වැව	රචේගේත්තුවේගෙන	එම	18 0 30	15
P 1195	ගොරෙක්කගස්අගාර	හෙම්පියාකොටුවේගෙන	එම	10 2 30	15
Q 1195	කොවුල්වැව	කොහොමගහගෙන	වත්ත	9 1 10	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථකරුලත්තනානේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා වශයෙන් දසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවත්තනේගේ ආඥාවලය,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කුකාරිස් එජි.ක.

No. 1,604, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Friday, August 22, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
R 1196	Ganegodahenyaya	G. H. Appuhamy	Jungle	2 1 0	15
11756	Do.	Crown	Forest	21 3 21	25
11757	Batagollehena	Crown	Chena, uncultivated	0 1 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,604, N.W. P.

වස 1902 ක්වු ජූලි මස 10 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

වස 1902 ක්වු ජූලි මස 10 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී වස 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දින ක්වු සිතුරු දවල් 1 ව කුරුනෑගල කවිවෙහෙරේදී වෙන්දේසිකර මිකුණක්ව යෙදෙනවා ඇත.

වස 1902 ක්වු ජූලි මස 10 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී වස 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දින ක්වු සිතුරු දවල් 1 ව කුරුනෑගල කවිවෙහෙරේදී වෙන්දේසිකර මිකුණක්ව යෙදෙනවා ඇත.

සිතියම 2,593. අයිතිකම් කිහිපය.—ඒ. එච්. අප්පුකාමි.

නියමකරණලද

මුදල අක්ක

නො.	ගමේ නම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	රු.
R 1196	ගොඩගවුම	ගනේගොඩහේන්සාය	කැලේ	2 1 0	15
11756	එම	අයිතිකම් කිහිපය—ආනචුම.	මුකලාන	21 3 21	25
11757	සිරිගල	සිතියම 2,594. අයිතිකම් කිහිපය—ආනචුම. බවගොල්ලේහේන	වැඩ නොකරපු හේන	0 1 0	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්වකර්මලේඛනවලට අනුකූලව වෙන්දේසි කිරීමට කොන්දේසි ගැණ කාරණ වැඩිදේසි ආනචුමේ ඒජන්තලේඛනවලට අනුකූලව පුළුවන.

ගරුකර ලැබුවහොත්වහන්සේගේ ආඥාවලට,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩමලන මහසෙනසුනාධිපතිවරයාගේ මමය.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,154, N.C. P.

Colonial Secretary's Office,  
 Colombo, July 11, 1902.

ON Thursday, August 28, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction, for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,189.—Unduruwa korale.  
 Village—Balaluwewa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
6636	Isage Pichcha of Balaluwewa	Crown	Forest fit for cocoanut	1	2 10	32
6637	Do.	do.	Forest fit for paddy	2	1 13	30
6638	—	do.	Paddy field (encroached upon by applicant)	0	0 7	30

Preliminary plan 1,804/118.—Kiralowa korale.  
 Village—Marasinha Hammillewa.

5350	Ukkuralage Appubami and another	Crown	Low jungle fit for paddy	0	3 30	10
------	---------------------------------	-------	--------------------------	---	------	----

Preliminary plan 148.—Maminiya korale.  
 Village—Pahala Hammillewa.

Y 33	—	B. Settangirala and others	Paddy field	0	2 36	—
Z 33	—	Maradankadawela Galvihare Trustee	Old paddy field	0	1 8	—
A 34	—	Udayarege Kapurala and others	do.	1	0 0	—
B 34	—	Wannakuralage Kirihami and others	do.	1	3 25	—
C 34	—	Udayarege Banda and others	do.	1	2 27	—
D 34	—	Appuralage Kappi and others	do.	1	3 19	—
E 34	—	Rankirappuge Manawela Etani and others	do.	1	1 27	—
F 34	—	Waduralage Welate and others	do.	1	2 7	—
G 34	—	Village—Kandubodagama. Badderalage Sellate	do.	2	3 29	—
H 34	—	Gamarale and others	do.	0	3 19	—
		Udayarege Banda and others	do.			

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
I 34	—	Punchiralage Tikirala and others	Old paddy field	0 3 32	—
J 34	—	Udayarege Kapurala and others	do.	0 3 36	—
K 34	—	Dingiralage Banda and others	do.	0 2 33	—
L 34	—	Wanniamige Kirimenike and others	do.	0 3 16	—
M 34	—	Appuralage Kappi Etani and others	do.	0 3 30	—
N 34	—	Wannakuralage Kirihami and others	do.	0 3 15	—
O 34	—	do.	do.	2 1 38	—
Village—Pahala Hammillewa.					
400	Lekamage Kowurala and others	Crown	Low jungle fit for paddy	5 1 17	10
401	Sellatege Wannakurala and others	do.	do.	0 1 2	10
402	Lekamage Sirala Vel-vidane and others	do.	do.	0 2 12	10
403	Lekamage Punchirala and others	do.	do.	0 0 17	10
404	Lekamage Sirala Vel-vidane	do.	do.	0 2 5	10
405	—	do.	do.	1 3 39	10
Preliminary plan 65.—Maminiya korale. Village—Nellyyagama.					
235	—	Crown	Scrub jungle fit for paddy	2 1 22	10
236	—	do.	do.	0 3 35	10
Preliminary plan 1,568.—Maminiya korale. Village—Toruwewa.					
4798	Kapuruhami Vel-vidane and another	Crown	Land fit for paddy	1 1 4	10
Preliminary plan 599.—Kalalagam korale. Village—Puliyankulame Nikawewa.					
2109	A. Kapuruhami of Hinguruwewa	Crown	Scrub jungle fit for paddy	6 0 0	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command.

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,154, N.C. P.

විෂි 1902 ස්ව විද්‍යා මහ 11 වෙනි දින කොළඹ  
මහසභාධාරී ජනරජයේ කන්දොරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩු මි ඒර්ස්ට් ජනරජයේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩු සත්කම ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රකාරයට විෂි 1902 නවු ආගෝස්තු මාස 28 වෙනි දින වූ මුහුණතක්ද සමඟ 1 ව අනුරාධපුරේ කවිවෙරේදී වෙන්දේසි කර විකුණනු වන නොහොත් මෙරුමකර දෙයට යොදනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 31ක්.  
සිතියම 2,189. උතුරු මහෝරලේ. ගම—බලව්ව.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මහ. ස. රු.	අක්කර ස. රු.
6636	බලව්වේ ඉසාසේ පිහිටා	ආණ්ඩුව	පොල් වැව්වට සුදුසු මුකලාන	1 2 10	32
6637	එම	එම	විට සුදුසු මුකලාන	2 1 13	30
6638	—	එම	ඉල්ලුම්කාරයා විසින් අල්ලාගන්නා තිබෙන කුඹුර	0 0 7	30
සිතියම 1,804/118. කිරුවකෝරලේ. ගම—මාරසිංහ ගම්මල්ලාව.					
5350	උක්කුරලේ අප්පුහාමි සහ තවත් අයක්	ආණ්ඩුව	විට සුදුසු උදකැලේ	0 3 30	10
සිතියම 148. මාමනිකාකෝරලේ. ගම—පහල ගම්මල්ලාව.					
Y 33	—	වි. පිටිහිරිල සහ තවත් අය	කුඹුර	0 2 36	—
Z 33	—	මරදන්කඩවල ගල්පිහාරේ භාරකාරයා	පුරාණ කුඹුර	0 1 8	—
A 34	—	උඩකාරේගේ කපුරුල සහ තවත් එම		1 0 0	—
B 34	—	වත්තකුරුගේ කිරිගාමි සහ තවත්	එම	1 3 25	—
C 34	—	උඩකාරේගේ බන්ධා සහ තවත්	එම	1 2 27	—

කො.	ඉල්ලුම්කාරයා	අයිතිකම් කිසිත්තය.	අක්කර මහක. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
D 34	—	අප්පුරුලයේ කන්කානි සහ තවත් පුරාණ කුඹුර	1 3 19	—
E 34	—	රත්කිරිපුලයේ වනවල එකනි සහ තවත් එම	1 1 27	—
F 34	—	වඩුරුලයේ වේලායේ සහ තවත් එම	1 2 7	—
G 34	—	බද්දේරුලයේ සෙල්ලායේ ගම් රුල සහ තවත් එම	2 3 29	—
H 34	—	උඩතාරේයේ බන්ඩා සහ තවත් එම	0 3 19	—
I 34	—	පුත්තේරුලයේ පිකිරුල සහ තවත් එම	0 3 32	—
J 34	—	උඩතාරේයේ කපුරුල සහ තවත් එම	0 3 36	—
K 34	—	සිංහිරුලයේ බන්ඩා සහ තවත් එම	0 2 33	—
L 34	—	වන්කිතාමිසේ කිරිමැනිසා සහ තවත් එම	0 3 16	—
M 34	—	අප්පුරුලයේ කාක්කිඑකනි සහ තවත් එම	0 3 30	—
N 34	—	වන්කතුරුලයේ කිරිතාමි සහ තවත් එම	0 3 15	—
O 34	—	එම එම	2 1 38	—
ගම්—පහලතමිල්ලාව.				
400	ලේකමයේ කවිරුල සහ තවත්	ආණ්ඩුව	විෂව සුදුසු ලදකැපල් 5 1 17	10
401	සෙල්ලායේයේ වන්කතු රුල සහ තවත්	එම	එම	0 1 2 10
402	ලේකමයේ සිරුල වෙල් විදුයේ සහ තවත්	එම	එම	0 2 12 10
403	ලේකමයේ පුත්තේරුල සහ තවත්	එම	එම	0 0 17 10
404	එම සිරුල වෙල්විදුයේ	එම	එම	0 2 5 10
405	—	එම	එම	1 3 39 10
සිකියම 65. මාමිනිසාකෝරලේ. ගම්—නෙල්ලියගම.				
235	—	ආණ්ඩුව	විෂව සුදුසු කන්කුමි 2 1 22	10
236	—	එම	එම	0 3 35 10
සිකියම 1,568. මාමිනිසාකෝරලේ. ගම්—කෝරුවාව.				
4798	කපුරුගාමි වෙල්විදුයේ සහ තවත් අගෙක්	ආණ්ඩුව	විෂව සුදුසු ඉඩම 1 1 4	10
සිකියම 599. කලාගමකෝරලේ. ගම්—පුලියන්කුලමේ නිකවුව.				
2109	ඒ. කපුරුගාමි හිඟුරු වැවේ	ආණ්ඩුව	විෂව සුදුසු කවුපත් කැපල් 6 0 0	10

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අයවල් සිවිත්තමි ඔවුන් විකිනීමේ දිනෙදි පැමිණ අයිතිවාසිකම් ඔප්පුකර ගිවිසිතට මිනැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්නරල් උරුමානායකයෙහිද, විකිනීමේ කොන්දේසිය ගැණ උතුරුමැදදිසාමේ ආණ්ඩුවේ ඒජන්ත උරුමානායකයෙහිද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමානවකයෙහිදේ ආඥාවලස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරිස් මමිත.

No. 1,155, N.C. P. Colonial Secretary's Office,  
Colombo, July 11, 1902.

ON Tuesday, August 26, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 180.—Ulagalla korale. Claimant—Crown.					
614	Allistana	Malhami Gamarala	Scrub jungle fit for paddy	4 1 34	30
614½	Do.	do.	do.	0 3 14	30
Preliminary plan 721.—Mahapotana korale.					
2351	Dutuwewa	Appuhami Arachchi	Low jungle fit for paddy	0 2 14	10
Preliminary plan 2,181.—Kalpe korale.					
6607	Siyambalagaswewa	Ukkurula Kapuralage and five others of Basnakawan	High jungle fit for paddy	2 0 0	12

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset price per Acre. Rs.
6687	Himbutugollewa Kudagama	Preliminary plan 2,202.—Uddiyankulama korale. Kapurala Sahakara Lekama and two others of Himbutugollewa	Thorny jungle fit for paddy	0 3 28	10
6688	Do.	Punchirala Lekama of Kaniattama	do.	1 0 35	10
6689	Do.	Udayare Vel-vidane and two others of Himbutugollewa	do.	1 1 39	10
6690	Do.	—	Paddy field (encroachment by K. Wannihami and others)	0 1 8	10
6691	Do.	Kapurala Sahakara Lekama and two others	Scrub jungle fit for paddy	2 1 7	10
6641	Galwetiyeewa	Preliminary plan 2,192.—Uddiyankulama korale. Kapuruhami Appuhami of Uddiyan- kulama	Scrub jungle fit for paddy	2 3 21	10
6628	Tikirisiyambalewa	Preliminary plan 2,185.—Kunjuttu korale. Punchirala, ex Vel-vidane, and another of Timbiriweewa	Low jungle fit for paddy	10 3 0	10
6505	Kembitigollewa	Preliminary plan 2,180.—Kunjuttu korale. Wavanna Karupan	Forest fit for garden and building site	2 0 38	25

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,155, N.C. P.

වස 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිජ්ජන්තාන්සේගෙන් කන්ගෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කයා ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු අගෝස්තු මාසේ 26 වෙනි දිනවු අහඹුරුවාද සවස 1ට අනුරධපුරේ කවිචේරි සේදි මෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරුවන්නට දෙන්නට මෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරධපුර පලාත කොමිෂියාසේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්.

සිතියම 180. උලගල්ලකෝරලේ. අසිතිකම කින්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	අක්කර මහන. යක මිල. අ. රු. ප. රු.
614	අලිත්තාන	මල්හාමිගමරල	විශට සුදුසු කවුපත් කැලේ	4 1 34 30
614	එම	එම	එම	0 3 14 30
2351	අවුරුව	සිතියම 721. මහපොතානකෝරලේ. අප්පහාමි ආරච්චිල	විශට සුදුසු ලද කැලේ	0 2 14 10
6607	සියම්ලාගස්වැව	සිතියම 2,181. කල්පේකෝරලේ. උක්කුරුගේ කපුරුල සහ තවත් පස්දෙනෙක්	විශට සුදුසු අත්දඩුවා කැලේ	2 0 0 12
6687	හිඹුටුනෙල්ලුවේ කුඩා ගම	සිතියම 2,202. උඹිඹිගන්කුලමකෝරලේ. හිඹුටුනෙල්ලුවේ කපුරුල සහකාර ලේකම් සහ තවත් දෙදෙනෙක්	විශට සුදුසු කවුකැලේ	0 3 28 10
6688	එම	කසිනාට්ටමේ පුන්විඳු ලේකම්	එම	1 0 35 10
6689	එම	හිඹුටුනෙල්ලුවේ උඩගාරේ වෙල් විදුනේ සහ තවත් දෙදෙනෙක්	එම	1 1 39 10
6690	එම	—	කේ. ඩබ්ලිව්. වන්නිහාමි සහ තවත් අය විසින් අල්ලා ගත තිබෙන කුඹුර	0 1 8 10
6691	එම	කපුරුල සහකාරලේකම් සහ තවත් දෙදෙනෙක්	විශට සුදුසු කවුපත්කැලේ	2 1 7 10
6641	ගල්වැව්ගේවැව	සිතියම 2,192. උඹිඹිගන්කුලමකෝරලේ. උඹිඹිගන්කුලමේ කපුරුහාමි අප්ප හාමි	එම	2 3 21 10
6628	විකිරිසියම්ලාව	සිතියම 2,185. කුන්ඩුවිටුකෝරලේ. තිඹිරිවැවේ පුන්විඳු හිටපු වෙල් විදුනේ සහ තවත් අයෙක්	විශට සුදුසු ලද කැලේ	10 3 0 10
6605	කැවිතිනෙල්ලුව	සිතියම 2,180. කුන්ඩුවිටුකෝරලේ. වාචන්තා කරුපත්	කඩඉවමකට සහ වත්තකට සුදුසු මුකලාන	2 0 38 25

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් අසිතිවාසිකම් ඇති අයවල් විනිනිමේ දිනට පැමිණ මුද්‍රත්ගේ අසිතිවාසි කම් බප්පකර හිමිකර මිනූය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිබේහර්ජන්තාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්මකත්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,  
වැඩබලන මහසෙනෙකාරිජ්ජන්තාන්සේ.

No. 1,156, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Wednesday, August 20, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
		Preliminary plan 591.—Nuwaragam korale. Claimant—Crown.				
2096	Mirihenagama	Appuhami Vel-vidane of Kumbukgahawewa	Low jungle fit for paddy	7	1 7	10 0
		Preliminary plan 589.—Nuwaragam korale. Claimant—Crown.				
2094	Kumbukgahawewa	Appuhami Vel-vidane	Low jungle fit for paddy	4	0 5	10 0
		Preliminary plan 864.—Nuwaragam korale. Claimant—Crown.				
2659	Ulukulama	M. Velate	Garden claimed by one Pinhami	0	0 32	145 0
2660	Do.	—	do.	0	0 5	145 0
		Preliminary plan 1,998.—Kanadara korale. Claimant—Crown.				
5918	Madawalagama	K. V. Appunaide	High forest fit for paddy	5	3 31	20 0
		Preliminary plan 754.—Kadawat korale. Claimant—Crown.				
2414½	Kumbukwewa	Ungurala Vedarala	High jungle fit for paddy	9	3 9	12 50
		Preliminary plan 557.—Willachchiya korale. Claimant—Crown.				
2046	Pahamunegama	Kapurubami Vel-vidane	Low jungle fit for paddy	6	3 20	12 0
2047	Do.	do.	do.	4	0 17	12 0
		Preliminary plan 318.—Kende korale. Claimant—Crown.				
1167	Maradankulama	M. Mohidin	High forest fit for paddy	9	0 22	15 0
1168	Do.	do.	do.	6	2 14	15 0
		Preliminary plan 569.—Kende korale. Claimant—Crown.				
2067	Mailagammana	Puncha Welpediya	Scrub jungle fit for paddy	2	1 13	10 0
		Preliminary plan 567.—Kende korale. Claimant—Crown.				
2065	Pinogama	Kapuwa Welpediya	Low jungle fit for paddy	2	0 16	10 0
		Preliminary plan 1,689.—Eppawala korale. Claimant—Crown.				
5116	Mailagaswewa	Manikralage Wannihami	Low jungle fit for paddy	5	3 17	10 0
		Preliminary plan 1,299.—Eppawala korale. Claimant—Crown.				
3856	Kelediwulwewa	—	Low jungle fit for paddy	0	3 39	10 0
3857	Do.	—	Open land and paddy field being encroachment by Ukku Banda and others	0	0 1	10 0
3858	Do.	—	do.	0	0 1-75	10 0
3859	Do.	—	do.	0	0 6	10 0
		Claimant—Crown and Menikrala Arachchi.				
3862	Kelediwulwewa	—	Garden	0	1 29	20 0
3864	Do.	—	do.	0	0 37	20 0
		Claimant—Crown and Sobhita				
3866	Kelediwulwewa	—	Unnanse. Contains bo-trees	0	0 18	20 0
3867	Do.	—	Cleared land	0	2 30	20 0
		Claimant—Crown and Menikrala Arachchi.				
3868	Kelediwulwewa	—	New garden	0	2 23	20 0
		Claimant—Crown and Sobhita				
3869	Kelediwulwewa	—	Unnanse. Garden	0	2 0	20 0
3870	Do.	—	Low jungle fit for paddy	3	2 33	10 0
		Claimant—Crown and Ukku Banda and others.				
3871	Kelediwulwewa	—	Paddy field	0	0 1-75	20 0
3872	Do.	—	do.	0	0 75	20 0
3873	Do.	—	do.	1	0 1-50	20 0

Claimants, if any, must attend the sale and prove their title to any of these lands.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,156, N.C. P.

වර්ෂ 1902 ජූලි මස 10 වෙනි දින කොළඹ මහලේකම්වරයාගේ කාර්යාලයේ කන්දේරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි අගෝස්තු මාසේ 20 වෙනි දිනට බදුදු සවස එකට අනු රාධුපුර් කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට කොතොත් මේරුම්කරදෙන්නට ගෙදෙනවා දැන.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොමිස්නර්වරයා විසින් නිවෙහ බිම්කැබලි 27ක්

සිතියම 591. නුවරගමකෝරලේ. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු. ග.
2096	මිරිසේනගම	කුමුක්කන්ගමුවේ අජපුතාමි වෙල්ලිදියෝ සිතියම 589. නුවරගමකෝරලේ.	විසව සුදුසු ලදු කැලේ	7 1 7	10 0
2094	කුමුක්කන්ගමුව	අජපුතාමි වෙල්ලිදියෝ සිතියම 864. නුවරගමකෝරලේ.	එම	4 0 5	10 0
2659	උළුකුලම	ඇම්. වේලානේ	වින්නාමි විසින් අයිති කම කියාතිවන වත්කම	0 0 32	145 0
2666	එම	—	එම	0 0 5	145 0
5918	මබවලගම	සිතියම 1,998. කනදරකෝරලේ. කේ. වි. අජපුතසිද්දේ	විසව සුදුසු අන්දමුවා මුකලාන	5 3 31	20 0
2414	කුමුක්කන්ගමුව	සිතියම 754. කබවත්තකෝරලේ. කලුගුරුලවෙදරල	විසව සුදුසු අන්දමුවා කැලේ	9 3 9	12 50
2046	පහලුගේගම	සිතියම 557. මලම්මියකෝරලේ. කපුරුගාමි වෙල්ලිදියෝ	විසව සුදුසු ලදු කැලේ	6 3 20	12 0
2047	එම	එම	එම	4 0 17	12 0
1167	මරදන්කුලම	සිතියම 318. කැදැකෝරලේ. ඇම්. මොතිදිත්	විසව සුදුසු අන්දමුවා මුකලාන	9 0 22	15 0
1168	එම	එම	එම	6 2 14	15 0
2067	මසිරුගමමහ	සිතියම 569. කැදැකෝරලේ. පුත්තා වෙල්ලේසියා	විසව සුදුසු කපුපත් කැලේ	2 1 13	10 0
2065	පිත්තේගම	සිතියම 567. කැදැකෝරලේ. කපුටාවෙල්ලේසියා	විසව සුදුසු ලදු කැලේ	2 0 16	10 0
5116	මසිරුගමමුව	සිතියම 1,689. එජ්ජාවෙලකෝරලේ. මැතික්කරුගේ වන්නිකාමි	විසව සුදුසු ලදු කැලේ	5 3 17	10 0
3856	කැලේදිවුල්මුව	සිතියම 1,299. එජ්ජාවෙලකෝරලේ.	විසව සුදුසු ලදු කැලේ	0 3 39	10 0
3857	එම	—	උක්කුබන්ඩා සහ තවත් අං විසින් අල්ලාගෙන සිටින කුමුර සහ පිම් වති බිම්	0 0 1	10 0
3858	එම	—	එම	0 0 1.75	10 0
3859	එම	—	එම	0 0 6	10 0
3862	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව සහ මැතික්කරු ආරම්භිල. වත්කම	එම	0 1 29	20 0
3864	එම	—	එම	0 0 37	20 0
3866	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව සහ සෝබිගලන්නාගේ. බෝගස් තිබේ	එම	0 0 18	20 0
3867	එම	—	එම	0 2 30	20 0
3868	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව සහ මැතික්කරු ආරම්භිල. අවත්වත්කම	එම	0 2 23	20 0
3869	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව සහ සෝබිගලන්නාගේ. වත්කම	එම	0 2 0	20 0
3870	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව. විසව සුදුසු ලදුකැලේ	එම	3 2 33	10 0
3871	එම	අයිතියම කියන්නා—ආණ්ඩුව, උක්කුබන්ඩා සහ තවත්. කුමුර	එම	0 0 1.75	20 0
3872	එම	—	එම	0 0 0.75	20 0
3873	එම	—	එම	0 0 1.50	20 0

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඇති අයවල් සිටින්නම් ඔවුන් මිනිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිති වාසිකම් බඳුණකර ගිවිසිගනිමිනි.

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා පරිබෝධයට පත්වනු ලබන්නාට අයදා, මිනිනීමේ කොන්දේසිය ගැණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කාර්යාලයේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමහනවකන්දේගේ ආඥාලය,  
 ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
 මැහිබලා මහලේකම්වරයා විසින්.



No. 1,157, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Wednesday, September 3, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Nuwaragama palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 2,160.—Eppawala korale. Claimant—Crown.						
6519	Amunuwetiya	M. Wannihami and Ukkurala of Anuradhapura	Forest fit for paddy	4	2 21	Rs. 11
Preliminary plan 414.—Eppawala korale. Claimant—Crown.						
1599	Dikwewa	Kirihami Menikrala	Low jungle fit for paddy	7	1 4	11
Preliminary plan 1,185.—Eppawala korale. Claimant—Crown.						
3538	Amunukole	M. Kaluhami	Jungle fit for garden	3	1 8	10
Preliminary plan 1,618.—Eppawala korale. Claimant—Crown.						
4921	Amunukole	—	Paddy field (encroachment by Pulingurala Vel-vidane, &c.)	0	1 1	10
Preliminary plan 1,102.—Eppawala korale. Claimant—Crown.						
3088	Konwewa	Punchiappuge Tikiriappu	Paddy field (encroachment by Badderala)	0	0 32	20
Preliminary plan 1,630.—Eppawala korale. Claimant—Crown.						
4949	Palugaswewa	Palugaswewe Ratemahatmaya	Land fit for paddy	2	0 12	10
Preliminary plan 1,655/6.—Eppawala korale. Claimant—Crown.						
5013	Ihalagama	Dissanayaka Kirihami and others	Land fit for paddy	2	3 5	10
5018	Rambewa	—	do.	2	0 17	10
Preliminary plan 1,413.—Kende korale. Claimant—Crown.						
4355	Horowubindunuwewa	—	Garden (encroachment by Wannihami Gamarala)	0	0 8	10
Preliminary plan 1,645.—Kende korale. Claimant—Crown.						
4990	Siyambalagaswewa	—	Paddy field (encroachment by villagers)	0	0 14	10
Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown.						
4328	Kallanchiya	Punchiralage Appurala	Low jungle fit for paddy	1	1 37	25
Preliminary plan 1,504.—Kende korale. Claimant—Crown.						
4648	Pihimbiyagollewa	—	Jungle fit for paddy, but contains some rocks	1	0 3	10
Preliminary plan 2,176.—Kende korale. Claimant—Crown.						
6573	Kandewedivulgahawela	Wannihami Gamarala, P. Udayare and others of Kendewa	Paddy field	5	2 26	15
Preliminary plan 2,170.—Kende korale. Claimant—Crown.						
6562	Kudagama	Appuhami Mohottala and others of Siyambalagaswewa	Low jungle fit for paddy	3	3 0	10
6563	Do.	do.	Paddy field	1	2 3	10
Preliminary plan 827.—Kadawat korale. Claimant—Crown.						
2561	Marakkalahammillewa	Mira Lebbe Vel-vidane and M. T. Madar	Jungle fit for paddy	35	1 0	10
Preliminary plan 1,881.—Kadawat korale. Claimant—Crown.						
5543	Marakkalahammillewa	Pana Selema and others	Low forest fit for paddy	1	2 13	10
5544	Do.	Pana Selema or K. Sinnatambi	do.	3	2 19	10
5545	Do.	do.	do.	1	1 23	10
5546	Do.	Pana Selema or Katu Bawa	do.	4	0 0	10
5547	Do.	do.	Field (encroachment by K. Omaru)	0	0 35	10
5548	Do.	—	Field (encroachment by Pichche)	0	0 39	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
5549	Marakkalahammillewa	—	Field (encroachment by Kasim)	0	0 33	10
5550	Do.	—	do.	0	0 33	10
5551	Do.	—	Field (encroachment by Omaru)	0	1 10	10
Preliminary plan 1,207.—Kadawat korale.						
R 123	Etawiragollewa	Claimant—Crown and Ranhamigamaralage Girangi. K. Appurala	Open high land fit for garden	0	1 16	10
S 123	Do.	do.	do.	0	0 32	10
Preliminary plan 1,711/33.—Kadawat korale.						
5170	Daechhidamana	Claimant—Crown. Gama Vel-vidane and others	Land fit for paddy	9	0 37	10

Claimants to any of these lands must attend the sale with their deed of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,157, N.C. P.

විෂි 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ  
මහසෙක්කුකාරියර්ග්ගයාන්සේගේ කන්තෝරුවේදීය.

භූමිමාදු දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තරුන්ගෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බ් මස 3 වෙනි දිනකු බදද සමස එකට අනු රබදුරේ කවිවරියේදී වෙන්දේසිකර විකුණන්නට නොනොන් මේරුන්නර දෙන්නට යෙදෙන්නට ඇත.

රුමුරුවද දිසාවේ අනුරබදුර පලාතේ නුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 28ක්.

සිතියම 2,160. එප්පාවෙලකෝරලේ. අසිනිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කර සහ මිල. රු.	
6519	අමුනුවැව්	අනුරබදුරේ ඇම්. වන්නිසාම් සහ රුක්කුරු	මියට පුදුසු මුකලාන	4 2 21	11	
1599	දක්වැව	කිරිසාම් මැතිකරු	මියට පුදුසු ලදකැලේ	7 1 4	11	
3538	අමුනුවැව්	ඇම්. කප්පාම්	වන්නකට පුදුසු කැලේ	3 1 8	10	
4921	අමුනුවැව්	—	ජුලිගුරුවෙල්විදුගේ සහ තවත් අය අල්ලාගත තිබෙන කුඹුර	0 1 1	10	
3088	කෝන්වැව	සිතියම 1,102. පුත්තේපුගේ මිසිරිඅප්පු	බදදේරු අල්ලාගත තිබෙන කුඹුර	0 0 32	20	
4949	පඵසවැව	සිතියම 1,630. පඵසවැවේ රවේමකන්මසා	මියට පුදුසු ඉඩම	2 0 12	10	
5013	ඉහලගම	සිතියම 1,655/6. දිසාසාසක කිරිසාම් සහ තවත්	මියට පුදුසු ඉඩම	2 3 5	10	
5018	රඹුව	—	එම	2 0 17	10	
සිතියම 1,413. කැදකෝරලේ.						
4355	කොණරවිඳිනු වැව	—	වන්නිසාම් ගමරු විසින් බලගන්කාරයෙන් අල්ලාගත තිබෙන වන්න	0 0 8	10	
4990	සිසම්ලාගස්වැව	—	සිතියම 1,645. ගම්බු විසින් බලගන්කාර සට අල්ලාගත තිබෙන කුඹුර	0 0 14	10	
4328	කල්ලන්මිය	සිතියම 1,409. පුත්තේපුගේ අප්පුරු	මියට පුදුසු ලදකැලේ	1 1 37	25	
4648	පිහිඹියකෝල්ලුව	—	මියට පුදුසු කැලේ තුඹුත් පඵස තිබේ	1 0 3	10	
සිතියම 2,176.						
6573	කැදුවේ දිවුල් ගමවෙල	කැදුවේ වන්නිසාම් ගමරු, පි. රබසාපේ සහ තවත්	කුඹුර	5 2 26	15	
6562	කුඩාගම	සිතියම 2,170. සිසම්ලාගස්වැවේ අප්පුසාම් මො	මියට පුදුසු ඉඩම	3 3 0	10	
6563	එම	කොට්ටාල සහ තවත් එම	මියට පුදුසු ලදකැලේ	1 2 3	10	

නො.	ගම්.	ඉල්ලුම්කාරයා.	අත්දැම.	මහක. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
සිතියම 827. කඩවත්කෝරලේ.					
2561	මරක්කලගමමල්ලා	මීරලෙඹිඹේ වෙල්පිදුනේ සහ ඇම්. ටී. මදර	වියව සුදුසු ලදකැලේ	35 1 0	10
සිතියම 1,881.					
5543	එම	පානා සෙලේමා සහ කවත්	වියව සුදුසු ලද මුකලාග	1 2 13	10
5544	එම	පානා සෙලේමා සහ කේ. සික්කනඹි	එම	3 2 19	10
5545	එම	එම	එම	1 1 23	10
5546	එම	පානා සෙලේමා නොහොත් කාටුඛාවා මමරු	එම	4 0 0	10
5547	එම	එම	කේ. මමරු විසින් අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 0 35	10
5548	එම	—	පිවිවේ විසින් අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 0 39	10
5549	එම	—	කාසිම් අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 0 33	10
5550	එම	—	එම	0 0 33	10
5551	එම	—	මමරු විසින් අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 1 10	10
සිතියම 1,207. කඩවත්කෝරලේ. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව සහ රත්නාඹි ගමරලානේ ගි. 6.					
R 123	ඇවිවිට්ටොල්ලා	කේ. අප්පුරුල	වත්කමට සුදුසු පිවිටි	0 1 16	10
S 123	එම	එම	සහිත ගොඩ ඉඩම	0 0 32	10
සිතියම 1,711/33. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.					
5170	දුවිපිදුමන	ගම් වෙල්පිදුනේ සහ කවත්	වියව සුදුසු ඉඩම	9 0 37	10

මෙම ඉඩම්වලින් කොසිට ඉඩමක්වත් අයිතිවාසිකම් ඇති අය විකිණීමේ දිනෙදී අයිතිවාසිකමේ බඳුන් ඇතුළු පැමිණෙන්නට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ච්ඡන්දනාත්සේනෙත්තු, විකිණීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාත්සේනෙත්තු දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමානත්වගත්සේනේ ආඥාවලෙක,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහසෙත්තනාච්ඡි වමික.

No. 1,158, N.C. P. Colonial Secretary's Office, Colombo, July 15, 1902.

ON Monday, September 8, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,774/96.—Mahapotana korale.  
 Applicant—Ibrahim Muhandiram and others.

Lot.	Village.	Name of Claimant	Description.	Extent. A. R. P.
5298	Migaskada	Crown	Land fit for paddy	6 1 2
Preliminary plan 1,796/110.—Uddiyankulama korale. Applicant—Kapurala, ex-Arachchi.				
5840	Etapatwewa	Crown	Land fit for paddy	3 3 28
Preliminary plan 732.—Kalpe korale. Applicant—Udayare Vel-vidane.				
2367½	Ratmalagahawewa	Crown	Scrub jungle fit for paddy	2 2 24
Applicant—Wannihami Vel-vidane.				
2369	Petiyannekada	Crown	Scrub jungle fit for paddy	0 3 28
Preliminary plan 74.—Ulagalla korale. Applicant—Nil.				
M 13	Bamunugama	Crown	Low jungle fit for paddy	42 2 10
Y 13½	Aminichchiya	do.	do.	1 0 28
Upset price,—Rs. 10 per acre.				
Preliminary plan 167.—Ulagalla korale. Applicant—Nil.				
A 42	Nilatapattiya	Allikandu Lebbege Katu Bawa	Old field	0 2 20
B 42	Do.	Alikandu Lebbege Katu Bawa and another	do.	2 0 39
C 42	Do.	do.	do.	0 1 11
D 42	Do.	do.	do.	1 0 18

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
E 42	Nilatapattiya	Periyage Kuppa Pichche	Old paddy field	0	1	15
F 42	Do.	do.	do.	1	0	30
G 42	Do.	Udumanpillage Asankandu	do.	0	1	4
H 42	Do.	do.	do.	0	3	11
I 42	Do.	Ossentambige Pakkiritambi and another	do.	0	1	18
J 42	Do.	do.	do.	1	0	13
K 42	Do.	Ahamaduge Ossentambi and another	do.	0	1	11
L 42	Do.	do.	do.	1	0	14
M 42	Do.	Awakarge Kuppattambi Vel-vidane and others	do.	0	1	0
N 42	Do.	do.	do.	1	0	21
O 42	Do.	Tambikanduge Mariamma and another	do.	0	0	28
P 42	Do.	do.	do.	1	0	29
Q 42	Do.	Ismapulle Awukaraya Vidane and another	do.	1	0	28
R 42	Do.	Sinnakanduge Kappadaya and another	do.	0	2	33
S 42	Do.	Udumage Mariamba and another	do.	1	1	5
T 42	Do.	Ahamadupullege Ossentambi and another	do.	1	1	0
U 42	Do.	Alikandulebbege Katu Vel-vidane and others	Threshing floor	0	0	31
V 42	Do.	Ismayapullege Kuppattambi	Paddy field	1	0	14
W 42	Do.	Omaruwagamaraidage Selema	do.	0	3	37
X 42	Do.	Ossentambige Mammaduwa and another	do.	0	0	30
Y 42	Do.	Ismayapullege Kuppattambi	do.	1	1	27*
A 43	Pandiyankulama	Omarukanduge Selema Lebbe and others	do.	0	3	30
B 43	Do.	Awakkarage Punchi Lebbe and another	do.	0	2	27
C 43	Do.	Nainapillage Isupu and others	Old paddy field	0	3	12
D 43	Do.	Kuppattambige Karta Lebbe	do.	0	3	4
E 43	Do.	Bawakandage Ahamado and others	do.	0	2	5
F 43	Do.	Wedikkarayage Kasiya	do.	0	2	13
G 43	Do.	Assana Gamaaide Kasi Umma and another	do.	0	2	28
H 43	Do.	Ahamado Pullege Kuppamma and another	do.	0	1	13
I 43	Do.	Awakkara Vidanage Ali Uduma and another	do.	0	3	6
J 43	Do.	Assenkanduge Siniya and another	do.	1	0	24
K 43	Do.	Awakkarage Kunchi Lebbe and another	do.	0	2	4
L 43	Do.	Awakkarage Kuppattambi Vel-vidane and another	do.	0	3	39
M 43	Do.	Siniyage Kuppa Pichche and others	do.	0	1	34
N 43	Do.	Awakkarage Ali Uduma	do.	0	2	3
O 43	Do.	Kuppawedikkarayage Kasiya	do.	0	2	5
P 43	Do.	Assanage Kasimma and another	do.	0	2	13
Q 43	Do.	Ali Udumage Pakir Tambi	do.	0	1	36
422	Do.	Applicant—Mudaligamanaidage Ali Uduma and others. Crown	Old paddy field	3	0	3
		Applicant—Nil.				
R 43	Do.	Awakkarage Kuppattambi Vel-vidane	do.	0	3	3
S 43	Do.	Awakkarage Kunchi Lebbe and others	do.	0	3	4
T 43	Do.	Mudaliyage Ali Uduma	do.	0	3	8
U 43	Do.	Siniyage Kuppa Pichche and others	do.	0	2	27
V 43	Do.	Bawakanduge Sara and others	do.	0	2	33
W 43	Do.	Wedikkarayage Kasiya and another	do.	0	2	31
X 43	Do.	Ahamado Tambige Kuppa Umma and others	do.	0	2	27
Y 43	Do.	Assangamanaidage Kassi Umma and another	do.	0	3	9
423	Do.	Applicant—Mudaliyagamanaidage Ali Uduma and others. Crown	do.	6	1	10
		Applicant—Nil.				
Z 43	Golumaradankulama	Pakiri Tambige Ussen Tambi and others	do.	10	0	21
A 44	Do.	Ossen Tambige Ibrahim Lebbe	do.	6	3	2
C 44	Palayakulama	Ranhamige Ukku Banda and others	do.	3	2	1
D 44	Do.	Punchi Appuge Kalu Banda and others	do.	3	3	9
E 44	Do.	Ranhamige Kapurula and others	do.	7	1	18
F 44	Do.	Kalu Bandage Kanmenika and another	do.	2	2	24
G 44	Do.	Bandage Dingiri Menika and another	do.	1	1	0
H 44	Do.	Punchiralage Tikiri Appu and others	do.	1	2	17
I 44	Do.	Ranhamige Kapurula and another	do.	1	2	8
J 44	Do.	Menikrale Appuhamige Ukkumenika and others	do.	1	2	12

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
K 44	Palayakulama	Bandage Appurala and others	Old paddy field	2 3 27
L 44	Do.	Kalu Bandage Ran Etani and another	do.	1 0 28

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,158, N.C. P.

විෂි 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ  
මහසෙනෙවුගාර්ස් උග්තාන්තේස් කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බ්‍ර මාසේ 8 වෙනි දින වු සඳුදා සවස 1 ව ආහුරාඩ පූරේ කවිච්චිදේදී වෙන්දේසිකර විකුණනවට නොනොන් මේරුන්කර දෙවට යෙදෙන්නවා ඇත.

උතුරුමැද දිසාවේ ආහුරාඩපුර පලාතේ හුරුඵපලාත නොවිධානයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 70 ක්.

සිතියම 1,774/96. මහසෙනෙවුගාර්ස්. ඉල්ලුම්කාරයා—ඉඩ්‍රාහිම් මුහන්දිරම් සහ සවන්.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අ. ර. ප.	අක්කර ගස මිල.
5298	මිහස්කඩ	ආණ්ඩුව	මියට හුදුසු ඉඩම	6 1 2	10
5340	ඇවසන්වැව	ආණ්ඩුව	මියට හුදුසු ඉඩම	3 3 28	10
2367½	රත්මලහගවැව	ආණ්ඩුව	මියට හුදුසු කටුපත් කැලේ	2 2 24	10
2369	පෙකියන්තේසඩ	ආණ්ඩුව	එම	0 3 28	10
M 13	බමුහුගම	ආණ්ඩුව	මියට හුදුසු රළු කැලේ	42 2 10	10
Y 13½	අම්බිවිමිය	එම	එම	1 0 28	10
A 42	නිලානපවිමිය	අලිකැනිවිටු ලොම්බෙගේ කාටුබාවා	පුරුක කුඹුර	0 2 0	—
B 42	එම	එම සහ සවන් අයෙක්	එම	2 0 39	—
C 42	එම	එම	එම	0 1 11	—
D 42	එම	එම	එම	1 0 18	—
E 42	එම	පෙරියාගේ කුප්පවිමිය	එම	0 1 15	—
F 42	එම	එම	එම	1 0 30	—
G 42	එම	උදුමන්පුල්ලේගේ අසන්කඩු	එම	0 1 4	—
H 42	එම	එම	එම	0 3 11	—
I 42	එම	මස්සන්තම්ගේ කිරිකම් සහ සවන් අයෙක්	එම	0 1 18	—
J 42	එම	එම	එම	1 0 13	—
K 42	එම	අහමදුගේ මසන්කම් සහ සවන් අයෙක්	එම	0 1 11	—
L 42	එම	එම	එම	1 0 14	—
M 42	එම	අවකරුගේ කුප්පවිමිය වෙල්ලිදුගේ සහ සවන්	එම	0 1 0	—
N 42	එම	එම	එම	1 0 21	—
O 42	එම	තම්කඩුගේ මාරිඅම්මා සහ සවන්	එම	0 0 28	—
P 42	එම	එම	එම	1 0 29	—
Q 42	එම	ඉස්මාපුල්ලේ අබුකරයා වෙල්ලිදුගේ සහ සවන් අයෙක්	එම	1 0 28	—
R 42	එම	සිත්තකන්ඩුගේ කරපවසා සහ සවන් අයෙක්	එම	0 2 33	—
S 42	එම	උදුමාගේ මාරිගම්මා සහ සවන් අයෙක්	එම	1 1 5	—
T 42	එම	අහමදුපුල්ලේගේ මසන්කම් සහ සවන් අයෙක්	එම	1 1 0	—
U 42	නිලන්තාපවිමිය	අලිකැනිවිටුලොම්බෙගේ කටුවෙල්ලිදුගේ සහ සවන්	කමක	0 0 31	—
V 42	එම	ඉස්මාපුල්ලේගේ කුප්පවිමිය	කුඹුර	1 0 14	—
W 42	එම	මමරුවානමකසිදේගේ සෙලේම	එම	0 3 37	—
X 42	එම	මසන්කම්ගේ මුහම්මදුඩා සහ සවන් අයෙක්	එම	0 0 30	—

කො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	ඉක්කර මහත. රු. ප.	අක්කර රු.
Y 42	නීලත්තාපව්විය	ඉස්මතාපුල්ලේගෙ කුප්පතම්	කුඹුර	1 1 27	ඉතුරුකර නිමි.
A 43	පාත්තියන්කුලම	මමරුකන්ඩුගෙ ගෙලේවලෙහිමි සහ තවත්	එම	0 3 30	—
B 43	එම	අවක්කරගෙ පුත්විලෙහිමි සහ තවත් අගෙක්	එම	0 2 27	—
C 43	එම	කෙසිතාපිල්ලේගෙ ඉසුර් සහ තවත්	පුරුණ කුඹුර	0 3 12	—
D 43	එම	කුප්පතම්ගෙ කර්තලෙහිමි	එම	0 3 4	—
E 43	එම	වාවාකන්ඩුගෙ අහමදු සහ තවත්	එම	0 2 5	—
F 43	එම	වෙහික්කාරයාගෙ කාසිය	එම	0 2 13	—
G 43	එම	අසනාගමකපිද කාසිලම්මා සහ තවත් අගෙක්	එම	0 2 28	—
H 43	එම	අහමදුපුල්ලේගෙ කර්පුලම්මා සහ තවත් අගෙක්	එම	0 1 13	—
I 43	එම	අවක්කරවිදුගේගෙ අලි උදුමත් සහ තවත් අගෙක්	එම	0 3 6	—
J 43	එම	අතත්තන්ඩුගෙ සියො සහ තවත් අගෙක්	එම	1 0 24	—
K 43	එම	අවක්කරගෙ කුත්විලෙහිමි සහ තවත් අගෙක්	එම	0 2 4	—
L 43	එම	එම කුප්පතම් වෙල්විදුගේ	එම	0 3 39	—
M 43	එම	සිනියාගෙ කුප්පවිව්වෙ සහ තවත්	එම	0 1 34	—
N 43	එම	අවක්කරගෙ අලිඋදුමා	එම	0 2 3	—
O 43	එම	කුප්පවෙහික්කාරයාගෙ කාසිය	එම	0 2 5	—
P 43	එම	අසනාගෙ කාසිම්මා සහ තවත් අගෙක්	එම	0 2 13	—
Q 43	එම	අලිඋදුමාගෙ පකිර්තම්	එම	0 1 36	—
<b>ඉල්ලුම්කාරයා—බුදුලියමකපිදගෙ අලිඋදුමා සහ තවත්.</b>					
422	එම	ආණ්ඩුව	—	3 0 3	—
R 43	එම	ඉමම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් හැඟැ. අවක්කරුගේ කුප්පතම් වෙල්විදුගේ	එම	0 3 3	—
S 43	එම	එම කුත්විලෙහිමි සහ තවත්	එම	0 3 4	—
T 43	එම	බුදුලියාගේ අලිඋදුමා	එම	0 3 8	—
U 43	එම	සිනියාගෙ කුප්පවිව්වෙ සහ තවත්	එම	0 2 27	—
V 43	එම	බාවාකන්ඩු ශාසන සහ තවත්	එම	0 2 33	—
W 43	එම	වෙහික්කාරයාගෙ කාසිය සහ තවත් අගෙක්	එම	0 2 31	—
X 43	එම	අහමදුකම්ගෙ කුප්පුලම්මා සහ තවත්	එම	0 2 27	—
Y 43	එම	අසනගමකපිදේගෙ කාසිලම්මා සහ තවත් අගෙක්	එම	0 3 9	—
<b>ඉල්ලුම්කාරයා—බුදුලියාගමකපිදේගෙ අලිඋදුමා සහ තවත්.</b>					
423	එම	ආණ්ඩුව	—	6 1 10	—
Z 43	කෙළවරදන්කුලම	මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් හැඟැ. පකිර්තම්ගෙ උසන්තම් සහ තවත්	පුරුණ කුඹුර	10 0 21	—
A 44	එම	මසන්තම්ගෙ ඉමුගමලෙහිමි	එම	6 3 2	—
C 44	පලකාකුලම්	රත්තාමිගෙ උක්කුඛන්ඩා සහ තවත්	එම	3 2 1	—
D 44	එම	පුත්විදුපුගෙ කළුඛන්ඩා සහ තවත්	එම	3 3 9	—
E 44	එම	රත්තාමිගෙ කපුරු සහ තවත්	එම	7 1 18	—
F 44	එම	කළුඛන්ඩාගෙ රත්මැනිකා සහ තවත් අගෙක්	එම	2 2 24	—
G 44	එම	ඛන්ඩාගෙ හින්ගිරිමැනිකා සහ තවත් අගෙක්	එම	1 1 0	—
H 44	එම	පුත්විලුගෙ විකිරිඅපු සහ තවත්	එම	1 2 17	—
I 44	එම	රත්තාමිගෙ කපුරු සහ තවත් අගෙක්	එම	1 2 18	—
J 44	එම	මැනික්කරුඅපුරුගාමිගෙ උක්කුමැනිකා සහ තවත්	එම	1 2 12	—
K 44	එම	ඛන්ඩාගෙ අපුරු සහ තවත්	එම	2 3 27	—
L 44	එම	කළුඛන්ඩාගෙ රත්මනි සහ තවත් අගෙක්	එම	1 0 28	—

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකවුවත් අයිතිවාසිකම් ඇති අහවල් විකිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර හිටින්නට හිතැත.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා කර්වෙතර්ප් තරුල්ලන්තාන්සේනගේද, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිශාවේ ආණ්ඩුවේ ඒජන්ටාලන්තාන්සේනගේද දැනගනිමට පුළුවන.

ගරුකර උතුරුතන්වකන්සේනෙ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
මැඩ්ඩලහ මහසෙත්තපාරිස් මහත.

No. 1,159, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, July 15, 1902.

ON Tuesday, September 9, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre, Rs.
231	Tammannewa	—	Low jungle and open land fit for paddy	4 1 36	10
Preliminary plan 63.—Matumbuwa korale. Claimant—Crown and Kowurala Vel vidane and others of Senadiriyaagama.					
409	Karuwalagaswewa	Appurala Wedaralage Kowurala Vel-vidane of Senadiriyaagama and ten others	Scrub jungle fit for paddy	11 3 18	12
Preliminary plan 153.—Matumbuwa korale. Claimant—Crown and applicants.					
863	Uturuwellagama	—	High jungle fit for paddy	2 0 15	10
864	Do.	Ambarapotirilage Naidorala of Gal-kadawala	do.	2 1 2	10
Preliminary plan 249.—Matumbuwa korale. Claimant—Crown.					
6639	Wannankulama	Kadira Welpediya	High jungle fit for paddy	6 0 10	11
Preliminary plan 2,190.—Ulagalla korale. Claimant—Crown.					
6643	Galapitawewa	Welage Kadira and P. Kanden of Padiketuwewa	Low jungle fit for paddy	2 2 32	10
6644	Do.	U. B. Tilekaratne and another of Pirimiyankulama	do.	3 2 13	10
6646	Padiketuwewa	Welage Sira Vel-vidane and another	Low jungle and open land fit for paddy	3 1 23	10
6647	Do.	Wela, ex-Vel-vidane	Forest fit for paddy	3 1 14	10
6649	Do.	—	Open land containing a Pullayar kovil and a broken statue of Buddha	0 0 32	10
Preliminary plan 2,197.—Ulagalla korale. Claimant—Crown.					
6674	Kudawewa	Sirala Lekamage Kapuwa of Mawatawewa	Low jungle fit for paddy	4 1 13	10
Preliminary plan 2,198.—Ulagalla korale. Claimant—Crown.					
6676	Uttimaduwa	N. M. Bandirala and Siriwardena Malhami and five others	Scrub jungle and forest fit for paddy	17 0 34	10
6677	Do.	—	do.	0 2 14	10

Claimants to any of these lands must attend the sale with their deeds of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVENS,  
Acting Colonial Secretary.

No. 1,159, N.C. P.

විෂි 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ

මහලොකුකාරිස්ලන්කාන්සේසේ කන්කෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්කස ඉඩම් ආණ්ඩුව නියෝගවල ප්‍රකාරයට වෂි 1902 කේ සැප්තැම්බර් මාසේ 9 වෙනි දිනවූ අභ්‍යරුවාද සමය 1 වූ අනුරාධපුරේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව නොහොත් මේරුක්කර දෙව්ව යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුවලාන කොමඩායෙස් පිහිටාතිවෙන බිම්කැබෙලි 13ක්.

සිතියම 63. මාවලුවාකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ සේනාදරියාගම

කවුරුල වෙල්විදායේ සහ තවත්.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. සහ මුල. අ. රු. ප.	අක්කර රු.
231	තම්මන්කුව	—	වගව සුදුසු ලදකැලේ සහ පිටවනි බිම	4 1 36	10
සිතියම 153. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ ඉල්ලුම්කාරයා.					
409	කරුවලගස්වුව	සේනාදරියාගම අජ්ජුරුල වෙද රුලගෙ කවුරුල සහ තවත් දහදෙනෙක්	වගව සුදුසු කවුපත්කැලේ	11 3 18	12
සිතියම 249. අයිතිකම කියන්නා—ආණ්ඩුව.					
863	උතුරුමැදලගම	—	වගව සුදුසු අන්දමුවා කැලේ	2 0 5	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහඟ. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
864	ලතුරුවැල්ලාගම	ගල්කඩවල අඹර පොකිරලගේ කපිදුරු	විශව සුදුසු අයදුම්වා කැලේ	2 1 2	10
6639	වත්තක්කුලම	සිතියම 2,190. ලලගල්ලකෝරලේ. කදිර වෙල්පේසියා	විශව සුදුසු අයදුම්වා කැලේ	6 0 10	11
6643	ගලපිටුවාව	සිතියම 2,193. පඩිකෙටුවාවේ වේලාගේ කදිර සහ පී. කන්දන්	විශව සුදුසු ලදුකැලේ	2 2 32	10
6644	එම	පෙරමුණක්කුලමේ යු. බී. තීලක රත්න සහ තවත් අයගේ	එම	3 2 13	10
6646	පඩිකෙටුවාව	වේලාගේ සිර වෙල්පේදගේ සහ තවත් අයගේ	විශව සුදුසු පිට්ටනි බිම සහ ලදු කැලේ	3 1 23	10
6647	එම	වේලා හිටපු වෙල්පේදගේ	විශව සුදුසු මුකලාන	3 1 14	10
6649	එම	—	කැඩිවිට මුඩරුවගේ සහ පුල්ලොර් කෝවිලක් ඇති පිට්ටනි බිම	0 0 32	10
6674	කුඩාවාව	සිතියම 2,197. මාවකවැවේ සිරල ලේකමගේ කපුවා	විශව සුදුසු ලදුකැලේ	4 1 13	10
6676	ලවපිලෙටුව	සිතියම 2,198. ඇම්. ඇම්. බත්තිරල සිරිවර්ධන මල්කාමි සහ තවත් 5 දෙනෙක්	විශව සුදුසු කපුවක් කැලේ සහ මුකලාන	17 0 34	10
6677	එම	එම	එම	0 2 14	10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අයවල් අයිතිවාසිකම් මල්පුත් අරගන වීම් නිමේ දිනෙදී පැමිණි සිටින්නට මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්. විශ්වජනරාජලත්නාත්තේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා ලතුරුවැල්ල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාත්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,  
 ආර්. බණ්ඩාර. අධ්‍යක්ෂ,  
 වැඩබලන මහසෙක්‍රතාරිස් මහ.

**LAND SALES IN THE PROVINCE OF UVA.**

No. 541, P. OF U.

Colonial Secretary's Office,  
 Colombo, July 10, 1902.

ON Tuesday, September 9, 1902, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Badulla District of the Province of Uva.  
 For Sale or settlement.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 1,028. Village—Pittewela in Buttala korale of Buttala.						
O 114	Gadolbammewatta	Bandara Mohottalage Sudukuma	Garden	0	0 37	20
P 114	Gadolbammewatta-pahalawatta	do.	do.	0	1 11	20
Preliminary plan 230. Village—Puswellewa in Kandapalla.						
595	Puswellewakele	Crown	Forest	25	1 36	10
597	Sadinahelakele	do.	do.	20	0 12	10
Preliminary plan 698. Village—Kahagolla in Mahapalata korale of Udukinda.						
2442	Ampitigodapatana	Crown	Patana	5	0 11	10
2443	Do.	do.	do.	8	3 8	10
Preliminary plan 681. Village—Ettalapitiya in Mahapalata korale of Udukinda.						
2396	Kandearawa	Crown	Suitable for paddy	0	3 23	10
Preliminary plan 807. Village—Kanawegolla in Wegam pattu of Wellassa.						
2829	Maduruoyapatana	Crown	Patana and scrub	0	0 33	10



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
	Preliminary plan 824.	Village—Pallegama Millebadde in Passara korale of Yatikinda.			
W 91	Udapitiyapatana	Mr. Allan Croning of Badulla	Patana	1 3 25	10
2874	Udaoyapatana	do.	do.	0 2 17	10
2875	Do.	do.	do.	0 1 21	10
2876	Do.	do.	do.	0 2 35	10
X 91	Alutarawa	do.	do.	0 2 6	10
A 92	Godawattapatana	do.	do.	8 3 4	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 541, P. OF U.

වම් 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ

මහසෙක්කාරිස්සර්නාත්සේනේ කන්කෝරුවොදිය.

උග්ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බ් මස 9 වෙනි දින වූ අගහරුවාදු පස්වරු 10 බදුම් කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උග්ව දිසාවේ බදුම් පලාතේ කොට්ඨාසයේ පිහිටාතිවෙන බිම්කැබලි 14ක්.

සිතියම 1,028. විකිනීමට ගෝ මෙරුමිකිරීමට.

අයිතිකම් කියත්තා—බන්ධාර මොකොට්ටලාගේ සුදකුමා.

අක්කරයකට

නො.	භම.	ඉඩමේ නම.	අන්දම.	අක්කරයකට	
				මහත. අ. රු. ප.	ලංසුව. රු.
0 114	බුන්තල, බුන්තල කෝරළේ පිල්ලේවෙල එම	ගවොල්බැමීමේ වත්ත	වත්ත	0 0 37	20
P 114	එම	ගවොල්බැමීමේ වත්තේ පහල වත්ත එම	එම	0 1 11	20
සිතියම 230. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.					
595	වැල්ලවැවේ කන්දපල්ල කෝරලේ පුස්වැල්ලව එම	පුස්වැල්ලවකැලේ සාදිනාකෙල කැලේ	කැලේ එම	25 1 36	10
597	එම	සාදිනාකෙල කැලේ	එම	20 0 12	10
2442	උඩුකිඳු මහපලාතකෝරළේ කහකොල්ල එම	අම්පිපිහොට පහත එම	පහත එම	5 0 11	10
2443	එම	එම	එම	8 3 8	10
සිතියම 681.					
2396	උඩුකිඳු මහපලාතකෝරළේ ඇත්තලපිටිය	කන්දෙඅරුව	විවැපිරීමට යෝග්‍ය ඉඩම	0 3 23	10
සිතියම 807.					
2829	වැගන්පත්තුවේ කහවැයොල්ල	මදුරුමිසපහත	පහත සහ සිහින් කැලේ	0 0 33	10
සිතියම 824. අයිතිකම් කියත්තා—බදුල්ලේ ඇලන්කෝනිත්ලත්නාත්සේ.					
W 91	යම්කිඳු පස්සරකෝරළේ පල්ලේභම මිල්ලේ බැද්ද	උඩපිටියේ පහත	පහත	1 3 25	10
2874	එම	උඩමස පහත	එම	0 2 17	10
2875	එම	එම	එම	0 1 21	10
2876	එම	එම	එම	0 2 35	10
X 91	එම	අඑන්අරුව	එම	0 2 6	10
A 92	එම	ගෙඩුවත්තේ පහත	එම	8 3 4	10

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්සන්ලත්නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උග්වදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කාරිස් මමිහ.

No. 542, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 10, 1902.

ON Tuesday, September 9, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the Badulla District of the Province of Uva.

For sale or settlement.

Preliminary plan 1,026. Village—Nayinnewela in Wegam pattu of Wellassa.

Applicant—Molandeniyé Helagedara Appuhami.

Lot.	Name of Land.	Name of Claimant.	Description	Extent.
				A. R. P.
3412	Dimbulgahakumbura	Crown	Paddy	1 0 10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
4304	Preliminary plan 1,021. Elamalekanda	Village—Bambaragama in Kumbalwela korale of Yatikinda. Superintendent of Balagala estate	Tea in full bearing	2 3 36
J 113	Pallebaddehena	Baddegedara Appuhami, Kumbalwela Korala, and Superintendent of Balagala estate	do.	2 1 30
K 113	Do.	do.	do.	3 1 25
L 113	Do.	D. H. Wittachchi of Bandarawela	Chena	3 2 33
M 113	Do.	Kumbalwela Korala, Huduhami, and Wittachchi Mudalali	Garden	0 3 10
N 113	Do.	Siribaddena, Ukku Banda, and Wittachchi Mudalali	do.	2 1 18
O 113	Do.	Wittachchi Mudalali	Chena	1 1 15
P 113	Do.	Heen Appuhami and Wittachchi Mudalali	Patana	1 1 0
Q 113	Do.	do.	Chena	1 0 19
R 113	Nugegawawatta	Appuhami, Kumbalwela Korala, and Wittachchi Mudalali	do.	1 0 13
S 113	Tavalanmandiyewatta	do.	Old garden	3 2 36
T 113	Pellabaddehena	Wittachchi Mudalali	do.	2 2 12
U 113	Ellapitawatta	Siribaddena and Wittachchi	Chena	1 3 34
V 113	Pellebaddehena	Kiri Banda Gamarala Appuhami, Wittachchi Mudalali, and Kumbalwela Korala	do.	3 1 29
W 113	Ellapitahena	Uku Banda, Appuhami Korala, and Wittachchi	do.	1 0 21
X 113	Ellapitawatta	James Appu, Appuhami Korala, and Wittachchi	Garden	1 0 17
Y 113	Kandapallawatta	Appuhami Korala of Kumbalwela	Old garden	0 2 0
Z 113	Naranwewehena	Appuhami, Siyatu, Mutumenika, Rammenika, Kuma, and Huduhami	Chena and garden	8 0 34
A 114	Do.	Siyatu, Appuhami, and Mutumenika	Field	0 0 30
B 114	Do.	Sudu Banda, Kiriwante Heenmenika	Chena	5 2 5
C 114	Patanewatta	Marikar Lebbe Pitche Bawa	Old garden	1 1 17
D 114	Sewalawatta	do.	do.	2 0 21
E 114	Galpottemankadehena	Chrisna Umma and Marikar Lebbe Pitche Bawa	do.	1 1 15
F 114	Galpottemankadewatta	Appuhami Korala and others	do.	1 0 11
G 114	Do.	Sudu Banda, Kiriwante, and others	Chena	0 3 36
H 114	Do.	Letchimi Krisna, Umma, and others	do.	1 0 11
I 114	Kudawatte Hirigalagodahena	Appuhami Korala and Kiri Banda	Patana	4 0 37
J 114	Do.	Superintendent, Balagala estate	Tea	1 0 38
K 114	Kudawatte Hirihena	Appuhami and Kumbalwela Korala	Chena	3 1 12
L 114	Do.	do.	do.	2 1 13
M 114	Ooroowalehena	Hudu Banda, Siyatu, and others	Patana	0 3 19
N 114	Do.	Sudu Banda	do.	0 1 18

Upset price of lots 3,412 and A 114, Rs. 20 per acre ; lot 3,404, Rs. 100 per acre ; every other lot, Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 542, P. OF U.

වම් 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටා විසින් සකස් කළ බලපත්‍රපතකට අදාළව.

උතුරු දිසාවේ ආණ්ඩුවේ එස්. ජයවර්ධන මහතා විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 9 වෙනි දින වූ අගනරුවාදු පස්වරු 10 බදු මකවීමේදී වෙන්දේසි කර විකුනන ලද භූමි ප්‍රදානයට අදාළව.

උතුරු දිසාවේ බදු පලයේ කොටස සඳහා පිහිටා ඇති විවිධ ඉඩම් 33 ක්.

පිහිටීම 1,026. විකිණීමේ කොටස මුද්‍රාණය වීමට. ගිණුම්—වෙල්ලප්පේ වැහලපත්තුවේ හි සිසිනේ වෙල. ඉල්ලුම්කරු:—මලන්දෙනිගේ ගෙලගෙදර අප්පුහාමි.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	ඉරි. ප.
3412	දිවුල්ලකුඹුර	ආණ්ඩුව	කුඹුර	1 0 10
3404	එලමල්ලකන්ද	සිසිනම 1,021. සවිකිඳු කුඹුල්වෙලකෝරල් බිම්පත.	බිම්පත	2 3 36
J 113	පැල්ලබැද්දෙහෙන	බැද්දෙහෙන අප්පුහාමි, කුඹුල් වෙල කෝරල සහ බලගලවත්තේ සුපිරිත්තේ බන්ධනාගාර	සේවැවිල්ල	2 1 30
K 113	එම	එම	එම	3 1 25
L 113	එම	එම	එම	3 2 33
M 113	එම	බන්ධාරවෙල හි. එම්. විවිච්චි කුඹුල්වල කෝරල, සුදුහාමි සහ විවිච්චි මුදුලාලි	සේන	0 3 10
N 113	එම	සිරිබද්දක, උත්තමත්ත සහ විවිච්චි මුදුලාලි	වත්ත	2 1 18

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහස. අ. රු. ප.
O 113	පැල්ලබැද්දේදෙසෙන	විවිධවි විදුලාලී	සේන	1 1 15
P 113	එම	කීන්ද්‍රපුතාමි සහ විවිධවි විදුලාලී	සෙන	1 1 0
Q 113	එම	එම	සේන	1 0 19
R 113	නුගේගාවාවන්ත	අද්‍රපුතාමි, කුඹල්වෙල කෝරල සහ විවිධවි විදුලාලී	එම	1 0 13
S 113	කවලන්මස්සියේවන්ත	එම	සරන වන්ත	3 2 36
T 113	පැල්ලබැද්දේදෙසෙන	විවිධවි විදුලාලී	එම	2 2 12
U 113	ඇල්ලපිට වන්ත	සිරිබද්දන සහ විවිධවි	සේන	1 3 34
V 113	පැල්ලබැද්දේදෙසෙන	කාරිබන්ඩා ගවරල අද්‍රපුතාමි, විවිධවි විදුලාලී සහ කුඹල්වෙල කෝරල	එම	3 1 29
W 113	ඇල්ලපිටවන්ත	ලක්කුබන්ඩා, අද්‍රපුතාමි කෝරල සහ විවිධවි	එම	1 0 21
X 113	ඇල්ලපිටවන්ත	දේවිස්අද්‍රපු, අද්‍රපුතාමි කෝරල සහ විවිධවි	වන්ත	1 0 17
Y 113	කන්දපල්ලේවන්ත	කුඹල්වෙල අද්‍රපුතාමි කෝරල	සරනවන්ත	0 2 0
Z 113	කාරන්වැවේ සේන	අද්‍රපුතාමි, සියාතු, මුතුමැනිකා, රත්මැනිකා, කුමා සහ හුදුකාමි	සේන සහ වන්ත	8 0 34
A 114	එම	සියාතුඅද්‍රපුතාමි සහ මුතුමැනිකා	කුඹුර	0 0 30
B 114	එම	හුදුබන්ඩා, කිරිවන්තේ සහ හීන් මැනිකා	සේන	5 2 5
C 114	පහසේවන්ත	වරික්කාර්ලෙම්බේ පිට්ටේබාවා	සරනවන්ත	1 1 17
D 114	සෙවලවන්ත	එම	එම	2 0 21
E 114	ගල්පොත්තේ මන්කොඩි සේන	ක්‍රිස්තාලම්මා සහ වරික්කාර්ලෙම්බේ පිට්ටේ බාවා	එම	1 1 15
F 114	ගල්පොත්තේ මන්කොඩි වන්ත	අද්‍රපුතාමි කෝරල සහ තවත් හුදුබන්ඩා, කිරිවන්තේ සහ තවත්	එම	1 0 11
G 114	එම	ලෙවිම්, ක්‍රිස්තාලම්මා සහ තවත්	සේන	0 3 36
H 114	එම	එම	එම	1 0 11
I 114	කුඩාවන්තේ කිරිගල ගොඩසේන	අද්‍රපුතාමි කෝරල සහ කිරිබන්ඩා	පහස	4 0 37
J 114	එම	බලගලවන්තේ සුපිරිත්වැව්බන්ඩි නෑස	සේවන්ත	1 0 38
K 114	කුඩාවන්තේ කිරිසේන	අද්‍රපුතාමි සහ කුඹල්වෙලකෝරල	සේන	3 1 12
L 114	එම	එම	එම	2 1 13
M 114	ඌරුවලේනෑන්ත	හුදුබන්ඩා, සියාතු සහ තවත්	පහස	0 3 19
N 114	එම	හුදුබන්ඩා	එම	0 1 18

නොම්බර 3412 සහ A 114 හි කවිවිලට අක්කර 100 ට වැඩිවූ රුපියල් 20, නොම්බර 3404 හි කවිවිලට අක්කර 100 ට වැඩිවූ රුපියල් 100, අතිකුත් සෑම ඉඩකඩවිවිලට අක්කර 100 ට වැඩිවූ රුපියල් 10.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේකර්ස්කරුලක්කාත්සේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උච්චිතවම ආණ්ඩුමේ ඒජන්තලක්කාත්සේගෙත්තු දැනගත්ව පුළුවන.

ගරුහර උතුමානන්වගන්සේගේ ආඥා ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරිස් මහත.

### LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 423, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, July 30, 1902.

ON Tuesday, August 26, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-seven allotments of land situated in the Meda korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 245. Village—Mulgama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
T 36	Udavendawa	T. B. Mulgama Korala and others	Paddy field	1	3 4	200
U 36	Konewetiya	do.	do.	0	2 35	200
V 36	Wendawamedakeli	Kiriappuhami and others	do.	0	1 0	20
W 36	Pahalawendawa	Moraala Pinhami	do.	0	1 3	25
X 36	Wendawapaula	Godaliyadde Balahami and others	do.	1	0 37	100

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Z 36	Erebaddekotairawalla	T. M. Madduma Banda and others	Paddy field	1 0 23	60
Y 36	Erebaddemahairawalle	D. M. Madduma Banda	do.	2 0 22	150
A 37	Galawatamulla	Kiriappuhami and others	do.	1 0 0	80
B 37	Kanatiriyamulla	Moraula Pinhami	do.	0 0 35	10
C 37	Mahakumbura	M. Heen Mudiyanse	do.	1 0 2	70
D 37	Mahakumburamedakele	do.	do.	0 3 28	70
E 37	Malgollewatta	T. M. Punchi Bandara and others	Garden	1 1 5	80
F 37	Do.	Kiriattana	do.	2 3 30	50
G 37	Kanatiriana	T. B. Mulgama Korala	Paddy field	1 2 36	50
H 37	Welipitiywatta	do.	Garden	0 0 39	70
I 37	Medawatta	Kiriappuhami and others	do.	0 2 0	10
J 37	Bulugahairawalla	D. M. Madduma Banda	Paddy field	1 3 37	100
K 37	Karagahairawalla	Madduma Mudiyanse	do.	0 2 20	30
L 37	Kahatadandegoda	D. Madduma Banda	do.	0 2 16	25
M 37	Medatenne	D. M. Kiribanda	do.	1 1 6	100
N 37	Pahalatenne	S. M. Madduma Banda	do.	1 2 37	125
O 37	Kongahawatta	B. Ratuhami	Garden	0 2 23	50
P 37	Dikliaddegodakumbura	T. M. Madduma Banda	Paddy field	0 3 30	30
Q 37	Kahatadandepaula	do.	do.	1 0 16	50
R 37	Pahalatennewatta	do.	Garden	0 1 33	50
S 37	Dikmekanuwwatta	Rattaranhami	do.	0 2 0	10
T 37	Wattekumbura	Godaliadde Balahami	Paddy field	0 2 24	20
U 37	Kammalewatta	E. Mudalihami and others	Garden	0 2 26	15
V 37	Dikmekanuwa	T. M. Madduma Banda	Paddy field	1 0 31	60
W 37	Kotamekanuwa	do.	do.	1 1 3	50
X 37	Edandagawa-arawa	Kirihami and others	do.	0 3 27	40
Y 37	Murungawatta	Heemundiyanse and others	Garden	0 2 20	35
Z 37	Kanihanmulledaranda	E. Mudalihami	Paddy field	0 2 26	25
A 38	Kanihanmullemahairawalle	E. Mudalihami and others	do.	1 0 29	50
B 38	Murungahena	Heemundiyanse and others	Garden	2 0 19	35
C 38	Kelbaddeladarandakela	E. Mudalihami	Paddy field	0 3 13	20
D 38	Kehelbaddelamahairawalla	D. M. Madduma Banda	do.	1 0 33	60
E 38	Kanihanmullepaula	Badahelage Menikappu	do.	0 2 36	40
F 38	Kotemekandudewatta	T. M. Madduma Banda	Garden	0 0 24	40
G 38	Kehelpadalaimedakele	M. Kirimudiyanse and others	Paddy field	0 1 37	30
H 38	Do.	do.	do.	0 2 4	30
I 38	Assedduma	Ratuhami and others	do.	0 3 38	50
J 38	Arawekumbura	Watawala Mohattihami	do.	1 1 4	30
K 38	Egodakumbura	Edirisurige Mudalihamy and others	do.	0 0 21	100
L 38	Do.	do.	do.	0 1 36	100
M 38	Do.	do.	do.	0 0 33	100
N 38	Do.	do.	do.	0 0 36	100
O 38	Do.	do.	do.	0 0 19	100
P 38	Do.	do.	do.	0 3 26	100
495	Egodakumburehena	E. Mudalihami	Chena	1 1 12	10
499	Potawehena	E. Mudalihami and Pinhami	do.	3 1 25	10
504	Meda-arehena	E. Mudalihami	do.	0 3 14	10
506	Do.	do.	do.	0 1 30	10
482	Kudagodahena	Preliminary plan 243. Village—Welange.	Chena	14 0 15	10
482½	Do.	Crown do.	do.	2 0 0	10
I 65	Pansalawatta	Preliminary plan 505. Village—Welange.	Garden	1 2 35	50
J 65	Do.	S. Welloopillai do.	do.	5 0 0	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 423, P. OF S.

විෂි 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ  
මහසභානායකවරයාගේ කටයුතු වේදි.

සමහරකුලු දිසාවේ ඒරත්තලුව නාමයෙන් විසින් ලේඛි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ  
නිකුත්වනු ලබන 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනකු අභ්‍යන්තර වූ පස්වරු 10 රත්තලුවේ  
කවිවරයෙකු වෙතදෙසින් විකුණුවට යෙදෙනවා ඇත.

සමහරකුලු දිසාවේ රත්තලුව පලාතේ මැදපාරේ කොළඹ සභේ පිහිටා තිබෙන බිම්කුලුවේ.

පිහිටීම 245. ගල—වුල්ලම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්කරු.	අක්ව.	මහස. අ. රු. ප.	අක්කර සහ වරි සාකම. රු.
T 36	ලුවිලියදාව	වී. බී. වුල්ලම කෝරළු සහ කවන්	කුමුර මම	1 3 4	200
U 36	කොටේමැවිය	මම	මම	0 2 35	200

නො.	ඉඩම් නම.	අයිතිකරු නිකුත්තා.	අන්දම.	පිණ.		අක්කර සහ වම් නාකම.	
				අ. රු. ප.	රු.		
V 36	වැන්දඹුවමැදකැලී	කිරිඅප්පුකාමි සහ තවත්	කුඹුර	0	1	0	20
W 36	පහලවැන්දම	මොරලල පිත්තාමි	එම	0	1	3	25
X 36	වැන්දමොවුල	ගොඩලියාද්දෙ බාලකාමි සහ තවත්	එම	1	0	37	100
Z 36	එරබද්දෙකොවගුරවල්ල	පී. ඇම්. මද්දමඛන්ඩා සහ තවත්	එම	1	0	23	60
Y 36	එරබද්දෙමකගුරවල්ල	ඩී. ඇම්. මද්දමඛන්ඩා	එම	2	0	22	150
A 37	ගලවවුල්ල	කිරිඅප්පුකාමි සහ තවත්	එම	1	0	0	80
B 37	කකතිරිසනවුල්ල	මොරලල පිත්තාමි	එම	0	0	35	10
C 37	මකකුඹුර	ඇම්. හීන්මුදියන්සේ	එම	1	0	2	70
D 37	මකකුඹුරවැදකැලී	එම	එම	0	3	28	70
E 37	මල්තොල්ලෙවත්ත	පී. ඇම්. පුංචිඛන්ඩා සහ තවත්	වත්ත	1	1	5	80
F 37	එම	කිරිඑකතා	එම	2	3	30	50
G 37	කකතිරිසන	පී. හී. මුල්ගම කෝරුල	කුඹුර	1	2	36	50
H 37	වැලිපිටියෙවත්ත	එම	වත්ත	0	0	39	70
I 37	මදවත්ත	කිරිඅප්පුකාමි සහ තවත්	එම	0	2	0	10
J 37	මුළුගලවල්ල	ඩී. ඇම්. මද්දමඛන්ඩා	කුඹුර	1	3	37	100
K 37	කරගනගුරවල්ල	මද්දම මුදියන්සේ	එම	0	2	20	30
L 37	කකවදන්චේතොඩ	ඩී. මද්දමඛන්ඩා	එම	0	2	16	25
M 37	මැදකැත්ත	ඩී. ඇම්. කිරිඛන්ඩා	එම	1	1	6	100
N 37	පහලකැත්ත	ඇස්. ඇම්. මද්දමඛන්ඩා	එම	1	2	37	125
O 37	කෝන්තනවත්ත	ඩී. රතුකාමි	වත්ත	0	2	23	50
P 37	දික්ලියාද්දෙගොඩකුඹුර	පී. ඇම්. මද්දමඛන්ඩා	කුඹුර	0	3	30	30
Q 37	කකවදන්චේපාමුල	එම	එම	1	0	16	50
R 37	පහලකැත්තේවත්ත	එම	වත්ත	0	1	33	50
S 37	දික්මෙකනුවේවත්ත	රත්තරන්කාමි	එම	0	2	0	10
T 37	වත්තකුඹුර	ගොඩලියාද්දෙ බාලකාමි	කුඹුර	0	2	24	20
U 37	කම්මලේවත්ත	ඊ. මුදලියාමි සහ තවත්	වත්ත	0	2	26	15
V 37	දික්මෙකනුව	පී. ඇම්. මද්දමඛන්ඩා	කුඹුර	1	0	31	60
W 37	කොවමෙකනුව	එම	එම	1	1	3	50
X 37	එදන්ඩිතාවාගුරව	කිරිකාමි සහ තවත්	එම	0	3	27	40
Y 37	මුරුත්තවත්ත	හීන්මුදියන්සේ සහ තවත්	වත්ත	0	2	20	35
Z 37	කනිකන්මුල්ලෙදරඩ	ඊ. මුදලියාමි	කුඹුර	0	2	26	25
A 38	කනිකන්මුල්ලෙ මහ						
	ඉරවල්ල	ඊ. මුදලියාමි සහ තවත්	එම	1	0	29	50
B 38	මුරුත්තාසේන	හීන් මුදියන්සේ සහ තවත්	වත්ත	2	0	19	35
C 38	කැල්බද්දල දර්ශඩ						
	කැල්ල	ඊ. මුදලියාමි	කුඹුර	0	3	13	20
D 38	කොහෙල්බද්දල මහ						
	ඉරවල්ල	ඩී. ඇම්. මද්දමඛන්ඩා	එම	1	0	33	60
E 38	කනිකන්මුල්ලෙපාමුල	බඩකැලුගේ මැනික්අප්පු	කුඹුර	0	2	36	40
F 38	කොවමෙකනුවේවත්ත	පී. ඇම්. මද්දමඛන්ඩා	වත්ත	0	0	24	40
G 38	කොහෙල්පදලියෙ මැදකැ						
	ල්ල	ඇම්. කිරිමුදියන්සේ සහ තවත්	කුඹුර	0	1	37	30
H 38	එම	එම	එම	0	2	4	30
I 38	අස්සැද්දම	රතුකාමි සහ තවත්	එම	0	3	38	50
J 38	අරමෙකුඹුර	වට්ටලමොංකොට්ටිකාමි	එම	1	1	4	30
K 38	එතොඩකුඹුර	එදිරිසුරුගේ මුදලියාමි සහ තවත්	එම	0	0	21	100
L 38	එම	එම	එම	0	1	36	100
M 38	එම	එම	එම	0	0	33	100
N 38	එම	එම	එම	0	0	36	100
O 38	එම	එම	එම	0	0	19	100
P 38	එම	එම	එම	0	3	26	100
495	එතොඩකුඹුරේසේන	ඊ. මුදලියාමි	සේන	1	1	12	10
499	පොවමේසේන	ඊ. මුදලියාමි සහ පිත්තාමි	එම	3	1	25	10
504	මැදආරේසේන	ඊ. මුදලියාමි	එම	0	3	14	10
506	එම	එම	එම	0	1	30	10
482	කුඩාගොඩසේන	සිතියම 243, ගම—වෙලගේ.					
482½	එම	ආණ්ඩුව	එම	14	0	15	10
		සිතියම 505, ගම—වෙලගේ.					
I. 65	පත්තලවත්ත	ඇස්. වෙලපුල්ලේ	වත්ත	1	2	35	50
J 65	එම	එම	එම	5	0	0	50

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මතින්පෙරුදෙපාර්ත මේස්තරව ප්‍රධානකුමාසේනද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු පලාතේ මහජනනලයකින් තීරණයකින්ද දැනගන්නට පුළුවන.

ගරුකර ලැබූ කතන්තන්සේගේ ආඥාව ලෙස,  
 ආර්. බම්පේරු. අසිමරත්න,  
 වැඩබලන මහසෙක්‍රෙහාරිස් වමන.  
 C 10

No. 424, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, July 14, 1902.

ON Friday, August 22, 1902, at 1 o'clock P. M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Preliminary plan 729.—Walagama.		Extent.	Upset Price per Acre.
		Name of Applicant.	Description.		
2179	Murutenwalahena <i>alias</i> Buluwehena	—	Forest (for sale)	66 3 10	30
2755	Miriangehena	T. Martelis Appu	Forest (for sale)	2 2 30	20
2728	Tanahenemukalana	A. E. Barrs of Amban-pitiya estate	Forest (for sale)	13 0 16	25
2267	Gonamademukalana	Superintendent, Amban-pitiya estate	Forest (for sale)	5 0 19	35
2268	Do.	do.	do.	23 3 25	40
2269	Do.	do.	Forest and scrub (for sale)	0 0 24	30
2270	Horagollamukalana	do.	Forest (for sale)	3 3 6	45
2272	Kapuhentennemukalana	do.	do.	22 0 37	45
2274	Hapugahawatta	do.	Chena (for sale)	0 0 37	25
2275	Weraludeniyeppillewa	do.	do.	0 0 30	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 424, P. OF S.

වම් 1902 ක්වු ජුලි මස 14 වෙනි දින පොළොව

මහසෙනෙවර්ස් උත්තරාන්තරයේ කන්තෝරු වෙදිය.

සිරගමු දිසාවේ කෑගල්ලේ උපළ්පත්තලන්තරයේ විසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දිනවූ සිකුරුදා දවල් එකට කෑගල්ලේ කවිච්චියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිරගමු දිසාවේ කෑගල්ලේ පලාතේ බෙලිගල්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙලි 10ක්.

සිතියම 729. ගම—වලගම. අසිතිකම කිසන්තා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රූ. ප.	අක්කර සහ මිල. රු.
2179	මුරුතන්වලගමේ නොහොත් බුළුවේගේන	—	මුකලාන (විකිනීම පිණිස)	66 3 10	30
2755	මිරිඳුගමේ ගේන	සිතියම 984. ගම—දැදිගම. පී. මර්තෙලියස් අප්පු	එම	2 2 30	20
2728	තණගේගේ මුකලාන	සිතියම 968. ගම—විභෝවෙල. අඹන්පිටියෙවත්තේ ඒ. ඊ. බාර්ස් මහන්මයා	එම	13 0 16	25
2267	ගෝනමඩේ මුකලාන	සිතියම 791. ගම—ආසිදෙහිය සහ යටඟල. අඹන්පිටියෙවත්තේ සුපිරිත්තරාන්තරයේ නැන	මුකලාන (විකිනීම පිණිස)	5 0 19	35
2268	එම	එම	එම	23 3 25	40
2269	එම	එම	මුකලාන සහ ලන්ද (විකිනීම පිණිස)	0 0 24	30
2270	හොරගොල්ලේ මුකලාන	එම	මුකලාන (විකිනීම පිණිස)	3 3 6	45
2272	කපුගේගේගේ මුකලාන	එම	එම	22 0 37	45
2274	හපුගමවත්ත	එම	ගේන (විකිනීම පිණිස)	0 0 37	25
2275	වෙරළදෙහියේ පිල්ලෑව	එම	එම	0 0 30	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කැරණ සර්වේසර් පත්තලන්තරයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කෑගල්ලේ උපළ්පත්තලන්තරයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්තරයේ ආඥාවලෙස,  
ආර්. බඩල්ලු. අසිට්ට්ස්,  
වැඩබලන මහසෙනෙවර්ස් වම්ග.



වංචි 1876 ක්වු අවුරුද්දේද කොමර 3෨ේ අභ්‍යන්තරයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුගේ කටයුත්තකට, එනම්:—  
 බොහෝ සාරාංශයක් සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකර ගත යුතුය “වංචි 1876ගේ  
 ඉඩම් ලබාගැනීමේ අභ්‍යන්තරය” හවෙහි කාණ්ඩයේ කරවන ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය  
 ඇතුළු වනුයේද ඉඩම් භාවිතය සඳහා වන නිසියාකාර මට අයුතුකි නිසි. එ ඉඩම් නම් :—  
 සිතියම 2,597, ගම—උමන්නාව.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම හිසන්යා.	මකා. අ. රු. ප.
V 1196	මරන්කයාගම 3෨න්	෪෨	සාහිඳු ඉස්මයිල්ලොව්ව් හජ්ජ් සේද මහමදු	0 2 36
W 1196	එම	එම	සේද මහමදු	0 1 28

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුගේ කල්පනාව නිවෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර නිවෙන හැසිරීම මෙයින් දැනුම්දෙමි.  
 ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම නමුත් කෙරෙහි නමුත් වෙනුවට ක්‍රියාකර ගත යුතු වංචි 1902 ක්වු අගෝස්තු මස 4 වෙනි දින දවල් එනම් කැප්ටන් ජනරාල් ක්‍රිස්ටෝපර්ස් මා, ඉදිරිපිටට පැමිණ එ කොප්පි අනුදාමේ අයිතිවාසිකම් කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත් තාවූ නමුත් අයිතියට කොරාගැනූ කියා සිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුකි.

වංචි 1902 ක්වු ජූලි මස 11 වෙනි දින බුරුගැගල කම්මර්ස් ඊස්. එම්. ඇල්. ක්‍රෝස්ස්ටර්, ආණ්ඩුගේ ඒපත්ත වහිස.

1876 ම බ්‍රැට්-ඡු 3 ම ඉලකකප්පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රාදේශීය ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-

ප්‍රා. ම. ප. පු. පු. ඉලකකම 2,597. මුහුර්ති—ඉලකකම.

නං. ම.	කාරණාව සඳහා පෙරා.	විවරය.	ඉලකකම පෙරා.	විසායය.
V 1196	මහලකපුපුපු	කො	ඉලකකම පුපු	0 2 36
W 1196	මහලකපුපු	කො	ඉලකකම පුපු	0 1 28

ඉලකකම පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-  
 1876 ම බ්‍රැට්-ඡු 3 ම ඉලකකප්පුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-  
 ඉලකකම පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-

මෙහි ඇති කාරණාවන් පිණිස ඉලකකම පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-

ඉලකකම පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-  
 1902 ම බ්‍රැට් ඡු 11 ම ඉලකකම පුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-

**SALE OF ARRACK, TOLL, AND OTHER RENTS:**

**N**OTICE is hereby given that on Monday, July 28, 1902, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from August 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June, 1902.  
 The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.  
 Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

1. Gampola bridge toll.
2. Pupuresa road toll.
3. Ramboda and Tawalantenna road toll.
4. Nalanda bridge toll.
5. Taldeniya bridge toll.
6. Pannaloya bridge toll.
7. Galawela road toll.
8. Gampola and Kadugannawa road tolls.
9. Aluwihare and Weragama.
10. Weragantota toll.

11. Dambulla road toll.
  12. Bowwagama bridge.
  13. Peradeniya bridge and Iriyagama road toll.
  14. Kaluda-ela Perabahuenna.
  15. Katugastota.
  16. Ampitiya and Gurudeniya.
- JOHN SCOTT,  
for Government Agent.
- Kandy Kachcheri,  
July 14, 1902.

**මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ කොටුපුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-**  
 1902 ක්වු ජූලි මස 28 වෙනි දිනදී කොටුපුපුපු පුපු 7 ම පිරිබිණ පිරිකාරාම වෛද්‍ය විද්‍යාලය සඳහා කටයුතු කරනු ලබන පිරිකාරාම විද්‍යාලය පිණිස අවශ්‍ය වන ප්‍රදානයට සහභාගී වීමට කාරණා, ආදි ආදිය :-  
 1902 ක්වු ජූලි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31



වෙති දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී ජූලි මස 28 වෙනි සඳුදා පස්වරු 1 ව මහනුවර කවිවේ රියේදී නැවත විකුණනට යෙදෙනු වග මෙසින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවමන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳ තබනට ඕනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

**විකිනීමට නිබන්ධ රේන්දනම් :**

1. ගම්පල පාලම් රේන්දය.
2. දුඤ්ඤපේ පාරේ රේන්දය.
3. රම්බඩ සහ තවලන්තැන්ගේ පාරේ රේන්දය.
4. නාලන්දේ පාලම් රේන්දය.
5. තෙල්දෙහියේ පාලම් රේන්දය.
6. පත්තල්මයේ පාලම් රේන්දය.
7. ගාලේවෙල පාරේ රේන්දය.
8. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
9. අළුවිහාරේ සහ වීරගම.
10. වීරගන්නාවේ රේන්දය.
11. දඹුල්ල පාරේ රේන්දය.
12. බව්වාගම පාලම් රේන්දය.
13. පේරාදෙණියේ පාලම් සහ ර්ථියගම පාරේ රේන්දය.
14. කළුදැණු පෙරබහුතැන්න.
15. කඩුගන්නාව.
16. අම්පිටිය සහ ගුරුදෙනිය.

ජෝන් සෙසාට්,  
ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ වෙනුවට.  
වස 1902 ක්වූ ජූලි මස 14  
වෙනි දින මහනුවරදිග.

NOTICE is hereby given that on Friday, July 25, 1902, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchaser, for the period mentioned below any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchased amount on the day of sale.

**Arrack and Toddy Rents.**

- Jaffna, from July 1 to December 31, 1902.
- Vavuniya, from July 1 to December 31, 1902.

**Bridge Toll Rents.**

- Vallai, from July 1 to December 31, 1902.

**Road Toll Rents.**

- Tunnalai, from July 1 to December 31, 1902.

**Ferry Rents.**

- Pannaiturai, from July 1 to December 31, 1902.
- Aralitturai, from July 1 to December 31, 1902.

R. G. SAUNDERS,

Jaffna Kachcheri, For Acting Government Agent.  
July 7, 1902.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from August 1 to December 31, 1902, on Thursday, July 31, 1902, at 1 P.M., at Matara Kachcheri :—

1. Road toll at Dondra.
2. Road toll at Talpawela and bridge toll at Bandattara.
3. Road toll, Godagama.
4. The road toll rent, Morawaka.

5. Bridge toll rent, Polwatta.
6. Toll rent, Akuressa.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before August 10, 1902, and deposit one month's rent in advance until completion of security bond.

**Reason for Re-sale.**

Non-payment of the instalment for June, 1902.

Galle Kachcheri,  
July 13, 1902.

G. F. PLANT,  
for Government Agent.

වස 1902 ක්වූ අගෝස්තු මස 1 වෙනි දින සිටින දෙසැම්බ් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තාධිපතිවරයාගේ විසින් ජූලි මස 31 වෙනි බ්‍රහස්පතින්දා දවල් සිහු වේ එකට ප්‍රසිද්ධ වෙන්දේසියේ මාරු කවිවේ රියේදී දෙවනු විකුණනට යෙදෙනවා ඇත. එනම් :—

1. දෙවිනුවර රේන්දය.
2. තල්පාවල පාරරේන්දය සහ බත්තරපාලම් රේන්දය.
3. ගොඩගම පාලම් රේන්දය.
4. මොරවක පාලම් රේන්දය.
5. පොල්වත්තේ පාලම් රේන්දය.
6. අකුරුපේ පාලම් රේන්දය.

ඉල්ලුම්කාරයන් විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන අගෝස්තු මස 10 වෙනිදින මෙහා මිනූ ඇප සම්පූර්ණකරනට ඕනෑය. තවද ඇප මපසු සම්පූර්ණ කරන්නුරු මාසෙක බදු මුදල අත්පිට බදිනට ඕනෑය. දෙවනු විකිනීමට කාරණය ජූනි මාසේ ගෙවිය යුතු මුදල නෙගෙවී තිබිය.

ජී. ඇෆ්. ප්ලැන්ට්,

ආණ්ඩුවේ ඒජන්තාධිපති වෙනුවට.  
වස 1902 ක්වූ ජූලි මස 13 වෙනි  
දින ගාල්ලේ කවිවේරියේදී.

NOTICE is hereby given that on Monday, July 28, 1902, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June, 1902.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and tender the necessary security without delay, and deposit one month's rent in advance until the completion of the security bond.

**Galle District.**

From August 1, 1902, to December 31, 1903.

1. Four Gravets, Galle and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

**Hambantota District.**

From August 1, 1902, to December 31, 1903.

5. Giruwa pattu west and Magam pattu.
6. East Giruwa pattu.

**Matara District.**

From August 1, 1902, to December 31, 1903.

7. Four Gravets, Matara and Makewita.
8. Weligam and Morawak korales.
9. Wellaboda and Gangaboda pattus.
10. Kandaboda pattu.

Galle Kachcheri,  
July 15, 1902.

P. E. PIERIS,  
for Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේන්ද ගැන මුල් ගැනුම්කාරයින් විසින් වසර 1902 ක් වූ ජූලි මස 28 වෙනි සඳුදා මුදල වසර 1902 ක් වූ ජූලි මස 28 වෙනි සඳුදා මෝර්ට් මත්තෙන් ගෙවන්ට නොසෙදෙන අරක්කු රේන්ද එකී දින දවල් එකට ගාලුලේ කවිවෙරි සේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත.

දෙවනු විකිනීමේදී ගැනුම්කාරයින් විසින් විකිනීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්ට ඕනෑවා සහ නොපමාව ඇප සමුදානී කරන්ටද ඕනෑය. තවද ඇප මුදල සමුදානී කරණතුරු මාසෙක බදු මුදල අත්පිට බදින්නට ඕනෑය.

**ගාළු දිස්ත්‍රික්කයේ.**

වසර 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් වසර 1903 ක් වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

1. ගාලුලේ කඩවත්සතර සහ අක්මමන.
2. වැල්ලබවපත්තුව සහ ගඟබවපත්තුව සහ කිනිදුම්පත්තුව.
3. බෙන්තොට වලල්ලාවිටිකෝරලේ.
4. තල්පේපත්තුව.

**හම්බන්තොට.**

වසර 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් වසර 1903 ක් වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

5. නැගෙනහිර ගිරුවාපත්තුව.
6. මාගම්පත්තුව සහ බස්නාහිර ගිරුවා පත්තුව.

**මාතර දිස්ත්‍රික්කයේ.**

වසර 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් වසර 1903 ක් වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

7. මාතර කඩවත්සතර සහ මාකාවිට.
8. වැලිගම සහ මොරවක්කෝරලේ.
9. වැල්ලබවපත්තුව සහ ගඟබවපත්තුව.
10. කන්දබවපත්තුව.

පී. ඊ. පීරිස්,  
ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

වසර 1902 ක් වූ ජූලි මස 15 වෙනි දින ගාලුලේ කවිවෙරිසේදිය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from August 1 to December 31, 1902, on Monday, July 28, 1902, at 1 P.M.:-

1. The road toll at Welitara.
2. Ferry toll at Halpatota.
3. Ambalangoda, Elpitiya.
4. Paraduwa.
5. The bridge toll at Poloya.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and deposit one month's rent in advance until the completion of the security bond on or before August 10, 1902.

*Reason for Re-sale.*

Non-payment of the instalment for June, 1902.  
1 and 3. Non-payment of the instalment for May, 1902.  
Galle Kachechi, P. E. PIERIS,  
July 15, 1902. for Government Agent.

වසර 1902 ක් වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තුලත්කාන්සේ විසින් වසර 1902 ක් වූ ජූලි මස 28 වෙනි සඳුදින දවල් සිනුවේ එකට ප්‍රසිබ වෙනදේසියේ දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත.

1. අම්බලම්ගොඩ, ඇල්පිටිය පාරේ රේන්දය.
2. පරදුවත්ත.
3. වැලිතර.
4. හල්පානොට.
5. පොල්මියේ පාලම් රේන්දය.

ඉල්ලුම්කාරයේ විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන අගෝස්තු මස 10 වෙනිදින මෙහා ඕනෑ ඇප බාරදෙන්ට ඕනෑය.

තවද ඇප මුදල සමුදානී කරණතුරු මාසෙක බදු මුදල අත්පිට බදින්නටද ඕනෑය.

දෙවනු විකුණන්ට යෙදෙන කාරණය නම් 1902කේ ජූනි මාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී තිසාය.

1 සහ 3 මැසීමාසයට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී තිසාත්ය.

පී. ඊ. පීරිස්,  
ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

වසර 1902 ක් වූ ජූලි මස 15 වෙනි දින ගාලුලේ කවිවෙරිසේදිය.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-Section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Masmullekele, &c., situate in the village of Kahagala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 17th day of January, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Masmullekele, &c., situate in the village of Kahagala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 713 acres 2 roods and 22 perches, and shown as lots portion of lot 10,700, 10,388, 10,392, 10,393, and 10,394½ in preliminary plan No. 4,123, in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 808):

And whereas (1) J. P. Ekanayaka of Matara, (2) Hinipellege Hatana of Battuwita, and (3) Hinipellege Dinanchiya of Komangoda made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 7th day of May, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

## Description of Lands referred to.

The following lots, situated in the village of Kahagala in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
Portion of 10700	Masmullekele	709	3	0
10388	Warakagodakattiya	1	0	30
10392	Galketiadeniya-atmaga	1	3	30
10393	Do.	0	2	32
10394½	Galketiadeniya	0	0	10
		713	2	22

and bounded on the north by the village limit of Mapalana, Gorakagahawatta belonging to Udugalmotege Wattu and others, Gorakagahawatta (<sup>1,698</sup><sub>2,521</sub>) claimed by Wikkramage Pina and others, Radawelagelindagawatta belonging to ditto, the footpath, Pansalawatta belonging to Mapalana vihare (<sup>4,104</sup><sub>X 452 and Y 452</sub>), Kolana-watta (<sup>4,104</sup><sub>10,371</sub>) belonging to Crown, Wewedeniyeatmaga (<sup>4,104</sup><sub>10,374</sub>) belonging to Crown, Wewekumbura belonging to Udugalmotege Wattu and others, Wewedeniya belonging to Mapalana vihare, Ihalapotuwila belonging to Gamage Kirigoris and others, Pabalapotuwila belonging to ditto, Wenamulleatmaga (<sup>4,093</sup><sub>10,342</sub>) belonging to Crown, the village limit of Ullala; on the east by the village limit of Medawiyangoda, the Madola; on the south by the village limit of Battuwita, Masmullekele (portion of <sup>4,123</sup><sub>10,700</sub> belonging to Crown), Galketiadeniya (<sup>4,105</sup><sub>10,394</sub>) belonging to Crown, Galketiadeniya claimed by T. Babune and others (<sup>4,105</sup><sub>A 453</sub>), the village limit of Uduwa, the village limit of Urapola; on the west by the village limit of Akurugoda, Danahalamulledeniya belonging to Manage Sabe and others, Danahalamulleowita belonging to Crown, Paluwatta belonging to Manage Sabe and others, Pitteniyewatta belonging to Alawattege Gunappu and others, Kirigonagahakoratuwa *alias* Egodahakoratuwa claimed by Halielege Adduwe and others (<sup>1,707</sup><sub>2,665</sub>), Lindagawawattaowita claimed by Galagomulle Manage Babeappu and others (<sup>1,707</sup><sub>2,664</sub>) Lindagawadeniya belonging to Paranamanage Panchibaba, Dampitiyatmaga belonging to Crown, (<sup>4,105</sup><sub>10,385, 10,386, and 10,387</sub>), Warakagodakattiya (<sup>4,105</sup><sub>10,380, 10,381, and 10,382</sub>) belonging to Crown, Dampitiya belonging to Alawattege Gunappu and others, Gedarakumbura


belonging to N. Terunanse, the footpath, Nillekumbureatmaga *alias* Warakagodakattiya (<sup>4,105</sup>/<sub>10,379</sub>) belonging to Crown, Warakagodawatta sold by Crown to Tippalagamachige Sinno (T. P. 139,428), Uralamullewatta sold by Crown to ditto (T. P. 139,429 and 139,430), Uralamullekumbura belonging to Pinnapolepatiranage <sup>4,105</sup> Sinnappu Kodikara Arachchi, Uralamullekumbureatmaga *alias* Warakagodakattiya (10,389 and 10,391) belonging to Crown, Warakagodadeniya (<sup>4,105</sup>/<sub>10,390</sub>) belonging to Crown, Henemulledeniya claimed by P. M. Wattu, Maluwalakumbura belonging to Manamperi Appuhamy, Gurudeniya belonging to Pinnapolepatiranage Sinnappu Arachchi and others, Wewalagekumbura belonging to Wijesinge Don Andiris and others, Udatunpela sold by Crown to Paranamanage Puchiappu and others (T. P. 107,016), Kirillagasmulla belonging to Crown, Udatunpeleatmaga belonging to Crown (<sup>4,113</sup>/<sub>10,440, 10,442, and 10,443</sub>), Galkadamulleatmaga belonging to Crown (<sup>4,113</sup>/<sub>10,444</sub>), Galkadamulla belonging to Urapolagamage Lokuhamy and others, Dimbulmullekumbura belonging to Wikkrama Arachchige Danohami and others, Galkadamullehena belonging to Crown, Galkadamulla belonging to Urapolagamage Lokuhamy and others, Udatunpela sold by Crown to Paranamanage Puchiappu and others (T. P. 107,016), Wewalagekumbura belonging to Wijesinge Don Andiris and others, Gurudeniya belonging to Pinnapolepatiranage Sinnappu Arachchi and others, Lenchakattiya belonging to Kahagalagamage Appu and others, Lewdeniya belonging to Urapolagamage Lokuhami and others, Kongahakoratuwa claimed by Kahagalagamage Appu and others, Pelawatta belonging to ditto, Palleowitewatta belonging to ditto, Danketiya belonging to Urapolagamage Lokuhamy and others, Malwatta belonging to ditto, Galgodawatta belonging to Kahagalagamage Appu and others, Diwelwatta belonging to Wijesinge Don Andiris and others, Ihalagedarawatta belonging to ditto, Pahalagedarawatta belonging to ditto, Alawattagodella belonging to ditto, Kudamanagewatta belonging to ditto, Batewatta belonging to Mituruhami and others, Pokatiyegewatta *alias* Gurugodellewatta belonging to Manage Puchihami, the village limit of Akurugoda.

[NOTE.—<sup>1,014</sup>/<sub>L 423</sub> Biradeniya, in extent 1 acre 1 rood and 11 perches, is excluded from this order, and its extent is not included in the acreage of 713 acres 2 roods and 22 perches given above.]

J. G FRASER,  
Special Officer.

S.O. 529

[For Tracing see page 2181.]



## Description of Boundaries.

1. Phalapotawela	17. Udatunepella-atmaga
2. Iphalapotawela	18. Galkotamulla-atmaga
3. Mahadeniya	19. Galbodamullahena
4. Wewakumbura	20. Dibbulmullakumbura
5. Kōngahakoratuwa	21. Dibbulmulladeniya
6. Leneh-kattiya	22. Uralamulla
7. Gurudeniya	23. Uralamullawatta (T.P. 139,430)
8. Gurudeniya	24. Do. (T.P. 139,429)
9. Mariwalakumbura	25. Warakagodawatta (T.P. 139,428)
10. Henamulladeniya	26. Nillakumbura
11. Wewagekumbura	27. Lindagawadeniya
12. Kirraligasmulla	28. Dampitiya
13. Udatunepella (T.P. 107,016)	29. Dampitiya-atmaga
14. Udatunepella-atmaga	30. Do.
15. Do.	31. Do.
16. Galkadamulla	32. Lindagawawattaowita

## Description of Lots.

Situation : Kahagala village in Gangaboda pattu.

## Preliminary plan 4,123.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
Portion of 10700	Masmullakele	709	3 0
Preliminary plan 4,105.			
10388	Warakagodakattiya	1	0 30
10392	Galketiadeniya-atmaga	1	3 30
10393	Do.	0	2 32
10394	Galketiadeniya	0	0 10
		713	2 22

## Preliminary plan 4,104.

## Claimant—Crown.

A 10371	Kolanawatta	—
B 10374	Wewadeniya-atmaga	—
Preliminary plan 4,105.		
Claimant—Crown.		
C 10379	Warakagodakattiya	—
D 10380	Do.	—
E 10381	Do.	—
F 10382	Do.	—
G 10389	Do.	—
H 10391	Do.	—
I 10390	Warakagodadeniya	0 0 14
J 10394	Galketiadeniya	0 0 27

## Claimant—T. Babune and others.

K 1453	Galketiadeniya	1 3 34
--------	----------------	--------

## Preliminary plan 1,014.

## Claimant—P. Lokuhamy.

L 1423	Beradeniya	1 1 11
--------	------------	--------

## Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Masmullekele, &c., situate in the village of Kirinda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 810), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of May, 1902, order and declare that the said lands, commonly called and known as Masmullekele, &c., situate in the village of Kirinda in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and shown as portions of lots 10,700 in preliminary plan 4,123; 10,434, 10,435, 10,436, 10,437 in preliminary plan No. 4,112; 10,477, 10,482, 10,483 in preliminary plan

No. 4,118; and 10,471 in preliminary plan 4,116 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 547 acres and 27 perches, as more fully described herein below— are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Kirinda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
Portion of 10,700	Masmullekele	538	0 37
	Preliminary plan 4,123.		
10,434	Tundoladeniya	0	1 13
10,435	Do.	0	1 13
10,436	Naidamalahena	3	2 37
10,437	Ihaladeniya-atmaga	3	0 12
	Preliminary plan 4,118.		
10,477	Imbulwelkuttiyahena	1	3 9
10,482	Unapanduredeniyeatmaga	1	3 13
10,483	Do.	0	3 20
	Preliminary plan 4,116.		
10,471	Mahapotudeniya	1	3 33
		547	0 27

and bounded on the north by Mahapotudeniya belonging to Crown (4,116), Potukolahenedeniya claimed by K. K. Don Lewis and others (1,949 F 183), a portion of Masmullekele belonging to Crown (4,123 10,700), the village limit of Ullala, the village limit of Owitigamuwa; on the east by Tennapitahena belonging to S. M. Puran Appu and others (4,118 R 453), Wannigehena claimed by Patirajage Odris Appu (473 O 119), Galahena claimed by Y. Don Samel and others, Maragahahena sold by Crown to D. A. Wirasinha (T. P. 169,355), Murutagahahena alias Masmullekele belonging to K. Swandris and others (4,992 B 564), Wiharagalahenyaya belonging to Crown (4,112 C 453), Batadeledeniya claimed by H. Edirihami and others, Ihaladeniya claimed by Y. Appu and others, Medadeniya claimed by ditto; on the south by Potudeniya claimed by G. Don Abraham and others, Patinagodadeniya claimed by ditto, the Tundla, the village limit of Medawiyangoda; on the west by the Madola, the village limit of Ullala, Badadeniya claimed K. K. Dingi Appu and others (1,693 2,526), a portion of Masmullekele belonging to Crown (4,123 10,700).


NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, viz., 23 acres 2 roods and 15 perches, is not included in the acreage of 547 acres and 27 perches given above:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
A 4,118	Kandewatta belonging to K. W. Kald Appu	3	0 17
Q 453	Baraduradeniya belonging to W. Kalu Appu	0	
B 4,118	Baraduradeniya belonging to W. Kalu Appu	0	
P 453	Baraduradeniya belonging to W. Kalu Appu	0	
C 4,118	Kudumeriyahena claimed by W. Kiri Appu	1	6
O 453	Kudumeriyahena claimed by W. Kiri Appu	1	6
D 4,118	Punchipotudeniya belonging to W. Kalu Appu	1	1 0
K 453	Punchipotudeniya belonging to W. Kalu Appu	1	1 0
E 4,118	Pattinigewatta belonging to W. Kiri Appu and others	12	2 8
L 453	Pattinigewatta belonging to W. Kiri Appu and others	12	2 8
F 4,118	Unapanduradeniya belonging to W. Kiri Appu	0	3 34
M 453	Unapanduradeniya belonging to W. Kiri Appu	0	3 34
G 4,118	Unapanduradeniya belonging to W. Kiri Appu	0	3 20
S 453	Unapanduradeniya belonging to W. Kiri Appu	0	3 20
H 4,118	Unapanduradeniya belonging to W. Kiri Appu	0	2 7
T 453	Unapanduradeniya belonging to W. Kiri Appu	0	2 7
I 4,118	Erinadeniya belonging to W. Kalu Appu	1	2 18
U 453	Erinadeniya belonging to W. Kalu Appu	1	2 18
		23	2 15

Akuressa, May 7, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2184.]



Situation : Kirinda village in Gangaboda pattu.

Lot.	...	Preliminary plan 4,123. Name of Land.	Extent.		
			A.	R.	P.
Portion of 10,700	...	Masmullekele	533	0	37
	...	Preliminary plan 4,112.			
10,434	...	Tundoladeniya	0	1	13
10,435	...	Do.	0	1	13
10,436	...	Naidamullahena	3	2	37
10,437	...	Ihaladeniya-atmaga	3	0	12
	...	Preliminary plan 4,118.			
10,477	...	Embulwelketiyahena	1	3	9
10,482	...	Unapanduradeniya-atmaga	1	3	13
10,483	...	Do.	0	3	20
	...	Preliminary plan 4,116.			
10,471	...	Mahapotundeniya	1	3	33
			547	0	27

Surveyor-General's Office,  
Colombo, November 29, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.



Lot.	Lots excluded.		Extent.
	Name of Land.		
A 4,118 Q 453	...	Kandewatta	3 0 17
B 4,118 P 453	...	Baraduradeniya	0 3 25
C 4,118 O 453	...	Kudumeriyahena	1 3 6
D 4,118 K 453	...	Punchipotudeniya	1 1 0
E 4,118 L 453	...	Pattinigewatta	12 2 8
F 4,118 M 453	...	Unapanduradeniya	0 3 34
G 4,118 S 453	...	Do.	0 3 20
H 4,118 T 453	...	Do.	0 2 7
I 4,118 U 453	...	Erinadeniya	1 2 18
			<u>23 2 15</u>

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called and known as Eviladeniya and Mederiwattemukalana, situate in the village of Kohugoda in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 826), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of May, 1902, order and declare that the said lands, commonly called and known as Eviladeniya and Mederiwattemukalana, situate in the village of Kohugoda in the Weligam korale of the Matara District, in the Southern Province, and shown as lots 11,428 and 11,267 in preliminary plans Nos. 4,336 and 5,216 respectively of lands situate in the said village, a certified copy whereof is hereto annexed, and containing in extent 110 acres 2 roods and 8 perches, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situated in the village of Kohugoda in the Weligam korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


Lot.	Preliminary plan 4,336.		Extent.
	Name of Land.		
11428	...	Eviladeniya	3 2 8
11267	Preliminary plan 5,216.		107 0 0
	...	Mederiwattemukalana	
			<u>110 2 8</u>

and bounded as follows: on the north by the village limit of Maliduwa; on the east by the village limit of Maliduwa (Yahalamulkotumukalana, &c.) belonging to Crown (5,216/11,266), and Dolakandamukalana belonging to Crown (5,216/11,268); on the south by the village path from Maliduwa to Kohugoda, Delorukanda belonging to Crown (5,175/11,066), Mederiwatta belonging to Ranepurahakuruge Harana, Polgahaelakumbura belonging to Digaladurage Babiya and others, Indurekumbura belonging to ditto, Ihalamullekumbura belonging to Digaladurage Agonisa and others, Diganagawadeniya belonging to Paragahadurage Suwarisa and others, Eramudugahadeniya belonging to Ranepurahakuruge Harana and others, Etahinnegahadeniya belonging to Digaladurage Babaya and others; on the west by Etahinnegahawatta belonging to Digaladurage Siyada and others, Kanattewatta belonging to H. Babuwa and others, Pahalagewatta belonging to Ranepurahakuruge Harana and others, Egodahadeniya belonging to ditto, Egodawattadolapallekuttiya claimed by H. Kristiya (5,216/L 578), Pahalakumbura belonging to Ranepurahakuruge Harana, Pelanghadola.

Galle, May 7, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2186.]



Situation : Kohugoda village in Weligama korale.

Lot.	Preliminary plan 4,336 Name of Land.	Extent. A. R. P.
11428	Eviladeniya	3 2 8
11267	Preliminary plan 5,216. Mederiwattemukalana	107 0 0


Surveyor-General's Office,  
Colombo, November 1, 1901.

P. D. WARREN,  
Acting Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Masmullekele, &c., situate in the village of Urapola in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**WHEREAS** in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 17th day of January, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Masmullekele, &c., situate in the village of Urapola in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 86 acres 1 rood and 29 perches, and shown as lots portion of 10,700, 10,485, and 10,487 in P.P. 4,123, as described in the annexed certified tracing therefrom, was made to



Situation : Urapola village in Gangaboda pattuwa.

Lot.	Preliminary plan	Name of Land.	Extent.	
			A.	R. P.
Portion of 10,700	4,123.	Masmullekele	84	3 8
	4,119.			
10,485		Dangowilanadeniya	0	1 0
10,487		Pitadeniya-atmaga	1	1 21
			86	1 29

Surveyor-General's Office,  
Colombo, November 29, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 805):

And whereas (1) Hinipellege Hatana of Batuwita and (2) Hinipellege Dinanchiya of Komangoda made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the

powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 7th day of May, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots, situate in the village of Urapola in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Portion of	Lot.	...	Preliminary plan 4,123.		Extent.	
			Name of Land.		A.	R. P.
	10,700	...	Masmullakele	...	84	3 8
		...	Preliminary plan 4,119.			
	10,485	...	Dangowilanadeniya	...	0	1 0
	10,487	...	Pitadeniya-atmaga	...	1	1 21
					86	1 29

and bounded as follows : on the north by the village limit of Akurugoda (part of lot <sup>4,123</sup><sub>10,700</sub>) called Masmullekele belonging to Crown, the village limit of Kahagala (part of lot <sup>4,123</sup><sub>10</sub>) called Masmullekele belonging to Crown ; on the east by the village limit of Uduwa (part of lot <sup>4,123</sup><sub>10,700</sub>) called Masmullekele belonging to Crown, Pitadeniya-atmaga belonging to Crown (<sup>4,119</sup><sub>10,488</sub>) ; on the south by Pitadeniya belonging to Hinipellege Jandirisa and others, Punchituna-Munewatta belonging to ditto, Migahahena (<sup>4,119</sup><sub>10,486</sub>) belonging to Crown, Ketakalagahawatta belonging to Hinipellege Buiye and others, Danowilanadeniya belonging to ditto, Danowilanawatta belonging to ditto, Godamulana belonging to Labandapurage Punchiye and others ; on the west by Kadurugasmullewatta belonging to Kalubadanage Justina and others, Nidandolahena sold by Crown to D. D. Abegunawardana (T.P.91,272), Himbutulanda (<sup>4,119</sup><sub>10,484</sub>) belonging to Crown, Elhenedeniya belonging to Hinipellege Buiye and others, Elhenedolawatta belonging to ditto, the Puwakdola, Palupansalahena *alias* Talakolahenpitahera sold by Crown to Mr. J. D. S. Wijesinha, Mudaliyar (T.P.129,728).

Akuressa, May 7, 1902.

S.O. 532

J. G. FRASER,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kanamiyagalahena, Kalugalahena, Magahena and Galpotahena, situate in the village of Lenama in the Weligam korale of the Matara District in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 4th day of October, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Kanamiyagalahena, Kalugalahena, Magahena, and Galpotahena, situate in the village of Lenama in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 53 acres 3 roods and 35 perches, and shown as lot U in W. L. O. S. No. 60, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 778) :

And whereas Don Juwanis Samarasingha Disanayaka of Palatuwa in the Matara-Gangaboda pattuwa made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 8th day of May, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

*Description of the Land referred to.*


The land commonly called or known as Kanamiyagalahena, Kalugalahena, Magahena, and Galpotahena, situate in the village of Lenama in the Weligam korale of the Matara District, in the Southern Province ; containing in extent 53 acres 3 roods and 35 perches, shown as lot U in W. L. O. S. No. 60, as described in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the footpath ; on the east by the Galpottedola, Galpotehena belonging to Crown, Undupitiyawila (lot T) belonging to D. J. Samarasingha Dissanayaka and others, a portion of Kanamiyagalahenyaya (lot U) claimed by ditto, Undupitiyawila belonging to ditto (lot T), Undupitiyakumbura (lot K) belonging to ditto, Undupitiyawila belonging to ditto (lot T), a portion of Kanamiyagalahenyaya (lot U) belonging to Crown, Undupitiyawila (lot T) belonging to D. J. Samarasingha Dissanayaka and others, Undupitiyakumbura belonging to ditto, Kanamiyagalabenedeniya (lot E) sold by Crown to ditto ; on the south by Kanamiyagalahena belonging to Crown ; on the west by Minikawalahena belonging to Crown, Pitadeniyahenyaya belonging to Crown.

Akuressa, May 8, 1902.

S.O. 533

[For Tracing see page 2189.]

J. G. FRASER,  
Special Officer.



P. P. 4715  
 13256  
 Pitadeniyahena, Magahena, &c.  
 Crown

Crown jungle  
 Galpotahena

Lot T  
 Undipitiyawila

Portion of lot U, Kanamiyagalahena, Kalugalahena, Migahena, and Galpotahena

Lot T  
 Undipitiyawila

Portion of lot U, Kanamiyagalahena, Kalugalahena, Migahena, and Galpotahena

Lot T  
 Undipitiyawila

Lot K  
 Undipitiyakumbura

Lot T  
 Undipitiyawila

Portion of lot U, Kanamiyagalahena, Kalugalahena, Migahena, and Galpotahena

Lot T  
 Undipitiyawila

Portion of lot U, Kanamiyagalahena, Kalugalahena, Migahena, and Galpotahena

Lot T  
 Undipitiyawila

Lot F  
 Undipitiyakumbura

Lot E  
 Kanamiyagalahena:deniya

Minkawelshena  
 Crown jungle

W. L. O. S. No 60  
 Lot U

P. P. 4315  
 12596

Kanamiyagalahena  
 and Kalugalahena  
 Crown jungle

Situation : Lenama village in Weligam korale.

Name of Land.

Kanamiyagalahena, Kalugalahena, Magahena, and Galpotahena

Office,  
 15, 1901.

Extent

A. R. P.

53 3 35


P. D. W. A. S. I. C. E.

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Patinagodahena, situate in the villages of Kirinda and Watukolakanda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 8th day of November, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Patinagodahena, situate in the villages of Kirinda and Watukolakanda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 45 acres and 38 perches, and shown as lot N 566 in preliminary plan No. 5,020, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 791):

And whereas (1) D. A. A. Wickramasinha, now of Bogambara Prison, Kandy, and (2) Don Carolis Samarajiwa Siriwardana of Kirinda made claim thereto, and the said first claimant having been duly called upon by me by a notice in writing under section 4, sub-section (1), of the Ordinances, duly served upon him, to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, not having so appeared or produced such evidence and documents



Lot N 566 called Patinagodahena, in extent 45A. 0R. 38P., situated in the Kirinda and Watukolakanda villages in Gangaboda pattu.

Surveyor-General's Office,  
Colombo, April 4, 1901.

P. D. WARREN,  
for Surveyor-General.

I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into the claim of the second claimant; and whereas I and the said second claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said second claimant Don Carolis Samarajiwa Siriwardana do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Nine hundred and Five (Rs. 905) within six months from to-day's date, at the rate of shena belonging to Crown; on the west by Crown.

J. G. FRASER,  
Special Officer.

Rs. 20 per acre, and that thereupon the second claimant shall be declared to be the purchaser of the said land commonly called or known as Patinagodahena, situate in the villages of Kirinda and Watukolakanda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 45 acres and 38 perches, shown as lot N 566 in preliminary plan 5,020 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Patinagodahena sold by Crown to Don Carolis Siriwardana (T. P. 155,698 and 155,671); on the east by Patinagodahena claimed by ditto (M 566), Patinagodawatta claimed by ditto (P 566 and R 566); on the south by the Nanudola; on the west by Peelladeniya claimed by Don Carolis Siriwardana and others, Hewage-watta claimed by Gamachige Don Lewis and others, a portion of Patinagodahena sold by Crown to Don Carolis Siriwardana (T. P. 155,698).

It is further ordered that on failure of payment in full on or before the due date, any part payments that may have been paid will be forfeited, and the said will be declared to be the property of the Crown.

Galle, May 19, 1902.

S.O. 534

J. G. FRASER,  
Special Officer.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.**

In the matter of the land commonly called and known as Puhulhena, situate in the village of Kadawedduwa in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 828), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of May, 1902, order and declare that the said land, commonly called and known as Puhulhena, situate in the village of Kadawedduwa in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and shown as lot 11,605 in preliminary plan No. 4,396 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 33 acres and 31 perches, as more fully described herein below, is the property of the Crown.

*Description of the Land referred to.*


The land commonly called or known as Puhulhena, situate in the village of Kadawedduwa in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 33 acres and 31 perches, shown as lot 11,605 in preliminary plan No. 4,396, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Tantriyahena belonging to Crown, Ilukhena belonging to Crown; on the east by the Golpottedola; on the south by Ihalawewekumbura belonging to K. Don Eliyas and others, Puhulhena planted with citronella belonging to Crown (11,606); on the west by Hannarisahena *alias* Annasihena belonging to Crown, Gonamalahena belonging to Crown.

Galle, May 14, 1902.

S. O. 535

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2192.]



Lot 11,605 called Puhlhena, in extent 33A. OR. 31P., situated in Kadawedduwa village of Wellaboda pattu.

Surveyor-General's Office,  
Colombo, November 1, 1901.

P. D. WARREN,  
Acting Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kanakadurumullehena, situate in the village of Pasoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 24th day of January, One Thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kanakadurumullehena, situate in the village of Pasoda in the Morawak korale




of the Matara District, in the Southern Province, containing in extent 11 acres 1 rood and 27 perches, and shown as lot 62 in sheet O<sup>15</sup><sub>20-28</sub> and P.P. No. 21, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 817) :

And whereas one Yamange Babuwa of Pasgoda made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 19th day of May, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Kanakadurumullehena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 1 rood and 27 perches, shown as lot 62 in sheet O<sup>15</sup><sub>20-28</sub> and P.P. 21, and in the annexed certified



Scale of 8 Chains to an Inch.

Preliminary plan 21.

Lot 62 called Kanakadurumullehena, in extent 11A. 1R. 27P., situated in Pasgoda village in Udugaha pattu of Morawak korale.

Sheet O<sup>15</sup><sub>20-28</sub>

Surveyor-General's Office,  
Colombo, November 19, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

tracing therefrom, and bounded as follows : on the north by Kanakadurumullehena belonging to Yamange Luse and others, Midigahahena belonging to Crown ; on the east by Udadeniya belonging to Yamange Luse and others, Udumulle Mahakapatenuma belonging to Yamange Sima and others ; on the south by Gedarawatta belonging to Yamange Menika and others, Udahawatta belonging to Yamange Luse and others, Wandurudeniyaudahawatta belonging to Yamange Babuwa and others, Wandurudeniyaudahawatta belonging to Ilandarige Jayatuwa and others ; on the west by Wandurudeniya belonging to Yamange Luse and others, Mahadeniya belonging to Ilandarige Madirisa and others.

Galle, May 19, 1902.  
S.O, 536

J. G. FRASER,  
Special Officer.


**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called and known as Bedde-ellepatana, Rilaelakanda, Bedde-ellekele, &c., situate in the village of Wellewela in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**T**HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 699), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of May, 1902, order and declare that the said lands, commonly called and known as Bedde-ellepatana, Rilaelakanda, &c., situate in the village of Wellewela in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and shown as lots 6, 7, 15 in preliminary plan No. 18 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 225 acres 1 rood and 10 perches, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The lands commonly called or known as Bedde-ellepatana, Rilaelakanda, &c., Bedde-ellekele, Pitahalle, &c., situated in the village of Wellewela in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, containing in extent 225 acres 1 rood and 10 perches, and bounded as follows: on the north by Girambekandura, land on T. P. 59,731, road to Badulla, and the Girambekandura; east by Crown patana, a stream; south by



## Preliminary plan 18.

Situation : Welwela village in Dehiwinnepalata korale of Udukinda.

Lot.	Name of Land.	A. R. P.
6	Bedde-ellepatana, Rilaelakanda, &c.	216 1 0
7	Bedde-ellekele	0 2 0
15	Pitahaelle, &c.	8 2 10
		225 1 10

Surveyor-General's Office,  
Colombo, July 3, 1900.R. STANSEY TEMPLETON,  
for Surveyor-General.

Totapolakandura, Galarawehena claimed by Punchi Banda, Galarawehena claimed by Loku Banda and others, Galarawekumbura claimed by Punchi Banda; west by Udaturewatta claimed by Punchirala and others, Edandakandura, Edandagawahena claimed by K. Mudiense and others, a path, Hale-eletenna claimed by K. Mudiense and others, a path, encroachment made by owner of T. P. 51,425, Elakumburepatana sold on T. P. 51,425, reservation for path, land sold on title plans 170,761 and 175,815, Walabeddepatana, and reservation.

The 27th day of May, 1902.


J. G. FRASER,  
Special Officer.

Uva 5

## Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Deyalduwa, Rilallakanda, Wewapitakanda, &c., situate in the village of Idama in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 698), and no claim having been made to the said land or to any interest therein within the period of three



## Preliminary plan 17.

Situation : Idama village in Dehiwinnepalata korale of Udukinda.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
16	Deyalduwa, Rilallakanda, Wewapitakanda, &c.	543 0 0
<i>Lots excluded:</i>		
C 5	Gasollekumbura	5 2 20
22	Gasolla...	5 0 20
23	Galaboda-arawe	1 0 17
24	Galabodatenna	3 3 10
32	Lokada-arawe	1 1 10
33	Diyamurawe	2 2 20
33a	Do.	0 2 15

Surveyor-General's Office,  
Colombo, July 3, 1900.R. STANSEY TEMPLETON,  
for Surveyor-General.

## Description of Boundaries of the Lot No. 16.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Girambekandura	25½	Mahawelakandura
2	Metiwelapitiyahena	26	Demodarakumbura
3	—	27	Kirinda-arawekandura
4	Mahawatta	28	Amutugahaulpottchena
5	A stream	29	Do.
5½	—	30	Amutugahaulpota
6	Path	31	Kudamawelagedarawatta
7	Hapugahagodawattehena	32	Galakellehena
8	Uda-arawe	33	Pattiyagedarawatta
9	Deilakandura	34	Kurundugahaulpottchela
10	Deilakandurakumbura	35	Udamullehena
11	Totapolakandura	36	Kitulgahakadakandura
12	Watabeddearawa	37	Kitulgahakada
13	Do.	38	Ettubendiwahakumbura
14	Ihalagoda	39	Kahambiliyagodapatana
15	—	40	Kitulgahakada
16	Hapugahagodawattehena	41	Hinettigoda
17	Warakadandawatta	42	Welangahahena
18	Medagedarawatta	43	Do.
19	Galkandepatana	44	Huriyahelahena
20	Medagedarahena	45	Hinettigoda
21	Aswedduma	46	Wepaswelawatta
22	—	47	Do.
23	Dehiatteduwehena	48	Ela
24	Kosgoda-arawe	49	Road to Badulla
24½	Bridle road	50	Habaktennapatana
25	Uda-arawe	51	—

months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of May, 1902, order and declare that the said land commonly called and known as Deyalduwa, Rilallakanda, Wewapitakanda, &c., situate in the village of Idama in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and shown as lot 16 in preliminary plan No. 17 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 543 acres, and bounded as follows: north by Girambekandura, Metiwelapitiyahena, Mahawatta, a stream, a path, Hapugahagodawattehena, Uda-arawe, Deilekandura, a stream, Deilakandurekumbura, Totapolakandura, Watabeddearawa, Watabeddearawa, Totapolakandura, Ihalagoda, Hapugahagodawattehena, a path, Warakalendawatta, Medagedarawatta, Galkandepatana, a path, Medagedarahena-aswedduma, Dehiatteduwehena, Kosgoda-arawe, a path, bridle road, Uda-arawe, Mahawelakandura, Demoderakumbura; east by Kirindarawekandura, Amuttugahaulpotehena, Kudamawelagedarawatta, Galakellehena, Pattiyagedarawatta, Kurundugahaulpottchela, Udamullehena, Kitulgahakadakandura, Kitulgahakada, Ettubendiwahakumbura, Kahambiliyagodapatana, Kitulgahakada, Hinettigoda, Welangahahena, Kitulgahakada, Huriyahelahena, Hinettigoda, Wepaswelawatta, and an ela; south by road to Badulla, a path, Habaktennapatana, and Totapolakandura; west by Crown patana—is the property of the Crown.

Galle, May 27, 1902.

Uva 6

J. G. FRASER,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Kirindebedda and Gollekandepatana, situate in the village of Idama in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 695), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of May, 1902, order and declare that the said land, commonly called and known as Kirindebedda and Gollekandepatana, situate in the village of Idama in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, and shown as lot 23a in preliminary plan No. 17 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 238 acres 3 roods and 10 perches, as more fully described herein below, is the property of the Crown.


The 27th day of May, 1902.

J. G. FRASER,  
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Kirindebedda and Gollekandepatana, situated in the village of Idama in the Dehiwinnepalata korale of Udukinda, in the Province of Uva, containing in extent 238 acres

3 roods and 10 perches, and bounded as follows : north by Kirindebedda and Gollekandepatana claimed by the Crown ; east by a road, Kosgaha-arawa claimed by the Dambewinne family, Kahatagaha-arawa claimed by



Preliminary plan No. 17.

Situation : Idama village in Dehiwinnepalata korale of Udakinda.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
23a	Kirindebedda and Gollekandepatana	238 3 10
<i>Lots excluded.</i>		
D 5	Kandearawe	1 3 25
E 5	Dambagollekumbura	1 2 10

Surveyor-General's Office,  
Colombo, July 3, 1900.

Sheet M 3, 4, 11, 12


E. STANER TEMPLETON,  
for Surveyor-General.

K. Appu ; south by Warakakaudawatta claimed by Don Lewis Appuhami and a path ; west by land claimed by the Dambewinne family.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Ranhitipanamukalana, "situate in the village of Algoda in the Atulugam korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim



Lot.	Situation : Algoda village in Atulugam korale.		Extent.
	Name of Land.		A. R. P.
2533	...	Ranhitipanamukalana	... 8 0 3
2156	...	Do.	... 3 3 35

Surveyor-General's Office,  
Colombo, June 18, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District,

in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of June, 1902, order and declare that the said land, commonly called and known as Ranhitipanamukalana, situate in the village of Algoda in the Atugum korale, in the Province of Sabaragamuwa, and shown as lot 2,533 on preliminary plan 120 and lot 2,156 in preliminary plan No. 712 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 11 acres 3 roods and 33 perches, and bounded as follows: on the north by land described on T.P. 177,887 called Ranhitipanamukalana (P.P. <sup>712</sup>2,152) claimed by J. P. Anderson for and on behalf of P. S. Bontor and G. H. F. Lushington; on the east by land described on T.P. 177,888 called Ranhitipanamukalana (P.P. <sup>712</sup>2,155) claimed by A. K. Mohotti Appu, Loolpolahena (P.P. <sup>120</sup>2,532) claimed by Algoda Koralage Appu; on the south by Imbulagawahena claimed by Koralage Sanchi Appu and Vitanaakaudehena (P.P. <sup>120</sup>2,532); on the west by Udadeniyahena claimed by Koralage Appu and Witinagewattahena (P.P. <sup>120</sup>2,532) claimed by Algoda Koralage Sanchi Appu and others—is the property of the Crown.

C. S. VAUGHAN,  
Assistant Government Agent.

Kegalla Kachcheri,  
June 20, 1902.

## ABSTRACTS OF SEASON REPORTS.

### ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JUNE, 1902.

#### WESTERN PROVINCE.

##### COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: yala cultivations are generally in fair condition. Ploughing for maha has commenced in some villages.  
Dry grain: no cultivation worth reporting.  
Other products: the supply of vegetables and fruit was good and prices were fair.  
Prices of staple products: rice, Rs. 3 to Rs. 5 a bushel; cocoanuts, Rs. 30 to Rs. 50 per 1,000.  
Rainfall: the rainfall was abundant during the month.  
Remarks on harvest prospects generally: a good yala harvest may be generally expected.  
Observations on the health of the inhabitants: with the exception of a few cases of fever, dysentery, and chickenpox in some parts of the district, and of a few cases of choleraic diarrhoea in Negombo, the health of the inhabitants was generally good.

##### KALUTARA DISTRICT.

Paddy: the plants of the yala cultivation are from two to three months old, and are in good condition.  
Dry grain: nil.  
Other products: fruit and vegetables are rather scarce.  
Prices of staple products: rice, Rs. 4 to Rs. 6 a bushel in the Pasdun korales, and Rs. 4 to Rs. 4.50 in the Totamunes and Rayigam korale; cocoanuts, Rs. 40 to Rs. 55 per 1,000 in the Pasdun korales, and Rs. 32.50 to Rs. 40 in the Totamunes and Rayigam korale.  
Rainfall at Kalutara: total 10.85, mean .36.  
Remarks on harvest prospects generally: fair.  
Health of people: good.  
Health of cattle: very good.

#### CENTRAL PROVINCE.

##### KANDY DISTRICT.

Paddy, maha: the ploughing of paddy fields in all the divisions has commenced.  
Yala: the paddy plants in Yatinuwara, Harispattu, and Pata Hewaheta are being transplanted, and in Tumpane paddy is ripening.  
Dry grain, maha: hill paddy chenas in Udunuwara, Yatinuwara, and Tumpane are being prepared for cultivation.  
Yala: in Harispattu kurakkan is blossoming, and in Udunuwara, Yatinuwara, Tumpane, Pata Hewaheta, and Uda Bulatgama kurakkan plants are in blade.  
Rainfall: sufficient in all the divisions, except in Pata Dumbara, Uda Dumbara, and Pata Hewaheta.  
Prices: paddy, Re. 1.50 per bushel; rice, Rs. 4.25 per bushel; kurakkan, Re. 1.25 per bushel; cocoanut, Rs. 4.50 per 100.  
Health of people: good. There were a few cases of chickenpox, measles, and sore-eyes in Pata Dumbara, Pata Hewaheta, and Udapalata.  
Health of cattle: fair. Sixteen cases of foot-and-mouth disease in Pata Hewaheta. Cattle disease in Dikoya-Hatton is decreasing.

## MATALE DISTRICT.

Rainfall : 1.46 in.  
 Paddy : yala cultivation, some in plants and some earing. A poor yala in Kandapalla owing to want of rain. Korala says he himself lost Rs. 400 owing to failure of crop.  
 Dry grain : yala crop in Matale north and south in plants.  
 Tanks contain a fairly good quantity of water.  
 Health of cattle : good.  
 Health of people : good, but for a few cases of sore-eyes and fever in Matale east.  
 Prices : moderate.

## NUWARA ELIYA.

Paddy : Kotmale, preliminary operations for the maha season commenced; Uda Hewaheta and Walapane, reaping commenced.  
 Dry grain : Kotmale, kurakkan chenas are being sown; Uda Hewaheta and Walapane, no work on chenas.  
 Rainfall : the weather was very favourable for the harvesting of paddy fields in Uda Hewaheta and Walapane. Kotmale, there was sufficient rain during the latter part of the month.  
 Health of population : satisfactory.  
 Health of cattle : good.

## NORTHERN PROVINCE.

## JAFFNA DISTRICT.

Rainfall : 3.92 in., as registered at the Public Works Department Office, Jaffna.  
 Weather : there was a good shower of rain on the 19th, and the wind was blowing from the south-west.  
 Paddy cultivation : fields are being ploughed and manured for the ensuing cultivation.  
 Dry grain cultivation : tinai and sami are in ears; el-wi and payaru are being reaped.  
 Tobacco : the crop did not thrive well this year in some parts. Those cultivated in paddy lands are being watered.  
 Health of people : in general, good.  
 Health of cattle : good.  
 Prices of staple articles : paddy, Re. 1.62½ per bushel; rice, Rs. 4 per bushel; payaru, Rs. 3.50 per bushel; kurakkan, Re. 1.50 per bushel; sami, Re. 1.50 per bushel.

## MANNAR DISTRICT.

Weather : rainfall amounted to 3.45 in.; strong wind from the south-west; heat moderate.  
 Agriculture : paddy fields being manured. Sirupokam cultivation in some of the villages under the Giant's tank.  
 Health of people : fair.  
 Health of cattle : good.  
 Prices of grain : rice, Rs. 4.25 per bushel; paddy, Re. 1.50 per bushel.

## MULLAINTIVU DISTRICT.

[Report not received.]

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy : the yala crops throughout the district are looking healthy. The reaping time is fast approaching.  
 Miscellaneous : the food supply of the people has continued to be satisfactory during the month. Imported articles of food were as usual obtainable in the district at moderate prices. Vegetables and cocoanuts were cheap and equal to the demand, but fish was scarce.  
 Prices of staple food : rice, Rs. 4 per bushel; paddy, Rs. 2 per bushel; fine grain, Rs. 2 per bushel.  
 Health of people : the health of people in the district has been satisfactory, excepting a few cases of fever and dysentery.  
 Health of cattle : there has been no murrain.  
 Rainfall : 19.27 in.

## MATARA DISTRICT.

[Report not received.]

## HAMBANTOTA DISTRICT.

Paddy : yala crop is thriving well.  
 Fine grain : yala has been sown.  
 Weather : favourable for cultivation, except under village tanks in Magam pattu, where rain is short.  
 Health : good, except in West Giruwa pattu, where fever and dysentery were prevailing in some villages.  
 Murrain : no appearance of it.  
 Prices : country rice, Rs. 4.32 per bushel; Coast rice, Rs. 4.75 per bushel; kurakkan Rs. 2.25 per bushel; paddy, Re. 1.75 per bushel; cocoanuts, Rs. 50 per 1,000; Indian corn, 75 cents per 100; pumpkins, Rs. 15 per 100; plantain bunches, Rs. 50 per 100; sweet potatoes, Rs. 2.25 per cwt.

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy : kalavellamai reaping over.  
 Other grains : nil.  
 Price of grain : paddy, Re. 1.25 per bushel.  
 Public health : normal.  
 Rainfall : .02 in. in 1901; 1.36 in. in 1902.  
 Cattle disease : nil.



## TRINCOMALEE DISTRICT.

Rainfall : 2.05 in.

Paddy : pinmari paddy plants thriving in spite of dry weather.

Tobacco : leaves cured ; crop good.

Health of people : good.

Health of cattle : satisfactory.

Prices of staple articles : paddy, Re. 1.37 per bushel ; rice, Rs. 3.75 per bushel.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy crops partly sown and partly reaping. Fine grain chenas have been sown. There has been no rain during the month. Health of people and cattle : good.

Weudawili Hatpattu.—Paddy : 400 acres were sown. No chena cultivation. There was sufficient rain during the month. Health of people and cattle : good.

Dambadeni Hatpattu.—Operations for maha cultivation just commenced. Yala crops : young plants. Fine grain : kurakkan blossoming. Green peas : ripening ; prospects fair. Rain during the month : satisfactory. Health of cattle : good. Health of people : ordinary ; fever in some places.

Katugampola Hatpattu.—Paddy : yala crop yet young, but looking well ; lands for maha being ploughed ; prospects good. Fine grain : crop earing and looking well ; prospects favourable. It rained twenty-one days during the month. Health of people and cattle : good.

Hiriyala Hatpattu.—Paddy : plants are about two months old ; prospects not good. Fine grain crop is about two months old ; prospects not encouraging. Health of cattle and people : good.

Dambadeni Hatpattu.—Paddy : fairly good and crop is young ; prospects encouraging. Fine grain : earing and half grown ; weather favourable ; and prospects good. Rain : some good showers of rain during latter part of the month.

## PUTTALAM DISTRICT.

Paddy : in the Demala hatpattu and Puttalam pattu the yala paddy crops are young, whilst in the Kalpitiya division the crops are being stacked and threshed.

Fine grain : in the Demala hatpattu the gingelly crops is being gathered ; but meneri, small plants suffer from want of rain. In the Puttalam pattu the crops are thriving.

Staple products : the price of staple products varies as follows : rice, from Rs. 3.75 to Rs. 5 per bushel ; paddy, from Re. 1.50 to Re. 1.75 per bushel ; kurakkan, from Re. 1 to Re. 1.12 per bushel ; and cocoanuts, from Rs. 4 to Rs. 5 per 100 nuts.

Health of people : in Demala hatpattu a few cases of fever, measles, and dysentery are prevailing. Two cases of cholera in Puttalam town.

Rainfall : during June has been 1.30 in.

## CHILAW DISTRICT.

Pitigal Korale North.—Paddy : bala-wi crops promise well. Preparations being made for maha cultivation in some villages.

Tobacco being planted for yala.

Value of fish caught estimated at Rs. 700.

Health of people : good. A case of measles at Walahena.

Pitigal Korale Central.—Paddy : yala paddy and fine grain crops thriving. Preparation being made for maha paddy and tobacco cultivation.

Health of people : generally good ; about 160 cases of ordinary fever and sore-eyes, and three cases of measles in Meda palata.

Pitigal Korale South.—Paddy : about 150 bushels sown in during the month. Standing crops good. Hemp cultivation coming on.

Health of people : good. Only a few cases of fever and measles reported.

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA DISTRICT.

Rainfall : the registered rainfall at Anuradhapura during the month under review has been 2.05 in. There has been no rain in Tamankaduwa district.

Paddy cultivation : the yala crops are still tender. Gingelly crops in chenas in Nuwaragam and Hurulu palatas have been reaped.

Health of people : satisfactory.

Health of cattle : 30 cases of hoof-and-mouth disease were reported from Mudatugama in Kalagampalata.

Village tanks : some tanks are half full and some quarter full. Villagers in Hurulupalata have commenced performing earthwork on bunds of tanks in that Palata.

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Weather : dry with occasional showers.

Paddy : maha crop ripe ; prospects good.

Chenas : clearing commenced.

Fruits and vegetables : scarce and dear.

Health of cattle : good.

Health of people : normal. A few cases of chickenpox and dysentery reported from Udukinla.

## PROVINCE OF SABARAGAMUWA.

## RATNAPURA DISTRICT.

**Paddy** : in Kuruwiti, Nawadun, Atakalan, Kolonna, and Kukul'u korales the yala crops are nearing middle stage; prospects are favourable. In Kuruwiti and Nawadun korales the fields for the maha harvest are being prepared for cultivation.

**Dry grain** : in Atakalan korale chenas for el-wi and kurakkan cultivation are being prepared for sowing. Chenas in Kuruwiti korale have been sown. In Nawadun and Kukul'u korales crops on chenas are two months old. In Kuruwiti and Nawadun korales owita lands have been cultivated, and are progressing well. Tana chenas in Kolonna korale are blossoming.

The health of the people generally is satisfactory. Chickenpox and fever prevail in some parts of Kuruwiti korale.

Cattle disease is prevalent in Pohorabawa in Kuruwiti korale.

The prices of food products are : rice, Rs. 3.50 to Rs. 6.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2.50 per bushel ; kurakkan, Re. 1 to Rs. 2 per bushel ; amu, 50 cents to Re. 1.50 per bushel ; green peas, Rs. 4 to Rs. 5 per bushel ; meneri, 75 cents to Rs. 2 per bushel ; tana, 75 cents to Rs. 2 per bushel ; salt, Re. 1.28 to Rs. 2.40 per bushel ; coconuts, Rs. 4 to Rs. 6 per 100 ; jak, 3 to 20 cents per fruit ; del, 2 to 4 cents per fruit ; plantains, 37½ cents to Re. 1 per 100 ; Indian corn, 37½ to 50 cents per 100 pods ; yams, 1 to 2 cents per pound ; sweet potatoes, 3 to 4 cents per pound.

## KEGALLA DISTRICT.

**Paddy** : yala has been sown ; prospects are good ; fields are being ploughed for maha cultivation.

**Dry grain** : chenas are being prepared for sowing hill paddy. Kurakkan and mun, prospects are good. Gingelly sown in Beligal korale is thriving.

Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; mun, Rs. 4 to Rs. 4.50 per bushel.

Rainfall : Kegalla, 11.70 in. ; Ruanwella (not received).

Cattle disease : foot-and-mouth disease is prevailing in parts of the district.

Health of people is good in general.